



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
 “සවිතල පහසුකම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෝ”



වාර්ෂික වාර්තාව 2013



ඉදිකිරීම්, ඉංජිනේරුයේවා, නිවාස සහ
 පොදු පහසුකම් අමාත්‍යාංශය.



පවුන

පිටුව

- සංස්ථාව සම්බන්ධව සැකෙවින් 01
- ආයතනික තොරතුරු 02
- ආයතනයේ ඉදිරි දැක්ම, ඉදිරි ගමන්මග හා අරමුණු 03
- සභාපතිතුමාගේ පණිවුඩය 04-06
- අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය 07
- රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අයත් ඉදිකිරීම් ව්‍යාපෘති, කාර්යාල සහ සංචාරක බංගලා පිහිටි ස්ථාන 08-09
- ආයතනික පාලනය 10-15
- මෙහෙයුම් හා මූල්‍ය සමාලෝචනය 16-20
- මානව සම්පත් සමාලෝචනය 21-22
- විගණන කමිටු වාර්තාව 23-24
- මූල්‍ය වාර්තාකරණය සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩල වගකීම් දැක්වෙන ප්‍රකාශනය. 25
- දස අවුරුදු සාරාංශය 26
- විගණකාධිපති වාර්තාව 27-37
- විස්තරාත්මක ආදායම් ප්‍රකාශනය 38
- මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය 39
- හිමිකම් වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය 40
- මුදල් ප්‍රවාහ ප්‍රකාශනය 41
- ගිණුම්කරණ ප්‍රතිපත්ති 42-52
- ගිණුම් සටහන් 53-71
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 11 යටතේ හෙලිදරව් කිරීම 72-73



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

1957 අංක 49 දරණ කාර්මික සංයුක්ත මණ්ඩල පනතට අනුව මහා පරිමාණ සිවිල් ඉංජිනේරුමය කොන්ත්‍රාත්තු කටයුතු කිරීම සඳහා 1971 වර්ෂයේ දී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පිහිටුවා තිබේ. සංස්ථාවේ එකම කොටස්කරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරයයි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පාලම්, මහා මාර්ග, ජලාශ, වාරිමාර්ග පද්ධති, ජල විදුලි බලාගාර, උමං හා ඇල මාර්ග, ජල සැපයීම් ව්‍යාපෘති, ගොඩනැගිලි හා කැලෑ එළි පෙහෙලි කිරීම හා ඉඩම් සංවර්ධනය කිරීම යන ඉංජිනේරුමය කාර්යයන්හි නිරතව සිටී.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පෙරසව් කොන්ක්‍රීට් නිප්පාදන අයිතම් වල සිට පෙරසව් කොන්ක්‍රීට් පාලම් කදම්භ(BEAMS), සම්ප්‍රේෂණ කුළුණු සහ දූමිටිය පාකඩ (Raliway Sleepers) දක්වා වන සියලුම කොන්ක්‍රීට් භාණ්ඩ නිප්පාදනයේ පුරෝගාමී ආයතනයකි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රටේ යටිතල පහසුකම් සංවර්ධන කාර්යයෙහි ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් ජාතික ආර්ථිකයට සෘජුවම දායකත්වය ලබා දෙන අතර මීට අමතරව රජයේ කිසිම ආධාරයක් නොමැතිව ඉංජිනේරුවන් හා අනෙකුත් තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරීම තුළින් ද ඉදිකිරීම් ක්ෂේත්‍රයට හා පොදුවේ රටට මිල කල නොහැකි සේවාවක් සපයමින් සිටී.



ආයතනික තොරතුරු

| | | |
|------------------------|---|--|
| ආයතනයේ නම | : | රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව |
| ආයතනයේ නෛතික තත්ත්වය | : | රාජ්‍ය සංස්ථා |
| සංස්ථාපන පනත | : | 1957 අංක:49 දරණ කාර්මික ආඥා පනත යටතේ |
| සංස්ථාපනය කරන ලද වර්ෂය | : | 1971 |
| ලියාපදිංචි කාර්යාලය | : | අංක: 7, බොරැපන පාර, රත්මලාන. දු.ක. 0112-607560 |
| කොන්ක්‍රීට් අංගන | : | <ul style="list-style-type: none"> i රත්මලාන කොන්ක්‍රීට් අංගනය, අංක:7, බොරැපන පාර, රත්මලාන. දු.ක. 0112-632786 ii බෝපිටිය කොන්ක්‍රීට් අංගනය, පන්නල දු.ක. 037-2288415 iii වේරගංතොට කොන්ක්‍රීට් අංගනය, මහියංගණය. දු.ක. 055-2257101 iv. මැදවව්විය කොන්ක්‍රීට් අංගනය යාපනය පාර, මැදවව්විය. දු.ක. 025-3899916 v පේරාදෙණිය විකුණුම් මධ්‍යස්ථානය. දු.ක. 081-2387056 |
| විගණක: | : | විගණකාධිපති දෙපාර්තමේන්තුව |
| බැංකුකරුවෝ | : | ලංකා බැංකුව මහජන බැංකුව සම්පත් බැංකුව |



ඉදිරි දැක්ම, ඉදිරි ගමන් මග හා අරමුණු

ඉදිරි දැක්ම

“ජාතික ආර්ථිකයට වටිනාකම් එකතු කරන යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු හොඳම ආයතනය වීම.”

ඉදිරි ගමන් මග

ජාතික යටිතල පහසුකම් සංවර්ධනය හා විවිධ ඉදිකිරීම් කටයුතු වලට සහභාගිවීම හා එම කටයුතු ඉහලම තත්ත්වයෙන් කර ගෙන යෑමත් මගින් රටේ ආර්ථික සංවර්ධනයට උදව් කිරීම හා සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම් හා පෙරසවි / පෙරනිම් කොන්ක්‍රීට් භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍ර වල වෙළඳ පොළ පෙර ගමන්කරු වීම.

අරමුණු

01. ලංකාව තුළ හෝ විදේශයකදී ඕනෑම පාර්ශවයකට අයිති ගොඩනැගිලි සිවිල් ඉංජිනේරුමය කාර්යයන්, අනෙකුත් ඉංජිනේරුමය ව්‍යාපෘති හෝ අනෙකුත් ව්‍යාපාර තනිව හෝ අනෙකුත් දේශීය සමාගමක් සමග එක්ව හෝ වෙනත් විදේශීය සමාගමක් සමග එක්ව හෝ අනෙකුත් එවැනි ආයතනයක් පවරා ගැනීමෙන් හෝ කොටස් ලබා ගැනීමෙන් විමර්ශනය, ආයෝජනය, සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම.
02. ඉහත සඳහන් ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයකදී ක්‍රියාත්මක කිරීම හෝ අධීක්ෂණය කිරීම සඳහා තනිව හෝ අනෙකුත් දේශීය හෝ විදේශීය සමාගමක් සමග එකතුව හෝ එවැනි සමාගමක් පවරා ගැනීමෙන් හෝ කොටස් අත්පත් කර ගැනීම තුළින් කටයුතු කිරීම
03. ඉහත සඳහන් කරුණු 01 හෝ 02 අවශ්‍ය කරන යාන්ත්‍රික හා විදුලිමය කාර්යයන් සැලසුම් කිරීම, නිර්මාණය කිරීම හෝ තැනීම කිරීම.
04. ඉංජිනේරුමය කාර්යයන් සඳහා අවශ්‍ය කොන්ක්‍රීට්, වෙර ගැන්වූ හා පෙරසවි කොන්ක්‍රීට් දේශීයව හෝ විදේශීයව නිෂ්පාදනය හා අලෙවි කිරීම.
05. ඉංජිනේරුමය ව්‍යාපෘති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය උකහා ගැනීම සහ ඉංජිනේරු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍ය සහ යන්ත්‍ර යුතු නිෂ්පාදනය, අලෙවි කිරීම, ආනයනය සහ අපනයනය කිරීම.
06. ඉහත සඳහන් අංක 1 2 3 හා 4 කාර්යයන් සඳහා අවශ්‍ය ඉදිකිරීමේ ද්‍රව්‍ය, ක්‍රම සහ උපයෝගී කරගන්නා තාක්ෂණය සම්බන්ධව පර්යේෂණ කිරීම.
07. ඉහත අංක 1 2 3 හා 4 සඳහා අවශ්‍ය වන කළමනාකාරිත්ව දැනුම, කුසලතාවය හා නවීන තාක්ෂණික දැනුම යනාදිය කළමනාකරුවන්ට/ ඉංජිනේරුවන්ට/ තාක්ෂණික නිලධාරීන්ට පුහුණු වීමේ අවස්ථා මගින් ලබාදීම.
08. ශක්තිමත් ස්වයං මූල්‍ය හැකියාවක් ඇති ආයතනයක් වශයෙන් පවත්වා ගැනීම.
09. 10 % අවම ලාභාන්තිකයක් පවත්වා ගනිමින් ලාභදායී සහ ජීව්‍ය ආයතනයක් වීම.
10. 30 % පිරිවැදුම් වර්ධනයක් ලබා කර ගැනීම.
11. අවදානම හඳුනා ගැනීම හා ක්‍රමානුකූලව කළමනාකරණය කිරීම.



සභාපතිතුමාගේ පණිවුඩය

රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ 2013-12-31 න් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට ලැබීම මට මහත් සතුටක් වේ.

ව්‍යවහාරික ආර්ථික පරිසරය.

ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවට අනුව 2013 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 7.3% බවට වාර්තා වේ. වර්ධනය වූ ගෝලීය ඉල්ලුමත් හිතකර දේශගුණික තත්ත්වයත් සියලු අංශයන්ගෙන් ලැබුණු ධනාත්මක දායකත්වයත් නිසා ආර්ථික වර්ධනයට පලුදු පදනමක් ලැබුණු අතර එමගින් අඛණ්ඩ පස්වන වතාවටත් උද්ධමනය තනි අගයක පවත්වා ගැනීමට හැකි වී ඇත. නිප්පාදන කේපත්‍රයේ ශක්තිමත් බාහිර ඉල්ලුමේ උදව් ඇතිව ඉදිකිරීම් කේපත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් ඇති වීම තුළින් කර්මාන්ත කේපත්‍රයේ 9.9% ක වර්ධනයක් ඇති විය. එය දළ ජාතික නිප්පාදනයේ කොටසක් වශයෙන් 31.1%ක වැඩි වීමකි. ගෝලීය ආර්ථිකය නැවත ස්ථායීතාවයට පත්වීමත් හිතකර ව්‍යවහාරික ආර්ථික පරිසරයත් ආයෝජනයන්හි වැඩිවීමේ උදව් ද ඇතිව ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහල වර්ධනයක් ඉදිරියේදී පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

ඉදිකිරීම් කර්මාන්තය.

ඉදිකිරීම් පුහුණු කිරීමේ හා සංවර්ධනය කිරීමේ ආයතනය (ICTAD) සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තයේ බලය ලත් මෙන්ම එය නියෝජනය කරන ආයතන දෙක වේ. බොහෝ රජයට අයිති ආයතන මෙන්ම පෞද්ගලික ඉදිකිරීම් සමාගම්ද ඉදිකිරීම් පුහුණු කිරීමේ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ ලියාපදිංචි වී ඇත.

එමෙන්ම ලියාපදිංචි නොවූ කොන්ත්‍රාත්කරුවෝ මෙන්ම ජාත්‍යන්තර කොන්ත්‍රාත්කරුවන්ද ඉදිකිරීම් කාර්යයේ නියැලී සිටී.

2013 වර්ෂයේ ඉදිකිරීම් ක්‍රෝපත්‍රය තුළ දළ ජාතික නිප්පාදනයෙන් 10% ක අගයක් ගෙන ඇත. මෙම කේපත්‍රය වාර්ෂිකව 10% වර්ධනයක් පෙන්වයි. කරන ලද මූල වැඩ වලින් 51% ක අගයක් ගන්නා ගොඩනැගිලි ඉදිකිරීම් අංශය ඉදිකිරීම් කර්මාන්තයේ ඉහළම දායකත්වය හිමි කරගෙන ඇත. ඉදිකිරීම් අංශයේ වර්ධනයට හේතු වී ඇත්තේ ප්‍රධාන වෙළඳාමිති ක්‍රමානුකූල ස්ථායීතාව, යටිතල පහසුකම් සංවර්ධනයේ පුළුල් වීම සහ හිතකර ව්‍යවහාරික ආර්ථික තත්ත්වයයි.

රජයට අයිති ප්‍රධාන ඉදිකිරීම් ආයතන වන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව (SEC) ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවයි. එසේම ප්‍රධාන පෞද්ගලික සමාගම් වන්නේ ICC, සන්කෙන්, මාගා, නවලෝක, තුඩාවේ සහ ඇක්සස් ඉංජිනේරු යන ආයතනයි.



විදුලි සහ ඉන්දන පිරිවැය ඉහල යාම ඉදිකිරීම් කර්මාන්තයට විශාල වශයෙන් බලපා ඇත. තවද පුහුණු ශ්‍රමිකයන් මැදපෙරදිග සහ වෙනත් රටවලට යාම තුළින් ශ්‍රමික ගාස්තු වැඩි වීමද ශ්‍රමිකයන් හිග වීමද සිදුව ඇත. ණය පොලී පහල යාම රටේ ඉදිකිරීම් කර්මාන්තයට හිතකර වාතාවරණයක් නිර්මාණය කර ඇත.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ කාර්යය සාධනය

පසුගිය වර්ෂයේ සංස්ථාවේ රුපියල් මිලියන 3534 ක් ලෙස වාර්තා වූ පිරිවැදුම මෙම වර්ෂයේ රු. මිලියන 3565 ක් ලෙස වාර්තා වේ.

සංස්ථාව 2013 වර්ෂයේ රුපියල් මිලියන 97.2 ක ශුද්ධ ලාභයක් උපයා ඇත. මෙය පසුගිය වර්ෂයේ ශුද්ධ ලාභය වන රුපියල් මිලියන 65.8 හා සැසඳීමේදී 47% ක වර්ධනයකි. මෙම සැලකිය යුතු වර්ධනය ලබා කර ගැනීමට හැකි වී ඇත්තේ අනෙකුත් ආදායම් වල වර්ධනය හේතුවෙනි.

සංස්ථාවේ වර්ෂය අවසාන වන විට සේවකයින් 537 ක් සේවය කර ඇත.

සංස්ථාව මුහුණ පා ඇති අභියෝග.

පසුගිය වසර කීපය තුළ සංස්ථාව ඉහල ශුද්ධ ලාභ ආන්තිකයක් පෙන්නුම් කරමින් මූල්‍යමය කාර්යය සාධනයක් පෙන්නුම් කලද දිනපතා ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය ද්‍රවශීලතා පහසුකම් නොමැති වීම ගැටලුකාරී තත්ත්වයකි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ අප ප්‍රධාන සේවාදායකයන් වන රාජ්‍ය අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වලට මුදල් හා සැලසුම් අමාත්‍යාංශයෙන් නිසි ලෙස මුදල් නොලැබීමයි. මීට අනෙක් හේතුව වී ඇත්තේ සමහර ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු පිරිවැය වැඩිවීමෙන් ඇතිවූ විචල්‍යතාවයට අනුමැතිය නොගැනීම වන අතර, මෙම කාරණා දෙකටම හේතු වී ඇත්තේ සේවාදායක ආයතන මගින් නිසි අනුමැතීන් ගැනීමට පියවර නොගැනීමයි.

ආයතනික වර්ධනය අඩාලවීම සඳහා හේතු වූ අනෙක් ප්‍රධානතම කාරණය වන්නේ ඉංජිනේරුවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් සංස්ථාව හැර යාමයි. මීට හේතු වී ඇත්තේ රටේ පවතින ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයත් සමඟ රාජ්‍ය අංශයට සාපේක්ෂව පෞද්ගලික අංශය ඉතා සිත් ගන්නා සුලු වැටුප් ගෙවීමත්, සේවාදායකයන්ගෙන් මුදල් නොලැබීම මත අපගේ ව්‍යාපෘති නිතර නිතර ප්‍රමාද වීමත්ය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ප්‍රතිපාදනය කරන ව්‍යාපෘති සඳහා ඉදිරිපත් වීමට සංස්ථාවට අවස්ථාව ලබා නොදීමද සංස්ථාවේ වර්ධනය අඩාල කිරීමට හේතු වී ඇත. කෙසේ නමුත් ඉහත අභියෝග හමුවේ වුවද සංස්ථාව ශක්තිමත්ව ඉදිරියට යන අතර, කර්මාන්තය තුළ එහි තත්ත්වය නිසි පරිදි පවත්වා ගනිමින් සිටී. අපගේ ශක්තිමත් කුසලතාවයන්ගෙන් හෙබි පළපුරුදු කාර්ය මණ්ඩලය සියලු අනාගත අභියෝග ජය ගැනීමට හැකියාව ඇති අතර, සංස්ථාවේ වර්ධනය සහ මෙහෙයුම් වල ව්‍යාප්තියක් පෙන්වීමට සමත් බව මාගේ හැගීමයි.



සාරාංශය.

අප ආයතනයේ උන්නතිය උදෙසා කරනු ලබන මග පෙන්වීම හා උපදේශයන් වෙනුවෙන් ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස සහ පොදු පහසුකම් ගරු අමාත්‍යතුමාටත්, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාටත් එහි ලේකම්තුමා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගැනීමට කැමැත්තෙමි.

එසේම මාගේ අධ්‍යක්ෂක මණ්ඩලය කරන්නාවූ ඉතා විශාල දායකත්වය වෙනුවෙන්ද සාමාන්‍යාධිකාරීතුමා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය සහ අනෙකුත් සියලු තරාතිරමි වල සේවකයින් සංස්ථා අරමුණු ඉටුකර ගැනීම සඳහා කරන ලද කැපවීම වෙනුවෙන් ස්තූති කරන්නට කැමැත්තෙමි.

එසේම මම මේ අවස්ථාවේදී අපගේ වටිනා සේවාදායකයන් වන විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, වාට් මාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, සියලු පළාත් මාර්ග සංවර්ධන අධිකාරීන්, ලංකා විදුලි බල මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අප කෙරෙහි දැක්වූ විශ්වාසය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමි. එසේම ඉදිරියේදීද ඉතා කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබා දෙමින් අප කෙරෙහි දැක්වූ විශ්වාසය සහ ශක්තිය පවත්වා ගැනීමට බලාපොරොත්තු වෙමි.

**වමන්ද එදිරිවික්‍රම
සභාපති**



අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය

අධ්‍යක්ෂ මණ්ඩලය


- 01. එස්. ඒ. ඩී. පී. ගුණවර්ධන මහතා - සභාපති
- 02. දීපාල් ගුණසේකර මහතා - ක්‍රියාකාරී අධ්‍යක්ෂ
- 03. වම්පා එන්. බාලසුද්ධිය මහත්මිය - භාණ්ඩාගාර නියෝජිතවරයා
- 04. ධනංජය නන්දසිරි මහතා - අධ්‍යක්ෂ
- 05. ප්‍රශාන්ත ඩයස් මහතා - අධ්‍යක්ෂ
- 06. එච්. පී. කැපියන් හේරත් මහතා - අධ්‍යක්ෂ

ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය

- 01. ඉංජි. එම්.ඩී.එස්.විජයබණ්ඩාර - සාමාන්‍යාධිකාරී
- 02. ඉංජි. ඩී.එස්. ඩී.ඩී.සී. රාජසිංහ - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සං.භා.සැ)
- 03. ඉංජි එස්.එම්.එස්.ගකුර් - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉදිකිරීම්)
- 04. ඉංජි. වි. එල්. වීරතුංග - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(යාන්ත්‍රික)
- 05. ඉංජි. එච්. දමයන්ති - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ප්‍රගති සමාලෝචන)
- 06. එම්. ජී. වන්දලාල් ප්‍රනාන්දු - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්)
- 07. කේ. ඒ. ජී. වික්‍රමසිංහ - ජ්‍යෙෂ්ඨ කළමනාකාර(මානව සම්පත් හා පරිපාලන)
- 08. ආර්.ඒ.කේ.නිශාන්ත - ප්‍රධාන අභ්‍යන්තර විගණක
- 09. ඉංජි ඩබ්.ඒ.ඩී.ආර්.ශාන්ත කුමාර - ප්‍රධාන ඉංජිනේරු - 1
- 10. ඉංජි කේ.ඒ.සුරන්ජන් - ප්‍රධාන ඉංජිනේරු - 2
- 11. ඉංජි ඩී. ඒ. පී. දමයන්ති - ප්‍රධාන ඉංජිනේරු - 3
- 12. ඉංජි අයි. වි.සී.සු. කුමාර - ප්‍රධාන ඉංජිනේරු - 4
- 13. ඉංජි පී.එස්.ආර්.පෙරේරා - ප්‍රධාන ඉංජිනේරු (විදුලි)
- 14. ඉංජි ජී. සිරිතුංග - ප්‍රධාන ඉංජිනේරු (යාන්ත්‍රික)
- 15. රෙක්ස් ද සිල්වා - ආදායම් එකතු කිරීමේ කළමනාකරු
- 16. ඉංජි. ඊ.කේ. ජී. වන්දන - වැඩ කළමනාකාර (කොන්ක්‍රීට් අංගනය)
- 17. යූ. කේ. එන්. නන්දලාල් - ප්‍රධාන ආරක්ෂක නිලධාරී



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අයත් ඉදිකිරීම් ව්‍යාපෘති, කාර්යාල සහ සංචාරක බංගලා පිහිටි ස්ථාන.



| | |
|-----|--|
| 873 | උළපනේ පාලම |
| 896 | හේකිත්ත සුඵ ගංවතුර ආරක්ෂිත වැඩබිම් |
| 916 | වේයන්ගොඩ රුවන්වැලි පාලම |
| 927 | පාලවි පාලම |
| 930 | ඛතලගොඩ රසායනාගාර ගොඩනැගිලි |
| 948 | යාපනයේ මෝටර් රථ වැඩබිම් |
| 951 | නව කල්ලි පාලම |
| 957 | කොළඹ - හොරණ පාර අංක 62 පාලම (රත්නනපිටිය) |
| 958 | මුදුන්ගොඩ ගම්පහ පාලම (ඔරුතොට පාලම) |
| 963 | දඳුරු ඔය ව්‍යාපෘතිය |
| 965 | රත්පොකුණගම වැඩබිම් |
| 976 | 3/1 සහ 3/3 වෙන්විසුර කිරීමේ ව්‍යාපෘතිය |
| 978 | සියඹලාගමුව වේල |
| 979 | කැගලි දිස්ත්‍රික්කයේ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය මාවතැල්ල, අරනායක පාර |
| 982 | කැගලි දිස්ත්‍රික්කයේ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය යටියන්තොට දැරණියගල, රුවන්වැලි |
| 983 | පොලාන්තරුව දිස්ත්‍රික්කයේ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය පොලාන්තරුව පාර |
| 985 | පොලාන්තරුව දිස්ත්‍රික්කයේ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය මින්නේටිය පාර. |

| | |
|------|--|
| 986 | හොරණ BOI කලාපයෙහි පොලිස්ටෝ ලංකා සඳහා ගැඹුරු සංවර්ධන ඉදිකිරීම් |
| 987 | 21/3, තිටිවනා කැටිය අගලවත්ත පාලම |
| 988 | ජල සම්පාදන යෝජනා ක්‍රමය කටුනායක පාර මීගමුව |
| 994 | වෙල්ලවල පාර මොරගහකන්දෙහි පාලම් ඉදිකිරීම |
| 995 | කොළඹ මහ නගර සභාවෙහි නගර සභා මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය - පැකේජය - III |
| 996 | Drawing කාර්යාලය පියවර 1 - කලාපය 1 ඉංජිනේරු පීඨය - පේරාදෙණිය |
| 997 | අම්පාර උසස් අධ්‍යාපන ආයතනයේ නව ඉදිකිරීම් |
| 998 | අංක 84, තලගල පාර කොට්ටාවෙහි පාලම නැවත ඉදිකිරීම |
| 1005 | දෙහිවල - ගල්කිස්ස නගර සභාවෙහි නගර සභා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - පැකේජය - III |
| 1006 | මොරගහකන්ද මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය |
| 1007 | පරිපාලන ගොඩනැගිලි තාක්ෂණික විද්‍යාලය කුලියාපිටිය උසස් අධ්‍යාපන ආයතනයේ නව ඉදිකිරීම් |
| 1008 | කාය වර්ධන මධ්‍යස්ථානය වයඹ විශ්ව විද්‍යාලය. |
| 1009 | සහස්ලපුර සහ සිංහපුර නිවාස සංකීර්ණය අදියර II කැගලි දිස්ත්‍රික්කයේ මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය |
| 1011 | පලුගම බොරලන්ද හපුතලේ පාර පාලම් වැඩබිම්. |
| 1012 | ගල්ඔය පාලම වැඩබිම් සම්බන්ධ සල්ගස්හන්දිය ඇල මාර්ගය බොරලන්ද හපුතලේ පාර පාලම් වැඩබිම්. |





ආයතනික පාලනය

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ අරමුණු තීරණය කිරීමත් එකී අරමුණු ලඟා කර ගන්නා අයුරින් ආයතනයේ මෙහෙයුම් කර ගෙන යාමත් සහ කාර්ය සාධනය සොයා බැලීමත් ආයතනික පාලනය යන්නෙන් අදහස් කෙරේ. එමනිසා ව්‍යාපෘති අවදානම් ඵලදායී ලෙස හඳුනාගැනීමත් ඒවා පාලනය කිරීමත් සියලු ප්‍රමාණාත්මක ව්‍යාපෘතික අවදානම් කළමනාකරණය කිරීමත් ආයතනික පාලනය තුළින් බලාපොරොත්තු වේ.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සම්පූර්ණයෙන් රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ඇති ආයතනයක් වන අතර, ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වෙයි. අමාත්‍යාංශය හරහා අධ්‍යක්ෂක මණ්ඩලය සෘජුවම රජයට වගකීමට බැඳී සිටී. එම නිසා ආයතනය පාලනය කරනු ලබන්නේ සහ මෙහෙය වනු ලබන්නේ සංස්ථාවේ සහ එයට සම්බන්ධ වන පාර්ශවයන්ගේ යහපත පිණිස වන බවට සහ එය පාලනය වන නීතිරීති වලට අනුකූලව ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීමට අධ්‍යක්ෂක මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය බැඳී සිටී.

ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු වේ. එම නිසා රාජ්‍ය ව්‍යවසාය පාර්ලිමේන්තුව පාලනයට යටත් වේ. අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධව තීරණ ගැනීමේ වගකීමට බැඳී සිටී. රාජ්‍ය සංස්ථාවල මූල්‍ය සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය වගකීමට බැඳී සිටී. මේ සඳහා මහා භාණ්ඩාගාරය විසින් අධ්‍යක්ෂක මණ්ඩලය, ආර්ථික කාර්යක්ෂමතාවය සහ ඵලදායීත්වය ඇතිකර ගැනීම සඳහා වන ඔවුන්ගේ වගකීම ඉටු කරන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය රෙගුලාසි නීතිරීති නියමයන් මග පෙන්වීම් සහ නියෝග වක්‍රලේඛ මගින් ලබාදෙනු ලබයි.

භාණ්ඩාගාර නියෝජිත වශයෙන් කටයුතු කරනු ලබන අධ්‍යක්ෂක හැර අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම් විපයභාර අමාත්‍යවරයාගේ නිර්දේශ මත අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කරනු ලබයි. කොටස් හිමිකාරිත්වය දරණ මහා භාණ්ඩාගාරය විසින් එක් අධ්‍යක්ෂවරයෙකු පත් කරනු ලබයි.

සංස්ථාවේ ලැදියාවන් සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ පුද්ගලික ලැදියාවන් අතරේ එකිනෙක ගැටෙන තත්ත්වයන් නොමැති අතර, සංස්ථාවේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යනු ලබන්නේ, ඉදිකිරීම් තුළ වඩා හොඳ මූල්‍යමය සහ මෙහෙයුම් ශක්තියෙන් යුතු ආයතනයක් බවට පත්කිරීමටය. ආයතනික යහපාලනය උදෙසා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් ගෙන ඇති පියවරයන් පහත දැක්වේ.



ආයතනික යහපාලනය

| යහපාලන මූලධර්ම | පවත්වාගෙන යාමේ ක්‍රමවේදය |
|--|--|
| අධ්‍යක්ෂ මණ්ඩලය | |
| අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය | අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති, ක්‍රියාකාරී අධ්‍යක්ෂක වරයෙකුගෙන්ද, විධායක නොවන අධ්‍යක්ෂකවරු පස් දෙනෙකුගෙන්ද සමන්විතය. විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ගෙන් එක් අයෙකු පත්කරනු ලබන්නේ මහාභාණ්ඩාගාරය විසිනි. මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ආයතනයේ අවශ්‍යතාවයට අනුව සහ මෙහෙයුම් කටයුතු වලට අවශ්‍ය වන පරිදි ප්‍රමාණවත් මග පෙන්වීමක් කල හැකි විශේෂ හා විවිධ හැකියාවන්ගෙන් යුතු කණ්ඩායමකින් සමන්විතය. |
| ක්‍රමානුකූලව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීම | විශේෂ අවස්ථාවන්හි පැවැත්විය යුතු රැස්වීම් වලට අමතරව සෑම මසකම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ක්‍රමානුකූලව පවත්වනු ලැබේ. |
| අධ්‍යක්ෂ මණ්ඩල තීරණ ගැනීමට අයත්වන විධිමත් ප්‍රශ්න ලැයිස්තුවක් පවත්වා ගැනීම | <p>අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි වගකීමට බැඳේ</p> <ul style="list-style-type: none"> • ථේබිය අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් හැටියට සංස්ථාවේ සාර්ථක කාර්යසාධනයක් සහතික කිරීම. • ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් සැකසීම සහ ඒවා සාර්ථකව ක්‍රියාත්මක කරනවාද යන්න අධීක්ෂණය කිරීම. • සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන කළමණාකරණ නිලධාරීන් පත්කිරීම, ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන්ගේ කාර්යය සැලසුම් කිරීම සහ ආයතනයේ ව්‍යුහය අනුමත කිරීම. • එලදායි අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යාම සහතික කිරීම. • උසස් තෛතික ප්‍රමිතියක් පවත්වාගෙන යාම සහතික කිරීම මේ යටතේ භාණ්ඩාගාර වකුලේඛන, රාජ්‍ය පරිපාලන වකුලේඛන ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශයේ මගපෙන්වීම් පිළිපැදීම පිළිබඳව සලකා බැලීම • සභාපතිගේ සහ සාමාන්‍යාධිකාරීගේ පාලනයට යටත් නොවන ගෙවීම් වන වාර්ෂික ප්‍රසාද දීමනා, නිවාඩු පඩි ගෙවීම් යනාදිය අනුමත කිරීම. • දේපල පිරිසිදු සහ උපකරණ වල ප්‍රධාන ප්‍රාග්ධන ආයෝජන තීරණය කිරීම. • වාර්ෂික අයවැය සහ සංයුක්ත සැලැස්ම අනුමත කිරීම. • ප්‍රසිද්ධ කිරීම සඳහා වන වාර්ෂික ගිණුම් වාර්තා අනුමත කිරීම. |



| | |
|--|--|
| <p>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්</p> | <p>අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයෙක් සංස්ථාවේ දැනට නොමැති අතර, එහි කාර්යයන් සහාපතිගේ ලේකම්වරිය ආවරණය කරනු ලබයි. සහාපතිගේ අනුමැතියට යටත්ව ඇය විසින් සියළු රැස්වීම් පැවැත්වීම පිළිබඳ දැන්වීම්, රැස්වීම් වාර්තා රැස්වීම් දිනට පෙර බෙදාහැරීම යන කාර්යන් සිදු කරනු ලබයි. රැස්වීම් වාර්තා අත්සන් කරනු ලබන සහාපතිගේ අධීක්ෂණය යටතේ ඇය විසින් රැස්වීම් වාර්තා එහි පෙර කටයුතු සටහන් කරනු ලැබේ.</p> |
| <p>ස්වාධීනව තීරණ ගැනීම සහ වඩාත් සුදුසු ක්‍රම වේදය</p> | <p>කළමනාකරණ මණ්ඩලය විසින් වටිනාකම් එකතු කරමින්ද, ස්වාධීන තීරණ ගනිමින්ද, රා.සං.නී.නි.සං.ස්ථාවේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගි වේ. එමෙන්ම, බාහිර බලපෑම් වලින් සහ පාලනයන්ගෙන් තොරව ඔවුන්ගේ වගකීම් ඉටුකිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරයි.</p> |
| <p>සංස්ථාවේ සහ මණ්ඩලයේ කාරණා සම්බන්ධයෙන් සාධාරණ කාලය සහ ශ්‍රමය වෙන්කිරීම</p> | <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මණ්ඩලයේ සහ සංස්ථාවේ ගැටළු සම්බන්ධයෙන් සාධාරණ කාලයක් වෙන් කරනු ලබයි. ඊට අමතරව මාසිකව පවත්වනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගි වීම සහ විගණන සහ කළමනාකරණ කමිටු, රැස්වීම් වල සාකච්ඡා කරනු ලබන කාරණා සම්බන්ධයෙන් දන්වා යැවීම.</p> |
| <p>අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම</p> | <p>සියලුම අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වය ඇතුළුව සහාපති විසින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පවත්වනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංස්ථාව පාලනය කරනු ලබයි.</p> |
| <p>අධ්‍යක්ෂ මණ්ඩලය</p> | <p>අධ්‍යක්ෂකවරුන්ගෙන් බහුතරයක් විධායක නොවන ස්වාධීන අයවේ. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී දෙදෙනෙකුගෙන්ද, ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගෙන්ද, බැංකු කළමනාකරුවෙකුගෙන් සහ මහා භාණ්ඩාගාර නියෝජිතවරියගෙන්ද සමන්විත වේ. කළමනාකරණයේ සංවිධිත දැනුම සහ පළපුරුද්ද සංස්ථාවේ අවශ්‍යතාවය හා සැසඳෙන බව මණ්ඩලය විශ්වාස කරයි.</p> |
| <p>කළමනාකරණ තොරතුරු ප්‍රමාණවත්ව සහ කාලීනව ලබා ගැනීම.</p> | <p>සංවිධානය කරන ලද කළමනාකරණ තොරතුරු පද්ධතියක් පවතින බව, අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තර ඇතුළත් නිවැරදි සහ අදාළ තොරතුරු කලින්ම දන්වා සිටීම, යම් අවස්ථාවක ඔවුන්ට ලැබෙන තොරතුරු තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවහොත් ඔවුන් විසින් අමතර තොරතුරු කැඳවනු ලබන අතර ඒ සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩලයද දැනුවත් කරනු ලබයි.</p> |
| <p>ශක්තිමත්, ස්වාධීන විධායක නොවන පුද්ගලයන්ගෙන් මණ්ඩලය සමන්විත වීම.</p> | <p>අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයක් විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරුන්ගෙන් සමන්විත වේ.</p> |
| <p>අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්ය සාධනය මැන බැලීම</p> | <p>මණ්ඩලය කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව මැන බැලීමට විශේෂිත වූ ක්‍රම වේදයක් නොමැත. එමනිසා අවශ්‍ය අවස්ථාවලදී මණ්ඩලයේ මූලික ක්‍රියා පටිපාටි මැන බැලීමට ස්ව අගය කිරීමක් ක්‍රියාත්මක කරනු ලබයි. එහිදී පහත දැක්වෙන ක්‍රියාකාරකම් පිළිබඳව සලකා බලනු ලබයි</p> <ul style="list-style-type: none"> • ව්‍යවස්ථාපිත රෙගුලාසි වලින් පනවා ඇති වගකීම් සහ මණ්ඩලයට ඇති වගකීම් ඉටු කිරීම. |



| | |
|--|---|
| | <ul style="list-style-type: none"> • ආයතනික පාලනය සහ කළමනාකරනය අධිකාරණය. • උපයන වාර්ෂික තිරණ ගැනීම සඳහා තම දායකත්වය ලබා දීම. • අමාත්‍යාංශය යටතේ අඛණ්ඩව ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම. • අඛණ්ඩව ඉංජිනේරුවන්, තාක්ෂණික ශිල්පීන්, ගණකාධිකාරීවරුන් සහ අනෙකුත් පුහුණු සේවකයන් වෙනුවෙන් ශක්‍යතා අධ්‍යාපන පැවැත්වීමද ඒ තුළින් සේවකයන්ගේ ශක්‍යතාවය වැඩි දියුණු කිරීමද අපේක්‍ෂා කෙරේ. • අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ව්‍යාපාරය කළමනාකරනය කිරීම සම්බන්ධයෙන් දරන පොදු මතය |
| සාමාන්‍යාධිකාරීතුමා සහ ජ්‍යෙෂ්ඨ සේවක මණ්ඩලය පිළිබඳව විමසා බැලීම | සංස්ථාවේ පරමාර්ථ සහ අරමුණු වලට අදාළව මණ්ඩලය විසින් සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ සේවක මණ්ඩලය වෙනුවෙන් මූල්‍ය සහ මූල්‍ය නොවන අරමුණු දක්වනු ලැබේ. |
| | සංස්ථාවේ ආයතනික සැලැස්ම සහ අයවැය තුළ දක්වා ඇති ප්‍රධාන ආයතනික අරමුණු සහ පරමාර්ථ සාමාන්‍යාධිකාරී සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරන මණ්ඩලයේ පෞද්ගලික අරමුණු ලෙස සැලකෙන අතර, ඔවුන්ගේ කාර්යය සාධනය මැන බලනු ලබන්නේ සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩලය විසිනි. |
| ප්‍රධාන ගනුදෙනු | |
| සංස්ථාවේ ප්‍රධාන ගනුදෙනු සහ සංස්ථාවේ ඒකාබද්ධ ශුද්ධ වත්කම් කෙරෙහි ඒවායේ බලපෑම් හෙලිදරව් කිරීම | අවශ්‍ය අවස්ථා වලදී කරනු ලබයි. 2012 වර්ෂය තුළ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ විසින් මිලියන 1,359 ක් වටිනා යන්ත්‍රසූත්‍ර 86 ක් ප්‍රදානය කරනු ලැබීය. |
| ගිණුම් තැබීම සහ විගණනය | |
| මූල්‍ය වාර්තාකරනය | |
| සංස්ථාවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරිය පිළිබඳව හෙලිදරව් කිරීම | සංස්ථාවේ කටයුතු පිළිබඳව සාධාරණ ආගතනය කිරීමක් සඳහා කාර්තු වාර්තා ඔවුන් විසින් දෙනු ලැබූ විශේෂිත ආකෘති කිහිපයකට අනුව පිළියෙල කොට කාලිනව මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කරනු ලබයි. මූල්‍ය වාර්තා පිළියෙල කරනු ලබන්නේ ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිති පදනම් කරගෙන සකසා ඇති ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිතයන් අනුවය. එමනිසා සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණවත් අයුරින් ජාත්‍යන්තර ගිණුම් කරන ප්‍රමිත හා එකඟ වේ. |
| වාර්ෂික වර්තාව තුළ සභාපතිගේ ප්‍රකාශන ඇතුළත් කිරීම | මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 04, 05 සහ 06 සභාපතිගේ වාර්තාව දක්වා ඇත. |
| මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ඇතුළත් ප්‍රකාශයක් හා ඔවුන්ගේ වාර්තා කිරීමේ වගකීම් දැක්වෙන විගණකාධිපතිගේ ප්‍රකාශය | මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 24 යටතේ මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම් සම්බන්ධව ප්‍රකාශයක්ද පිටු අංක 27 යටතේ 2013 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශය සම්බන්ධ විගණකාධිපතිගේ වාර්තාවද ඇතුළත් වේ. |
| අභ්‍යන්තර පාලන | |
| මූල්‍ය සහ මෙහෙයුම් කටයුතු වල අනුකූලතාවය සහ සංස්ථාවේ වත්කම් ආරක්‍ෂා වන ආකාරයේ අභ්‍යන්තර පාලන පද්ධතියක් පවත්වාගෙන යාම. | කළමනාකාරිත්වය විසින් ඵලදායක අභ්‍යන්තර පාලනයක් ස්ථාපිත කර ඇති බව හා ඒ තුළින් තේනික මූල්‍ය තීරී, අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරයේ මගපෙන්වීම් සහ අනෙකුත් තීරී රෙගුලාසි හා එකඟ |



| | |
|---|---|
| <p>නියමයන්</p> | <p>වන බවටත් සහතික වීම.</p> <p>i. අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලදී ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ නිලධාරීන්ට දන්වා සිටීම සහ පෙරලා එහි ප්‍රතිඵල අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කිරීම.</p> <p>ii. මෙහෙයුම්, මූල්‍ය සහ සේවකයන් සම්බන්ධව කාරණා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට දන්වා සිටිය යුතු කාරණා සම්බන්ධව සාකච්ඡා කරන ජ්‍යෙෂ්ඨ සේවක රැස්වීම් මාසිකව පවත්වනු ලබන්නේ සියලුම අංශ ප්‍රධානීන් ප්‍රධාන ඉංජිනේරුවන් සහභාගිත්වයෙනි.</p> <p>iii. ඉදිකිරීම් අංශය සහ කොන්ක්‍රීට් අංශය සඳහා සෑම මාසයක් අවසානයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වනු ලබයි. මේ සඳහා සියලුම ව්‍යාපෘති සහ අංශය කළමනාකරුවන් විසින් සහභාගි වන අතර, අවසානයේ ඒ පිලිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයටද වාර්තා කරනු ලබයි.</p> |
| <p>විගණන කමිටු සහ විගණකයෝ</p> | |
| <p>වාර්ෂික වාර්තාව පිලිබඳව වාර්තා කරන ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත විගණන කමිටුව.</p> | <p>විගණන කමිටුවේ මූලසූත්‍ර දරනුයේ අධ්‍යක්ෂ මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජිත වරයා සහ අනෙකුත් විධායක නොවන අධ්‍යක්ෂ වරුන් දෙදෙනෙකු විසිනි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයා මේ සඳහා සහභාගි වනු ලබන්නේ ආරාධනාව මතයි.</p> |
| <p>විපය මූලික බව සහ ස්වාධීනත්වය සහතික වීම පිණිස බාහිර විගණකයන් සමග යෝග්‍ය අයුරින් සම්බන්ධකතා ගොඩනගා ගෙන පවත්වාගෙන යනු ලබයි.</p> | <p>රා.සං.නි.නි. සංස්ථාව විසින් විගණකයන්, විගණකාධිපති දෙපාර්තමේන්තුව සමග මහා සම්බන්ධතාවයක් පවත්වා ගෙන යනු ලබයි.</p> |
| <p>සමීක්ෂණ මණ්ඩලය</p> | <p>2013.12.31 දිනට පිරිසිදු, යන්ත්‍ර සහ උපකරණ වාර්ෂිකව ආගණනය කරනු ලබනවා.</p> |
| <p>යහපාලන හෙලිදරව් කිරීම</p> | |
| <p>සංස්ථාව තුළ භාවිතා වන ආයතනික පාලනය හෙලිදරව් කිරීම.</p> | <p>යහ පාලනය සහ එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන මගපෙන්වීම් අනුව කාර්යක්ෂම ක්‍රියාපටිපාටි හඳුනා ගෙන ක්‍රියාත්මක කිරීම තුළින් යහ පාලනය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනු ලබයි.</p> <p>මහා භාණ්ඩාගාරය විසින් අනුමත කරන ලද සිද්ධාන්ත සහ ක්‍රියාවන් දැනටමත් සංස්ථාව තුළ ක්‍රියාත්මක කරනු ලබයි. දැනට සංස්ථාව තුළ ක්‍රියාත්මක නොවන සිද්ධාන්ත අතලොස්සක් සඳහා ඒවා නිවැරදි කිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබේ.</p> <p>එමෙන්ම යහ පාලනය සම්බන්ධයෙන් ඇති යෝජනා සහ මග පෙන්වීම් තුළින් මෙහෙයුම් ආකෘතිය සහ රෙගුලාසි පද්ධතිය වැඩි දියුණු කරයි.</p> |



අම්පාර උසස් අධ්‍යාපන ආයතනයේ නව ඉදිකිරීම - 997



කාය වර්ධන මධ්‍යස්ථානය වයඹ විශ්ව විද්‍යාලය-1008



බතලගොඩ රසායනාගාර ගොඩනැගිල්ල- 930



උලපනේ පාලම - 873



රුවනවැලි පාලම - 916



දෙනිවල - ගල්තිස්ස නගර සභාවෙහි නගර සභා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - පැහැණිය - || - 1005



උලපනේ පාලම - 873






මෙහෙයුම් සහ මූල්‍ය සමාලෝචනය

සංස්ථාවේ වාර්ෂික වාර්තාවේ ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශන වල සංස්ථාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව සමාලෝචනය කරයි.

සංස්ථාවේ ප්‍රතිඵල

සලකා බලන වර්ෂයේ ව්‍යාපෘති වලින් ලද පිරිවැටුම රු. මිලි. 2,579 ක් ලෙස හඳුනාගෙන ඇත.


වර්ෂය තුළ රු. මිලි. 523 ක් කොන්ක්‍රීට් අංගන පිරිවැටුම වන අතර සේවා/වෙනත් වලින් ලද පිරිවැටුම රු. මිලි. 463 ක් ලෙස මුළු පිරිවැටුම තුළ සැලකිය යුතු අගයක් ගනී.



මෙහෙයුම් ලාභ


බඳු පෙර ලාභ රුපියල් මිලියන 97.21 දක්වා වර්ධනය වී ඇත. මෙම ලාභ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් කොන්ක්‍රීට් අංගනයේ නිප්පාදන, කැබලිලි පොලොන්නරුව මාර්ග ව්‍යාපෘතියෙන්, අනෙකුත් ක්‍රියාකාරකම් සහ සේවා තුළින් දායකත්වය ලබා දී ඇත. කෙසේ නමුත් ඉතා ඉහළ අගයන් වන මූල්‍ය වියදම් ශුද්ධ ලාභයේ වර්ධනය හීන කිරීමට සමත් වී ඇත.

පිරිවැටුම දළ ලාභය සහ ශුද්ධ ලාභය පිළිබඳ විශ්ලේෂණය





මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද පිරිවැදුම



ඉදිකිරීම් ක්‍රියාකාරකම් තුළින් පිරිවැදුම

නිර්මාණ අංශය මගින් ඉදිකිරීමේ ව්‍යාපෘති කාර්ය සාධනය මෙහෙයවනු ලබන අතර මෙහිදී වැඩ සටහන් සැකසීම, සම්පත් අවශ්‍යතාවයන් තීරණය කිරීම, බිල්පත් ඉදිරිපත් කිරීම හා අනුමත කර ගැනීමට කාල වකවානු නිර්ණය කිරීම යන ආදී කරුණු අදාළ කර ගනී. පසුගිය වසරට සාපේක්ෂව මෙම වර්ෂයේ ඉදිකිරීම් පිරිවැදුමේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරන අතර එහිදී පසුගිය වසරේදී මෙන් බිල්පත් සඳහා ගෙවීම් කිරීමේදී ඇති වූ ප්‍රමාදයන්ට ද මුහුණ දෙන ලදී. කෙසේ නමුත් සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් මෙම ප්‍රමාදයන්ට වර්තමාන අධ්‍යක්ෂක මණ්ඩලයේද සහය ඇතිව ස්ථිර විසඳුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටී.

කොන්ක්‍රීට් අංගන විකුණුම්

රා.සං. හා. නි. නි. සංස්ථාව රත්මලාන, වේරගංතොට, බෝපිටිය හා මැදවව්විය යන ස්ථාන වල කොන්ක්‍රීට් අංගන 04ක් පවත්වාගෙන යනු ලබන අතර පේරාදෙණිය විකුණුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි. මෙම කොන්ක්‍රීට් අංගන මගින් දැනට සංස්ථාවේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් නිෂ්පාදන ලබා දෙන අතර ලංකා විදුලි බල මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පෞද්ගලික ආයතනයන්ට අවශ්‍ය කොන්ක්‍රීට් නිෂ්පාදන වන පී. එස්. සී. බීම්, ලයිට් කණු ආර්. සී. සී. පයිප්ප, පාලම් උපාංග මෙන්ම කුඩා නිෂ්පාදන වන බීම් අතුරුත කොන්ක්‍රීට් ලැලි සහ ගල් මෙන්ම කුහර ගල් ද සපයනු ලැබේ.

වැඩ සේවාවන්

මධ්‍යම යාන්ත්‍රික අංශය විසින් සපයනු ලබන සේවා පිරිවැදුම මෙසේ දක්වා ඇත. මෙහි මූලික පරමාර්ථය වන්නේ දැනට සංස්ථාව පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතිවලට අවශ්‍ය සේවා සැපයීම වේ. ඊට අමතරව මාර්ග සංඥා ඒකකයද (TLS) සහ පොලොන්නරුව, අම්බර්ගල ඇස්තෝල්ට් යන්ත්‍රෝපකරන පිහිටි ස්ථාන මෙකී අංශය යටතේම ක්‍රියාත්මක වේ. මාර්ග සංඥා ඒකකය 2005 දී පිහිටුවනු ලැබූ අතර මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් මාර්ග සංඥා පද්ධතිය නඩත්තුව සහ අලුත්වැඩියාව කරගෙන යනු ලබයි. සංස්ථාවේ මූල පිරිවැදුම තුළ 13% ක දායකත්වයක් සේවා පිරිවැදුම නියෝජනය කරයි.



**දැනට කරමින් පවතින ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධව
2013.12.31 වන දිනට සාරාංශය.**


| සංකේතය | ව්‍යාපෘති නාමය | නියම කොන්ත්‍රාත් වටිනාකම | 2013 දෙසැම්බර් 31 සඳහා | භෞතික % |
|---------------|--|--------------------------|------------------------|---------|
| | | | ආදායම (රු. මිලිය.) | |
| පාලම | | | | |
| 951 | නව කල්ලඩි පාලම. | 1,389.50 Revised | 1228.90 | 100% |
| 994 | වෙල්ලවල පාර මාර්ගගතකරණයේදී පාලමක් ඉදිකිරීම. (කලු ගඟ දකුණු ඉවුර සංවර්ධනය) | 88.84 | 38.73 | 50% |
| 958 | අංක. 5/1 ගම්පහ මුදුන්ගොඩ පාලම. (මරුතොට පාලම) | 48.63 Revised | 50.00 | 100% |
| 957 | අංක. 62 පාලම කොළඹ - හොරණ පාර. (රත්නනපිටිය) | 77.35 Revised | 30.00 | 40% |
| 927 | පාලවි පාලම. | 87.27 | 73.14 | 78% |
| 916 | වේයන්ගොඩ රුවන්වැලි පාලම. | 74.17 | 86.57 | 90% |
| 976 | නො. 3/1 සහ 3/3 වෙන්වීම්වල කිරීමට අවශ්‍ය පාදක පාලම. | 89.01 | 67.00 | 100% |
| 998 | අංක. 84. තලගල පාර කොට්ටාවෙහි පාලම නැවත ඉදිකිරීම. | 44.73 | 10.00 | 25% |
| 987 | අංක. 21/3, තිරිවානා කැටිය අගලවත්ත පාලම. | 43.19 | 37.87 | 60% |
| 873 | උලපනේ පාලම. | 75.00 | 88.51 | 72% |
| 1011 | පලුගම බොරලන්ද හසුනලේ පාර පාලම් වැඩබිම්. | 71.80 | - | |
| 1012 | ගල්මය පාලම වැඩබිම් සම්බන්ධ සලකුණු අදාළ මාර්ගය. | 93.37 | - | |
| පාරවල් | | | | |
| 995 | කොළඹ මහ නගර සභාවෙහි නගර සභා මාර්ගය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය - පැකේජය - III. | 283.50 | 216.00 | 100% |
| 979-982 | කැගලිල දිස්ත්‍රික්කයේ මාර්ග කාපටි කිරීමේ ව්‍යාපෘතිය යටිතල ව්‍යාපෘතිය දැරණියගල, රුවන්වැලිල. | 3,900.00 (Approx.) | 2952.10 | 75% |
| 983-985 | පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාර්ග කාපටි කිරීමේ ව්‍යාපෘතිය මින්නේරිය පාර. | 2,192.00 (Approx.) | 1774.20 | 93% |
| 962 | දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙහි මාර්ග 4ක් ඉදිකිරීම. | 45.99 | 36.40 | 100% |
| 1005 | දෙහිවල - ගල්නිස්ස නගර සභාවෙහි නගර සභා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - පැකේජය - III. | 137.77 | 30.00 | 52% |




| | | | | |
|---|---|-------------------|--------|------|
| 1006 | මොරගහකන්ද මාර්ග කාපටි කිරීමේ ව්‍යාපෘතිය. | 66.07 | 58.76 | 100% |
| ගොඩනැගිලි | | | | |
| 997 | අම්පාර උසස් අධ්‍යාපන ආයතනයේ නව ඉදිකිරීම. | 424.00 | 278.91 | 68% |
| 996 | සැලසුම් කාර්යාලය පියවර1-කලාපය 1 ඉංජිනේරු පීඨය -පේරාදෙණිය. | 10.55 | 8.83 | 100% |
| 1003 | සැලසුම් කාර්යාලය පියවර11-කලාපය 1 ඉංජිනේරු පීඨය -පේරාදෙණිය. | 17.83 | 1.05 | 20% |
| 986 | හොරණ BOI කලාපයෙහි පොලිජවෝ ලංකා සඳහා භූකට්ටියක් ඉදිකිරීම. | 15.38 | 14.79 | 99% |
| 930 | බතලගොඩ රසායනාගාර ගොඩනැගිල්ල. | 116.18 Revised | 98.50 | 97% |
| 948 | යාපනයේ මෝටර් රථ ප්‍රවාහන ගොඩනැගිල්ල. | 24.08 | 17.60 | 95% |
| 1007 | පරිපාලන ගොඩනැගිල්ල උසස් තාක්ෂණික විද්‍යාලය කුලියාපිටිය. | 53.57 | 35.10 | 47% |
| 1008 | කාය වර්ධන මධ්‍යස්ථානය වයඹ විශ්ව විද්‍යාලය. | 223.21 | 98.30 | 50% |
| 1009 | සහස්පුර සහ සිංහපුර නිවාස සංකීර්ණය අදියර කැගලේ. | 67.37 | 3.00 | 25% |
| ජල සැපයුම් වාරිමාර්ග හා ජල ශක්ති බලාගාරය | | | | |
| 963 | දැඳුරු මය ව්‍යාපෘතියේ දකුණු ඉවුරේ ප්‍රධාන අලු මාර්ගය හරහා ආකෘති තුනක් ඉදිකිරීම. | 202.63 | 185.00 | 90% |
| 978 | සියඹලාගමුව වේලේ. | 119.86 | 102.63 | 95% |
| 896 | හේකිත්ත සුළු ගංවතුර ආරක්ෂිත වැඩබිම. | 38.22 | 31.20 | 75% |
| 988 | ජල සම්පාදන යෝජනා ක්‍රමය කටුනායක පාර මීගමුව. | 39.53 | 31.34 | 90% |
| විවිධ (වෙනත්) | | | | |
| 965 | රත්නපොකුණගම මලප්‍රවාහන බැහැර කිරීමේ පද්ධතිය සම්පූර්ණ කර ඉදිකිරීම. (පියවර 1) | 17.14 | 11.28 | 100% |
| 02. කොන්ක්‍රීට් අංගන | | | | |
| 01. | රත්මලාන | | 199.06 | |
| 02. | වෙරගංතොට | | 132.40 | |
| 03. | බෝපිටිය | | 161.67 | |
| 04. | මැදවව්විය | | 54.59 | |



කොන්ක්‍රීට් නිෂ්පාදන විකුණුම



ශුද්ධ වත්කම්





මානව සම්පත් සමාලෝචනය

සංස්ථාවේ සියලුම සම්පත් පාලනය කරන ප්‍රමුඛතම සම්පත මානව සම්පත වේ. අපගේ සංවිධානයේ ප්‍රධාන ශක්තිය වී ඇත්තේ සංස්ථාවේ අරමුණු හා ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට හැකි පුළුල් අත්දැකීම් හැකියාවන් හා කුසලතාවයන්ගෙන් පිරිපුන් කාර්ය මණ්ඩලයක් සතු වීමය.

මානව සම්පත සංවර්ධනය කිරීම උදෙසා සංස්ථාව නිරන්තරයෙන්ම ආයෝජනය කරනු ලබන අතර නිරන්තරයෙන් වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ කාර්ය මණ්ඩල හැකියාවන් ඕනෑම ආයතනයක ශක්තිය බව අප ආයතනයේ විශ්වාසයයි. එම නිසා පුරෝකථනය කරන ලද ප්‍රතිඵල ලබාගැනීමට පුහුණු තරගකාරී ශ්‍රම බලකායක් ඇති කිරීමට සියලු උත්සාහයන් දරනු ලැබේ.

2013 වර්ෂය තුළ සේවකයින්ගේ සංතෘප්තිය හා අභිප්‍රේරනය ඉහළ දැමීමට හා හැකියාවන් වර්ධනය කිරීමට සහ ප්‍රමිතිය පවත්වා ගැනීමට වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී. ඉදිරියේදී ද සංස්ථාවේ ඉලක්ක හා අරමුණු ඉටු කරගැනීම සඳහා මානව සම්පත් අංශය ක්‍රියා කරනු ඇත.

1. සේවක උසස්වීම්

උසස්වීම් ලැබීමට සුදුසුකම් ඇති සියලුම සාමාජිකයන්ට 2013 වර්ෂයේ උසස් වීම් ලබා දෙන ලදී.

2. සේවක සුභ සාධනය.

ආයතනයේ අනුග්‍රහය ඇතිව පවත්වා ගෙන යනු ලබන සේවක වෛද්‍ය රක්ෂණාවරණය මේ වර්ෂයේදී ද අලුත් කරන ලදී.

2013 අප්‍රේල් සහ දෙසැම්බර් යන මාස වල සේවකයින් හට ප්‍රසාද දීමනා ගෙවීම් ද කර ඇත.

3. වැටුප් වර්ධක

රජය මගින් දෙනු ලැබූ උපදේශයන්ට අනුව ජීවනාධාර දීමනාවට රු.750/- ක මුදලක් එකතු කර සේවකයන් හට ලබා දෙන ලදී.

4. සේවකයින් සෞඛ්‍ය තත්ත්වය නංවාලීම

සංස්ථාවේ සියලුම සේවකයන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් පැවැත්වීම හා වෛද්‍ය උපදෙස් ලබා දීම.

5. සේවකයින් ඇගයීම

අවුරුදු 25 ක අඛණ්ඩ සේවා කාලයක් සපුරන ලද සේවකයින් ඇගයීම සඳහා උපහාර උලෙලක් සංස්ථාවේ 41 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද අතර, එහිදී ඔවුන් හට රන් කාසියක් හා තිලිණයක් බැගින් ප්‍රදානය කරන ලදී.

6. බාහිර ආයතන සඳහා සපයන ලද පුහුණුව

රටේ පොදු සංවර්ධනය කටයුතු සඳහා අවශ්‍ය ඉදිකිරීම් විවිධ කේපත්‍රයන්හි පුද්ගලයන් පුහුණු කිරීම සඳහා විශ්ව විද්‍යාල, ජාතික ආධුනිකත්ව මණ්ඩල වැනි ආයතන මගින් එවනු ලබන පුද්ගලයන්ද අප ආයතනය මගින් පුහුණු කරනු ලබයි.



අපගේ සේවක ශක්තිය

| තනතුරු | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 |
|--|------------|------------|------------|------------|------------|------------|
| සිවිල් ඉංජිනේරුවරුන් | 59 | 55 | 48 | 59 | 54 | 44 |
| යාන්ත්‍රික/විදුලි ඉංජිනේරුවරුන් | 09 | 09 | 09 | 12 | 10 | 12 |
| ජ්‍යෙෂ්ඨ නිලධාරීන් | 03 | 03 | 03 | 03 | 03 | 03 |
| ගණකාධිකාරීවරුන් | 08 | 08 | 06 | 08 | 08 | 08 |
| වෙනත් නිලධාරීන් | 08 | 08 | 10 | 16 | 17 | 16 |
| අධිකාරීවරුන් (සිවිල්/යාන්ත්‍රික/විදුලි) | 32 | 18 | 20 | 19 | 23 | 26 |
| සැලසුම්කරු/ප්‍රමාණ සම්පාදක | 05 | 05 | 02 | 03 | 03 | 02 |
| ආරක්‍ෂක සේවක | 38 | 36 | 34 | 29 | 25 | 29 |
| ලිපිකරු හා වෙනත් තනතුරු | 98 | 98 | 88 | 95 | 98 | 86 |
| අධිකාරී හා අනෙකුත් පුහුණු | 279 | 276 | 286 | 294 | 309 | 311 |
| එකතුව | 539 | 516 | 506 | 538 | 550 | 537 |



විගණන කමිටු වාර්තාව

විගණන කමිටු වාර්තාව - 2013

පොදු ව්‍යාපාර වකු ලේඛණ අංක.PED 55 දරණ 2010/12/14 දිනැති වකු ලේඛණ මගින් විගණන කමිටු ව්‍යවස්ථාපිත කිරීමට ප්‍රතිපාදන සපයන ලදී.

මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතයන්ට අනුගත වී ඇද්දැයි සහ අනෙකුත් නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූලව වී ඇත් ද යන්න පිළිබඳව සහ අනෙකුත් අදාළ උපදේශයන් රජය මගින් නිකුත් කරන වකු ලේඛණ සඳහා අනුගත වී ඇත්ද යන්න අඛණ්ඩව සොයා බලා එහි අනුගත නොවීම් ඇත්නම් අවශ්‍යය උපදෙස් සැපයීම, අභ්‍යන්තර මෙන්ම බාහිර විගණන වාර්තා බැලීම, පොදු ව්‍යාපාර කාරක සභා සහ කළමණාකරන ලිපි බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට අධ්‍යක්ෂක මණ්ඩලය වෙත උදව් වීම, ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන පද්ධතියක් හඳුන්වාදීම හා ක්‍රියාත්මක කිරීම තුලින් විගණන කමිටුව අධ්‍යක්ෂක මණ්ඩලය වෙත සහය වේ.

විධායක නොවන අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුගෙන් විගණන කමිටුව සමන්විත වන අතර එහි මූලසූත්‍ර හොඳවනු ලබන්නේ භාණ්ඩාගාරය නියෝජනය කරනු ලබන අධ්‍යක්ෂිකාව විසිනි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි නියෝජිතයෙක් වකු ලේඛණ අනුව නිරීක්ෂණ මට්ටමින් මෙම කමිටුවට සහභාගි වේ.

2013 මූල්‍ය වර්ෂය සඳහා විගණන කමිටු 04 ක් පවත්වන ලදී.

- 2014 අභ්‍යන්තර විගණන වැඩසටහන සමාලෝචනය කර අනුමත කිරීම.
- 2010 සහ 2011 වාර්ෂික වාර්තා වල ගැටළු වලට අවධානය යොමු කිරීම.
- 2014 වාර්ෂයේ කාර්ය සැලැස්ම සැකසීම සඳහා අවධානය යොමු කිරීම.
- අභ්‍යන්තර විගණන වාර්තා පදනම් කරගෙන හඳුනාගත් ගැටළු නිවැරදි කිරීමට ආයතන කළමණාකාරිත්වය සහ අංශ ප්‍රධානීන් ප්‍රතිචාර දැක් වූ ආකාරය.
- සංස්ථාවේ ක්‍රමාණුකූල මෙහෙයුම් පවත්වා ගැනීමට අවශ්‍යය විශ්ලේශණයන් සහ සුදුසු රෙකමදාරු කිරීම. මෙහිදී අභ්‍යන්තර පාලන පද්ධතියේ අත්තර් දෙපාර්තමේන්තු මෙහෙයුම් සැලකිල්ලට ගන්නා ලදී.
- අදාළ නිලධාරීන් හා කළමණාකරුවන් විසින් කමිටුව මගින් රෙකමදාරු කරන ලද ක්‍රියා සම්බන්ධයෙන් ගන්නා ලද පියවර සමාලෝචනය කිරීම.
- විගණකාධිපතිගේ කළමණාකරන වාර්තාව සහ අවසාන වාර්තාව යන වාර්තා දෙකසම්බන්ධයෙන් ගණකාධිකරණ අඩුපාඩු නිවැරදි කිරීම් සහ නීති සඳහා අනුගත නොවීම් වල අදාළව ගන්නා ලද ක්‍රියාමාර්ග විශ්ලේශණය කිරීම.
- ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය වාර්තා තිබේදැයි විශ්ලේශණය කිරීම.




- විගණකාධිපති විසින් හඳුනාගන්නා ලද ප්‍රශ්න සම්බන්ධයෙන් කළමණාකාරිත්වය දෙන ලද පිළිතුරු සැලකිල්ලට ගැනීම.
- පොදු ව්‍යාපාර කාරක සභාව විසින් කරනු ලැබූ නිර්දේශ සැලකිල්ලට ගැනීම.
- රජය මගින් නිකුත් කර ඇති අදාළ නීතිරීති, චක්‍ර ලේඛ හා රෙගුලාසි අනුව ක්‍රියාකරන්නේදැයි අවධානය යොමු කිරීම.
- විගණකාධිපති විසින් පෙන්වා දෙන ලද අඩු - පාඩු සම්බන්ධව සංස්ථා කළමණාකරණය සැලකිල්ල යොමු කිරීම.
- කොප් කමිටුව මගින් පෙන්වා දෙන ලද අඩුපාඩු සලකා බැලීම සහ ඊට අදාළ රෙකමදාරු කිරීම් කිරීම.

සියළු සැලකිය යුතු කාරණා සම්බන්ධයෙන් කමිටුව ක්‍රියාකර ඇති බව අප විගණන කමිටුවේ හැඟීමයි.

කමිටුව පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විතය.

- 01). සී. එන් බාලසුරිය මහත්මිය - සභාපතිනි/අධ්‍යක්ෂකමණ්ඩලසාමාජික/ භාණ්ඩාගාරයේ නියෝජිත
- 02). ඉංජිනේරු ජේ. ආර්. බෝපිටිය මහතා - සාමාජික/අධ්‍යක්ෂක (2013-06-04 දින දක්වා)
- 03). ඉංජිනේරු එස් . ඩී. ජී. ආර්. සන්දනායක මහතා - සාමාජික/අධ්‍යක්ෂක (2013-04-29 දින දක්වා)
- 04). එච්. පී. කැපියන් හේරත් මහතා - අධ්‍යක්ෂ (2013-04-30 දින සිට)
- 05). ප්‍රසන්න ඩයස් මහතා - අධ්‍යක්ෂ (2013-06-05 දින සිට)


 සී.එන්. බාලසුරිය
 සභාපති - විගණන කමිටුව



මූල්‍ය වාර්තාකරණය සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් ඇතුළත් වාර්තාව

සංස්ථාවේ මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීම මෙසේ ය. මෙය පිටු අංක.27 න් දැක්වෙන විගණකාධිපතිගේ වගකීමෙන් වෙන් වේ.

මූල්‍ය වර්ෂයේ අවසන් දිනට සංස්ථාව සමඟ ඇති සම්බන්ධතාවන් සහ එම දිනෙන් අවසන් වර්ෂය සඳහා සංස්ථාවේ ලාභ අලාභ සම්බන්ධයෙන් සත්‍ය හා සාධාරණ තත්වයක් පෙන්නුම් කරන අයුරින් එකිනෙක වර්ෂයට අදාළව මූල්‍ය ප්‍රකාශ පිළියෙල කල යුතුය. අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගෙන ඒවා ඒකාකාරීව යොදා ගනිමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර තිබේ.

සංස්ථාව මූල්‍ය තත්ත්වය සත්‍ය සහ සාධාරණ ලෙස පෙන්නුම් කරන අයුරින් ගිණුම්කරණ වාර්තා පිළියෙල කරනු ලබන අතර, එකී මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වල සහ ප්‍රධාන භාණ්ඩාගාරයේ අවශ්‍යතාවයන්ට අනුව පිළියෙල කොට තිබේ. එමෙන්ම සංස්ථාවේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද වැරදි සහ වංචා අවම වන අයුරින් හෝ හෙළිදරව් වන ආකාරයේ අභ්‍යන්තර පාලන පද්ධතියක් පවත්වාගෙන යයි. ගිණුම් පිළියෙල කිරීමේ දී අඛණ්ඩ පැවැත්ම සංකල්පය යොදා ගෙන තිබේ.

සංස්ථාවේ 2014 වර්ෂයට අදාළ අය වැය, මුදල් ප්‍රවාහය, ඇතුළු ව්‍යාපෘතීන්, ණය පහසුකම් යනාදිය විමසීමෙන් සහ විශ්ලේපණය කිරීම තුළින් මෙහෙයුම් කිරීමට අවශ්‍ය සම්පත් තීරණය කරනු ලබයි.

අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්,
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

**වමන්ද එදිරිවික්‍රම
සභාපති**



දස අවුරුදු කාර්ය සාධන සාරාංශය

| විස්තරය | 2004 (රු) | 2005 (රු) | 2006 (රු) | 2007 (රු) | 2008 (රු) | 2009 (රු) | 2010 (රු) | 2011 (රු) | 2012 (රු) | 2013 (රු) |
|-----------------------------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|---------------|
| 1. පිරිවැටුම | 631,145,047 | 895,278,476 | 866,706,964 | 801,530,218 | 1,661,599,002 | 1,466,146,925 | 1,671,679,005 | 2,564,139,185 | 3,534,179,480 | 3,565,830,370 |
| 2. මෙහෙයුම් වියදම් | 564,031,517 | 821,159,594 | 778,395,748 | 640,686,287 | 1,433,374,873 | 1,135,532,405 | 1,448,476,239 | 2,288,062,266 | 3,421,538,609 | 3,439,676,689 |
| 3. දළ ලාභය | 67,113,530 | 74,118,881 | 88,311,216 | 160,843,931 | 228,224,129 | 330,614,520 | 223,202,767 | 276,076,919 | 112,640,871 | 126,153,681 |
| 4. අනෙකුත් ආදායම් | 22,163,709 | 27,272,416 | 34,860,613 | 29,943,947 | 38,134,293 | 27,981,723 | 26,062,984 | 32,857,265 | 172,380,088 | 199,234,550 |
| 5. පරිපාලන වියදම් | 65,918,806 | 71,237,696 | 81,774,444 | 123,463,375 | 125,068,134 | 122,178,408 | 142,633,691 | 143,558,270 | 133,379,468 | 170,114,913 |
| 6. අනෙකුත් වියදම් | 826,516 | 1,129,298 | 3,910,389 | 7,102,694 | 10,274,230 | 16,418,049 | 3,637,713 | 57,476,813 | 22,896,549 | (9,582,288) |
| 7. මූල්‍ය වියදම් | 3,183,644 | 8,542,246 | 15,324,228 | 17,985,859 | 78,542,597 | 118,657,428 | 80,620,389 | 65,582,132 | 62,872,698 | 67,646,914 |
| 8. බදු වලට පෙර ශුද්ධ ලාභය | 19,348,273 | 20,482,057 | 22,162,767 | 42,235,949 | 52,473,459 | 101,342,358 | 22,373,957 | 42,316,969 | 65,872,244 | 97,208,693 |
| 9. මුළු වත්කම් | 1,211,903,454 | 1,603,788,374 | 1,819,160,861 | 2,114,755,333 | 2,449,643,021 | 2,626,565,287 | 2,443,174,386 | 3,558,253,858 | 5,115,747,833 | 4,892,581,938 |
| 10. ශුද්ධ වත්කම් | 778,437,230 | 924,911,474 | 934,220,347 | 960,188,471 | 1,002,231,695 | 1,091,458,958 | 854,278,282 | 819,601,521 | 1,871,466,720 | 1,792,746,938 |
| 11. යෙදූ වූ ප්‍රාග්ධනය මත ඉපැයීම් | 25.99 | 1.9 | 2 | 3.7 | 5 | 11.1 | 5.5 | 7.2 | 3.6 | 5.89 |
| 12. වත්කම් මත ඉපැයීම් | 1.6 | 1.2 | 1.22 | 2.00 | 2.14 | 3.86 | 0.92 | 1.18 | 1.29 | 1.99 |
| 13. දළ ලාභය අනුපාතය % | 10.63 | 8.3 | 10.19 | 20 | 14 | 23 | 13 | 10.77 | 3.19 | 3.54 |
| 14. ශුද්ධ ලාභය අනුපාතය % | 3.07 | 2.3 | 2.56 | 5 | 3 | 7 | 1.34 | 1.64 | 1.86 | 2.73 |
| 15. ජංගම අනුපාතය | 1.32 | 1.28 | 1:20 | 1:22 | 1:28 | 1:47 | 1.30 | 1.10 | 1.20 | 1.06 |



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அறிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය }
 எனது இல. }
 My No. }

ඊළුව/එල්/එස්ඩීසීසී/එල්එස්/13 }
 உமது இல. }
 Your No. }

දිනය }
 திகதி }
 Date }

2015 ජූලි 13 දින

සභාපති

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ (රාසංනිතිය) 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ අදායම් ප්‍රකාශනය, නිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය හා 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 29(2) වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධි විධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර සංස්ථාවේ වාර්ෂික වාර්තාව සමග ප්‍රකාශයට පත්කර යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් සංස්ථාවේ සභාපති වෙත යථාකාලයේදී නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) හා ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සංස්ථාවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

4 තත්ත්වවගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවගණනය කරනු ලැබේ.



2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති(ශ්‍රී.ලං.ගි.ප්‍ර)

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 11 - ඉදිකිරීම් කොන්ත්‍රාත්තු - ප්‍රමිතියේ 11 ඡේදය අනුව කොන්ත්‍රාත් කරුවන් සිදු කරන ලද ප්‍රමාදයන් හේතුවෙන් පැන නගින යම් දඩ මුදලක් වේ නම් කොන්ත්‍රාත් වියදමේ මුදල වැඩි කළ යුතුය. සේවාදායකයන් විසින් රු.60,476,122 ක් වූ ප්‍රමාද ගාස්තු වරින් වර සංස්ථාව (කොන්ත්‍රාත්කරු) වෙත පනවා තිබුණි. කෙසේ වුවද මෙම ප්‍රමාද ගාස්තු අය කර ගැනීම පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව වියදම් ලෙස සලකනු වෙනුවට ලැබිය යුතු මුදලක් ලෙස දක්වා තිබුණි. ඉහත සඳහන් මුදලින් රු.34,006,337 ක් වූ 2013 අවසන් දිනට ක්‍රියාත්මක නොවන හා සම්පූර්ණ කරන ලද හා බොහෝ කාලයකට පෙර භාරදී තිබුණු කොන්ත්‍රාත් වැඩ වලට අදාළ විය.එබැවින් එම ප්‍රමාද ගාස්තු ලැබිය යුතු ලෙස දැක්වීම විකක්ෂණතාවයකින් යුක්ත නොවේ.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 - දේපල , පිරියත හා උපකරණ (PPE) - ප්‍රමිතියට අනුව අනාගත, ආර්ථික ප්‍රතිලාභ දේපල පිරියත හා උපකරණවල අන්තර්ගත වේ නම් ඒවා ගිණුම්ගත කළ යුතු වුවද 2005 වර්ෂයේ සිට සංස්ථාව භාවිතා කරනු ලබන මූල්‍ය ප්‍රකාශනවල 1.5 සටහන යටතේ හෙළිදරව් කර තිබුණු රු.75,820,875 ක් වටිනා ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ අයිතියක් නොමැතිවීම හේතුවෙන් එම ප්‍රමිතියට පටහැනිව ගිණුම්ගත කර නොතිබුණි.



2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ගනුදෙනු කරුවන්ගෙන් ලැබිය යුතු සහතික නොතිබුණු බිල්පත්වල වටිනාකමෙන් සියයට 80 ක් එම බිල්පත් සහතික කර ගනුදෙනු කරුවන්ගෙන් ලැබීමට පෙර සංස්ථාව විසින් 2014 වර්ෂයේදී ආදායමට ගලපා තිබුණු නමුත් මෙම ගිණුම් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) එකතුව රු.4,038,984 ක් වූ ණයහිමි ශේෂ දෙකක අගය 2013 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ඉදිකිරීම් ණයගැනී ශේෂයට ඇතුළත් කර තිබුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල පෙන්නුම් කෙරෙන ඉදිකිරීම් ණය ගැනී ශේෂය හා වෙළඳ ණයහිමි ශේෂය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) අංක 905 දරන ව්‍යාපෘතියේ සියළුම වැඩ කටයුතු 2013 වර්ෂයට පෙර නිමකර ගනුදෙනුකරුට භාරදී තිබුණි. සියළුම බිල්පත් දැනටමත් නිරවුල් කර ඇති බැවින් 2013 දෙසැම්බර් 31 දිනට ගනුදෙනුකරුගේ ලැබිය යුතු ශේෂයන් නොතිබිය යුතු වුවත් රු.2,271,722 ක් සංස්ථාවට සිදුවූ අලාභයක් ලෙස නොසලකා 2013 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ශේෂයක් ලෙස ගිණුම්වල පෙන්නුම් කර තිබුණි.
- (ඇ) දැනට ක්‍රියාත්මක නොවන බද්ධ ව්‍යාපාර සමාගමකින් ලැබිය යුතු රු.34,433,731 ක් වූ මුදලක් සඳහා මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදන සලසා නොතිබුණි.
- (ඈ) බද්ධ ව්‍යාපාර සමාගමක් වූ හුපිමා ස්ටේට් කොපරේෂන්(පීවීටී) ලිමිටඩ් සමාගමේ 2010 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලට අනුව එම සමාගම විසින් සංස්ථාව ගෙවිය යුතු මුදල රු.41,899,490 ක් වූ අතර ඉන්පසු කිසිදු ගනුදෙනුවක් සිදුකර නොතිබුණි. කෙසේ වුවද 2013 දෙසැම්බර් 31 දිනට සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශනවල එවැනි ශේෂයක් දක්නට නොතිබුණි.
- (ඉ) 2012 වර්ෂයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් පරිත්‍යාග ලෙස සංස්ථාවට ප්‍රදානය කර තිබුණු වත්කම් නිවැරදි නොවන ආකාරයට ගිණුම් තැබීම හේතුවෙන් කල් දැමූ ආදායම් හා රජයේ ප්‍රදාන රු.මිලියන 13.5 ක් හා රු.මිලියන 15 ක් අඩුවෙන් හා වැඩියෙන් 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඊ) උපයන විට ගෙවීම් බදු ගෙවීම ප්‍රමාද වීම මත රු.714,309 ක දඩ මුදල් වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදන සලසා නොතිබුණි.



2.2.4 නොසැසඳූ වෙනස්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2013 දෙසැම්බර් 31 දිනට එකතු කළ අගය මත බද්ධ (VAT) රු.381,574,519 ක් විය. එසේ වුවත්, මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර තිබුණු උපලේඛන අනුව එම ශේෂය රු.363,288,397 ක් විය. මේ අනුව, මෙම අගයන් දෙක අතර රු.18,286,122 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ආ) මාගේ ඉකුත් වර්ෂයේ විගණන වාර්තාවේ සඳහන් කළ පරිදි සංස්ථාව විසින් 2012 වර්ෂයේදී ලංකා බැංකු කෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගෙන තිබුණු කාරවල වටිනාකම රු.මිලියන 47 ක් විය. එසේ වුවත්, ඔවුන් නිකුත් කර තිබුණු භාණ්ඩ ලැබීම් පත්‍රිකාවල වටිනාකම රු.මිලියන 51 ක් විය. මේ අනුව ඉහත අගයන් දෙක අතර නිරීක්ෂණය වූ වෙනස රු.මිලියන 4 ක් වූ අතර වෙනසට හේතු වූ කරුණු සමාලෝචිත වර්ෂයේදීද විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2.2.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සංස්ථාවේ ඉදිකිරීම් අංශයේ හා කොන්ක්‍රීට් අංශයේ පිළිවෙලින් රු.27,954,091 ක් හා රු.36,078,652 ක් වූ ණයගැති ශේෂයක් 2013 දෙසැම්බර් 31 දිනට වර්ෂ තුනකට වැඩි කාලයක් හිඟ හිටව පැවතුණි. එයින් රු.24,328,500 ක් හා රු.24,912,095 ක් අයකර ගැනීමට කිසිදු පියවරක් ගැනීමෙන් තොරව වර්ෂ 05 කට වැඩි කාලයක් හිඟව පැවතුණි. තවද 2013 දෙසැම්බර් 31 දිනට හිඟව පැවති රු.37,680,993 ක් වූ විවිධ ණයගැති ශේෂයන් සඳහා කාල විශ්ලේෂණ විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු ශේෂ යටතේ දැක්වෙන රු.55,364,870 ක් වූ ලැබිය යුතු රඳවා ගැනීම් මුදල් 2013 දෙසැම්බර් 31 දිනට වර්ෂ 5 කට වැඩි කාලයක් හිඟ හිට පැවතුණි. තවද රඳවා ගැනීම් මුදල් ලැබිය යුතු ව්‍යාපෘති කිහිපයක් සම්පූර්ණ කර වර්ෂ කිහිපයකට පෙර සේවාදායකත් වෙත භාරදී තිබූ අතර වෙනත් සමහර ව්‍යාපෘති විවිධ කරුණු හේතුවෙන් නවතා දමා තිබුණි. එබැවින් අයකර ගැනීම සඳහා කිසිදු වැදගත් සාක්ෂියක් නොමැතිව එම ශේෂයන් වර්ෂයෙන් වර්ෂයට මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙනැවිත් තිබුණු බව නිරීක්ෂණය විය.



- (ඇ) 2013 දෙසැම්බර් 31 දිනට සම්පූර්ණයෙන් නිමකරන ලද අංක 873, 942 සහ 958 දරන ව්‍යාපෘතිවලට අදාළව 2013 දෙසැම්බර් 31 දිනට වැඩි පූර්ව අත්තිකාරම් ගිණුමේ රු.3,434,903 ක ශේෂයක් නිරීක්ෂණය විය. මෙම ගිණුම් නිරවුල් කිරීමට කාලීනව පියවර ගෙන නොතිබුණි.
- (ඈ) ඉදිකිරීම් කොන්ත්‍රාත් සඳහා මිලදී ගැනීම් අත්තිකාරම් පිළිවෙලින් රු.4,638,445 හා රු.18,969,116 ක් වර්ෂ 04 කට වැඩි කාලයක් හා වර්ෂ 02 කට වැඩි කාලයක් අයකර ගැනීම සඳහා කිසිදු පියවරක් ගැනීමෙන් තොරව 2013 දෙසැම්බර් 31 දිනට හිඟ හිට පැවතුණි. ඊට අමතරව සංස්ථාවේ පැලියගොඩ කාර්යාලයට අදාළව රු.21,663,889 ක් වූ මිලදී ගැනීම් අත්තිකාරම් සඳහා කාල විශ්ලේෂණයක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (ඉ) 2013 දෙසැම්බර් 31 දිනට ජාතිය ගොඩනැගීමේ (NBT) බදු වගකීම රු.9,009,277 ක් විය. මෙයින් රු.6,342,105 ක් වර්ෂ 03 කට වැඩි කාලයක සිට හිඟ හිට පැවතුණි.

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ කිරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

| නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව ----- | අනුකූල නොවීම ----- |
|---|--|
| (අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 14(1) වගන්තිය | මූල්‍ය ප්‍රකාශන සමඟ විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු සමාලෝචිත වර්ෂය සඳහා කෙටුම්පත් වාර්ෂික වාර්තාව, ඉදිරිපත් කර නොතිබුණි. |
| (ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛයේ 8.8 වගන්තිය | වියදම් සීමා දක්වමින් මූල්‍ය බලතල පැවරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු අතර එම මූල්‍ය බලතලවලින් බැහැරව කිසිදු වියදමක් අනුමත කිරීම, දැරීම හෝ ගෙවීම සිදු නොකළ යුතුය. තවද එම බලතල පැවරීම එක් එක් වර්ෂය ආරම්භයේදී යාවත්කාලීන කර අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කර ගත යුතුය. කෙසේ වුවද සංස්ථාව විසින් මෙම අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කර නොතිබුණි. |



(ඇ) 2006 අංක 10 දරන දේශීය ආදායම් බදු පනතේ xiv පරිච්ඡේදය 2009 සිට 2013 දක්වා වූ කාල පරිච්ඡේදය සඳහා ගෙවා තිබුණු රු.7,898,258 ක් වූ උපයන විට බදු (Pay Tax) අදාළ සේවකයන්ගෙන් අයතරගනු වෙනුවට වක්‍රලේඛ නියමයන්ට පටහැනිව සංස්ථා අරමුදලින් ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා සංස්ථාවේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය රු.97,208,693 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ බදු පූර්ව ශුද්ධ ලාභය රු.65,872,244 ක් වූයෙන් සමාලෝචිත වර්ෂය සඳහා මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.31,336,440 ක වර්ධනයක් දැක්වුණි. කොන්ක්‍රීට් අංගණවල ආදායම රු.523,169,652 කින් වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයේ දළ ලාභ ආන්තිකය සියයට 04 ක් වූ අතර එය පෙර වර්ෂයේදී සියයට 03 ක් වූයෙන් සියයට 01 ක සුළු වැඩි වීමක් පෙන්නුම් කෙරුණි. 2013 වර්ෂය සඳහා තථ්‍ය දළ ලාභ ආන්තිකය එහි ඉලක්කය වූ සියයට 12 සමග සැසඳීමේදී ඉතා පිටුපසින් විය.

(ආ) සමාලෝචිත වර්ෂයේ වෙළඳ හා වෙනත් ලැබිය යුතු ශේෂ මුළු වත්කම් වලින් සියයට 50 ක් නියෝජනය වූ අතර සමාලෝචිත වර්ෂයේ ජංගම වත්කම් හා ජංගම බැරකම් අතර අනුපාතය 1:0.94 ක් විය. එබැවින් 2013 වර්ෂයේදී සංස්ථාව දුර්වල කාරක ප්‍රාග්ධන කළමනාකරණයක් සහිතව කටයුතු කර තිබූ බව අනාවරණය විය.



4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

සංස්ථාව 2013 වර්ෂයේදී රු.මිලියන 12,474 ක් වටිනා ඉදිකිරීම් කොන්ත්‍රාත්තු 67 ක් භාරගෙන තිබුණි. එසේ වුවත් සංස්ථාවේ ද්‍රවශීලතා ගැටළු, සේවා දායකයන්ගෙන් ගෙවීම් නියමිත කාලයට නොලැබීම, අයහපත් කාලගුණ තත්ත්වයන්, සේවා දායකයන් විසින් සැලසුම් වෙනස් කිරීම හා කළමනාකරණ අකාර්යක්ෂමතා වැනි විවිධ කරුණු හේතුවෙන් බොහෝ ව්‍යාපෘති මාස 06 සිට මාස 82 ක කාලයක් ප්‍රමාද වී තිබුණු අතර 2013 වර්ෂය දක්වා ප්‍රමාද වූ ව්‍යාපෘතිවලින් සිදු වූ මුළු අලාභය රු.70,347,822 ක් විය.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2011 සිට 2013 සංයුක්ත සැලැස්මට අනුව , විමර්ශන,අයෝජන, සැලසුම් කිරීම, නිර්මාණ කිරීම, ඉදිකිරීම් කටයුතු හා ගොඩනැගිලි කළමනාකරනය, සිවිල් ඉංජිනේරුමය කාර්යයන්, අනෙකුත් ඉංජිනේරුමය ව්‍යාපෘති හා විදේශයන්හි ව්‍යාපාර කිරීම සහ විදේශ ව්‍යාපෘති ඇරඹීම හා අධීක්ෂණය සංස්ථාවේ එක් ප්‍රධාන අරමුණු වේ. එසේ වුවත් මෙම ප්‍රභවයන්ගෙන් 2013 වර්ෂය තුළදී රු.මිලියන 245 ක ආදායමක් ඉලක්ක කර තිබුණද මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් හා කිසිදු උපාය මාර්ගයක් හඳුනාගෙන නොතිබුණි.

(ආ) කොන්ක්‍රීට් නිෂ්පාදන නොසැපයීම නිසා ප්‍රමාද ගාස්තු ලෙස රු.6,185,652 ක මුදලක් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) ගෙවා තිබුණි.

4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) කාර්මික කාර්ය මණ්ඩලයේ කේවල කාර්යසාධනය ඇගයීමකින් තොරව සංස්ථාවේ ඉදිකිරීම් අංශයේ 2013 වර්ෂයේ සේවයේ යෙදී සිටින තෝරාගත් කාර්මික කාර්ය මණ්ඩලයට රු.12,719,216 ක දිරිදීමනා ගෙවා තිබුණි.



(ආ) 2012 ජුනි සිට 2014 නොවැම්බර් දක්වා කාලය තුළ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද ජනසේවන වැඩසටහන යටතේ කැගල්ල ප්‍රදේශයෙහි සංස්ථාව විසින් කරගෙන ගිය මාර්ග ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීම සඳහා ඉදිකිරීම් , ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය විසින් පත්කර තිබුණු නිලධාරීන් 04 දෙනෙකු සඳහා වාහන කුලියට ගැනීම වෙනුවෙන් රු.12,009,295 ක මුදලක් සංස්ථාව විසින් ගෙවා තිබුණි.

(ඇ) පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂය තුළදී එකතුව රු.3.153,875 ක් වූ ණයගැතියන් 7 දෙනෙකුගේ ශේෂයන් ලියාහැර තිබුණි.

4.4 හඳුනාගන්නා ලද පාඩු

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2013 වර්ෂය සඳහා නියමිත දිනට සේවක අර්ථසාධක අරමුදල් (සේ.අ.අ) හා සේවක භාරකාර අරමුදල් (සේ.භා.අ) ප්‍රේෂණය නොකිරීම හේතුවෙන් පනවන ලද දඩ මුදල රු.32,476,365 ක් විය.

(ආ) 2013 වර්ෂයේදී නියමිත දිනට සේවක පාරිතෝෂික නොගෙවීම හේතුවෙන් ගෙවන ලද පොළිය රු.693,264 ක් විය.

4.5 වෙනත් රාජ්‍ය ආයතනවලට මුදාහරින ලද මානව සම්පත්

2003 ජුනි 02 දිනැති පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වකුලේඛයේ නිශ්චිතව දක්වා ඇති පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව සේවකයන් 05 දෙනෙකු රේඛීය අමාත්‍යාංශයට මුදාහැර තිබූ අතර, 2013 වර්ෂයේදී එම සේවකයන් සඳහා සංස්ථාව විසින් දරන ලද පිරිවැය රු.2,216,971 ක් විය.

5. ගිණුම් කටයුතු භාවය සහ යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

2011 සිට 2013 කාල පරිච්ඡේදය සඳහා පිළියෙල කර තිබුණු සංයුක්ත සැලැස්ම සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.



- (අ) සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන වෙනම උප අංශයන් 07 ක් සඳහා විශේෂිත අරමුණු හා උපාය මාර්ග හඳුනා ගෙන නොතිබුණි. එබැවින් සංයුක්ත සැලැස්මේ දක්වා තිබුණු සමස්ත අරමුණු ඉටුකර ගැනීම ප්‍රශ්නාත්මක වේ.
- (ආ) පහත සඳහන් තොරතුරු අනුව, සංයුක්ත සැලැස්මේ සකස් කර තිබූ ඉලක්කයන් තාත්වික නොවන හෝ ඒවා ඉටුකර ගැනීමට විධිමත් පසු විපරම් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

| විෂයය | සංයුක්ත සැලැස්ම අනුව ඉලක්කය | තත්‍ය |
|------------------------------|-----------------------------|-----------|
| ----- | ----- | ----- |
| | රු.මිලියන | රු.මිලියන |
| පිරිවැටුම් වර්ධනය | සඳහන් කර නැත | නැත |
| පෙරසවි- කොන්ක්‍රීට් නිෂ්පාදන | 890 | 523 |
| උපදේශන ගාස්තු | 80 | 3.8 |
| විදේශ ඉදිකිරීම් | 200 | - |
| බදු වලට පෙර ලාභය | 434 | 97 |
| මුද්ධ ලාභාන්තිකය (%) | 01 | 1.32 |

(ඇ) සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම හා අයවැය ලේඛනය සංයුක්ත සැලැස්මට අනුකූල වී නොතිබුණි.

(ඈ) සංයුක්ත සැලැස්මේ අවධානය කර දක්වා තිබූ පහත සඳහන් උපාය මාර්ග සමාලෝචිත වර්ෂයේදී හෝ ක්‍රියාත්මක කර නොතිබුණි.

- කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහා තරඟකාරී මිල ගනන් සකස් කිරීමට පිරිවැය පාලන හා ගිණුම්කරන ක්‍රියාත්මක කිරීම.
- වලනය නොවන කොන්ක්‍රීට් අයිතමයන් අපහරණය කිරීම.
- කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහා විකුණුම් ප්‍රවර්ධන හා ප්‍රචාරණ වැඩ සටහන් සිදු කිරීම.
- මුදල් ප්‍රවාහ ගැටළු හේතුවෙන් බාහිර ඇණවුම් සැපයීමේ ප්‍රමාදය අඩු කිරීමට අභ්‍යන්තර විකුණුම් සඳහා විධිමත් මුදල් විය පැහැදීම ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

5.2 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත සහ තථ්‍ය ආදායම හා වියදම අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව පෙන්වුම් කෙරුණි.



6. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සංස්ථාවේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) වෙළඳ හා වෙනත් ලැබිය යුතු ශේෂ
- (ඇ) වෙළඳ හා වෙනත් ගෙවිය යුතු ශේෂ
- (ඈ) කාර්යසාධන සමාලෝචනය
- (ඉ) මානව සම්පත් කළමනාකරණය
- (ඊ) ව්‍යවස්ථාපිත ගෙවීම්
- (උ) වත්කම් කළමනාකරණය
- (ඌ) ව්‍යාපෘති කළමනාකරණය හා උප කොන්ත්‍රාත්තු දීම
- (එ) සම්පත් උපයෝජනය
- (ඒ) මූල්‍ය කළමනාකරණය

ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න
 විගණකාධිපති (වැඩබලන)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
විස්තරාත්මක ආදායම් ප්‍රකාශනය
දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| | සටහන | 2013 | 2012 |
|---|-------|--------------------|--------------------|
| ආදායම් | 01 | 3,565,830,370 | 3,534,179,480 |
| විකුණුම් පිරිවැය | 02 | (3,439,676,689) | (3,421,538,609) |
| දළ ලාභය/(අලාභය) | | 126,153,682 | 112,640,871 |
| වෙනත් ආදායම් | 03 | 190,718,883 | 165,476,136 |
| මෙහෙයුම් විදිම වලට පෙර ලාභය/අලාභය | | 316,872,565 | 278,117,007 |
| පරිපාලන වියදම් | 04 | (170,114,913) | (133,379,468) |
| බෙදාහැරීම පිරිවැය | 05 | - | - |
| වෙනත් වියදම් | 06 | 9,582,288 | (22,896,549) |
| මෙහෙයුම් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල | | 156,339,940 | 121,840,990 |
| මූල්‍ය ආදායම | 07 | 8,515,667 | 6,903,952 |
| මූල්‍ය වියදම | 07 | (67,646,914) | (62,872,698) |
| බදු පෙර ලාභය | | 97,208,693 | 65,872,244 |
| බදු වියදම් | 08 | (24,693,338) | (2,939,719) |
| අඛණ්ඩ මෙහෙයුම් වලින් ලාභයක් | | 72,515,355 | 62,932,525 |
| බදු පිරිවැටුම් මෙහෙයුම ශුද්ධ ලාභ/(අලාභ) | | - | - |
| වර්ෂය සඳහා ලාභය | | 72,515,355 | 62,932,525 |
| වෙනත් විස්තර කරන ලද ආදායම් | | | |
| අර්ථ දක්වන ලද ප්‍රතිලාභ සැලසුම් ආයුගණක ලාභය (අලාභය) | 19.01 | (8,337,932) | 6,538,606 |
| වෙනත් විස්තර කරන ලද ආදායම් මත බදු | | | - |
| ශුද්ධ බදු | | (8,337,932) | 6,538,606 |
| විස්තර කරන ලද මුළු ආදායම | | 64,177,423 | 69,471,131 |

පිටු අංක 42 සිට 73 දක්වා මූල්‍ය ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයට අවශ්‍ය කොටසක් ලෙස සැලකිය යුතුය.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය

දෙසැම්බර් 31 වන දිනට


(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

2013

2012

| | | සටහන | |
|--|----|----------------------|----------------------|
| වත්කම් | | | |
| ජංගම තොවන වත්කම් | | | |
| දේපල, පිරිසිදු හා උපකරණ | 09 | 1,903,341,497 | 2,052,226,096 |
| රජයේ සතු සමාගම් වල ආයෝජන කිරීම | 10 | 9,210,740 | 9,210,740 |
| ව්‍යුත්පන්නයන් හා වෙනත් ආයෝජන | 11 | 50,130,743 | 46,031,076 |
| විලම්බිත වත්කම් බදු | 12 | 6,850,855 | 6,850,855 |
| මුළු ජංගම තොවන වත්කම් | | 1,969,533,835 | 2,114,318,767 |
| ජංගම වත්කම් | | | |
| භාණ්ඩ තොග | 13 | 310,560,242 | 311,392,455 |
| අනෙකුත් ආයෝජන ඇතුළු වෙනත් ව්‍යුත්පන්නයන් | 10 | 38,045,055 | 35,186,721 |
| ආදායම් බදු වත්කම් | 14 | 75,672,867 | 99,732,958 |
| වෙළඳ සහ වෙනත් ලැබීම් | 15 | 2,440,407,902 | 2,202,188,632 |
| මුදල් හා ඒ සමාන දෑ | 16 | 58,362,036 | 352,928,300 |
| මුළු ජංගම වත්කම් | | 2,923,048,102 | 3,001,429,066 |
| මුළු වත්කම් | | 4,892,581,938 | 5,115,747,833 |
| හිමිකම් හා වගකීම් | | | |
| ප්‍රාග්ධන හා සංචිත | | | |
| ප්‍රාග්ධන | | 16,671,651 | 16,671,651 |
| ප්‍රාග්ධන සංචිත | | 51,140,000 | 51,140,000 |
| ප්‍රාග්ධන ප්‍රතිපාදන | | 6,629,760 | 6,629,760 |
| රජයේ ප්‍රධානය | | 1,074,333,747 | 1,217,230,952 |
| ප්‍රති ඇගයීම් රක්ෂණය | | 763,088,808 | 763,088,808 |
| රඳවාගත් ඉපයුම් | | (119,117,028) | (183,294,451) |
| මුළු හිමිකම් | | 1,792,746,938 | 1,871,466,720 |
| ජංගම තොවන වගකීම් | | | |
| ලිසිං ණය හිමියන් | 17 | 6,775,480 | 14,122,931 |
| ණය හා ණය ගැනීම් | 18 | 86,950,499 | 154,396,551 |
| විග්‍රාමික ප්‍රතිලාභ පොරොන්දුව | 19 | 56,440,533 | 47,984,168 |
| විලම්බිත බදු වගකීම් | 12 | 16,641,429 | 16,641,429 |
| මුළු ජංගම තොවන වත්කම් | | 175,684,228 | 500,439,673 |
| ජංගම වත්කම් | | 342,492,170 | 733,584,752 |
| ජංගම වගකීම් | | | |
| වෙළඳ හා අනෙකුත් ගෙවීම් | 20 | 2,215,237,296 | 2,251,501,329 |
| ණය හා ණය ගෙවීම් | 18 | 14,877,204 | 59,877,204 |
| ලිසිං ණය හිමියන් | 17 | 7,347,450 | 6,852,095 |
| බැංකු අයිරා | 21 | 519,880,879 | 192,465,734 |
| මුළු ජංගම වගකීම් | | 2,757,342,830 | 2,510,696,362 |
| මුළු හිමිකම් හා වගකීම් | | 4,892,581,938 | 5,115,747,833 |


ප්‍රධාන මූල්‍ය නිලධාරී



මූල්‍ය ප්‍රකාශන සැකසීම හා ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂක මණ්ඩලය සතු වගකීමකි. මණ්ඩලය වෙනුවට අත්සන් කරන ලදී.


සභාපති

2015 මැයි 20 වන දින




අධ්‍යක්ෂක.

2015 මැයි 20 වන දින



සාමාන්‍යාධිකාරී...

2015 මැයි 20 වන දින



පිටු අංක 42 සිට 73 දක්වා මූල්‍ය ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයට අවශ්‍ය කොටසක් ලෙස සැලකිය යුතුය.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
හිමිකම් වෙනස් වීම් පිළිබඳ ප්‍රකාශනය

2013 දෙසැම්බර් 31 වන දිනට

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| | ප්‍රාග්ධන | ප්‍රාග්ධන ප්‍රධානයන් | ප්‍රාග්ධන සංචිත | නැවත ඇගයීම් රක්ෂණය | රජයේ ප්‍රධානයන් | රඳවාගත් ශාඛ ලාභය | මුළු හිමිකම් |
|---|------------|-------------------------|--------------------|-----------------------|--------------------|---------------------|---------------|
| මීට පෙර වාර්තා කළ පරිදි 2012-01-01 දිනට ශේෂය | 16,671,651 | 51,140,000 | 6,629,760 | 763,088,808 | - | (17,928,698) | 819,601,521 |
| ගැලපීම | - | - | - | - | - | (234,836,884) | (234,836,884) |
| වර්ෂය සඳහා ලාභය | - | - | - | - | - | 62,932,525 | 62,932,525 |
| රජයේ ප්‍රදානය | - | - | - | - | 1,217,230,952 | - | 1,217,230,952 |
| මුළු වෙනත් ආදායම් | - | - | - | - | - | 6,538,606 | 6,538,606 |
| 2013-12-31 දිනට ශේෂය | 16,671,651 | 51,140,000 | 6,629,760 | 763,088,808 | 1,217,230,952 | (183,294,451) | 1,871,466,720 |
| ගැලපීම | - | - | - | - | - | - | - |
| වර්ෂය සඳහා ලාභය | - | - | - | - | - | 72,515,355 | 72,515,355 |
| රජයේ ප්‍රදානය | - | - | - | - | (142,897,205) | - | (142,897,205) |
| මුළු වෙනත් විස්තරාත්මක ආදායම් | - | - | - | - | - | (8,337,932) | (8,337,932) |
| 2013-12-31 දිනට ශේෂය | 16,671,651 | 51,140,000 | 6,629,760 | 763,088,808 | 1,074,333,747 | (119,117,028) | 1,792,746,938 |

පිටු අංක 42 සිට 73 දක්වා මූල්‍ය ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයට අවශ්‍ය කොටසක් ලෙස සැලකිය යුතුය.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

දෙසැම්බර් 31 වන දිනට

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

2013 2012
සටහන

| | 2013 | 2012 |
|--|-----------------------------|---------------------------|
| මෙහෙයුම් කටයුතු වලින් මුදල් ප්‍රවාහය | | |
| බදු වලට පෙර ලාභය | 97,208,693 | 65,872,244 |
| ගැලපුම් සඳහා | | |
| ඝෂය වටිනාකම | 175,516,236 | 167,770,350 |
| කාර්ය මණ්ඩල පෙර ගෙවුම් වියදම | 127,712 | 216,423 |
| නිශ්චිත කරන ලද විධි විධාන ඇතුළත් සැලසුම් ප්‍රතිලාභ | 7,668,071 | 8,142,994 |
| දේපල, පිරිසිදු හා උපකරණ බැහැර කිරීමේ (ලාභය) අලාභය | (2,419,372) | - |
| විදේශ මුදල් ණය මත (ලාභය) අලාභය | - | (4,671,336) |
| වෙළඳ සහ වෙනත් ලැබිය යුතු මුදල් මත හානිකර පාඩු | (11,388,082) | 22,053,047 |
| අවිනිශ්චිත පොලිය | 2,112,361 | 2,390,724 |
| මූල්‍ය වියදම් | 65,534,553 | 60,521,153 |
| විලම්බිත ආදායම් | (127,897,205) | (141,965,648) |
| මන්දගාමී හා සංවරණය නොවන තොග සඳහා ප්‍රතිපාදන | (98,891) | 4,266,552 |
| මූල්‍යමය ආදායම් | <u>(8,515,667)</u> | <u>(6,903,952)</u> |
| කාරක ප්‍රාග්ධන වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් ලාභය (අලාභය) | 197,848,410 | 177,692,550 |
| බඩු තොග (වැඩිවීම) / අඩුවීම | 832,214 | (105,401,432) |
| වෙළඳ සහ වෙනත් ලැබිය යුතු මුදල් (වැඩිවීම) අඩුවීම | (203,145,906) | (80,194,232) |
| මිලදී ගැනීම සහ උප කොන්ත්‍රාත් අත්තිකාරම් (වැඩිවීම) අඩුවීම | 2,250,628 | 42,194,816 |
| ණය සහ අත්තිකාරම් (වැඩිවීම)/ අඩුවීම | (516,670,987) | 289,169,975 |
| වෙළඳ සහ වෙනත් ගෙවීම් වැඩිවීම/ (අඩුවීම) | <u>131,985,790</u> | <u>169,787,353</u> |
| මෙහෙයුම් වලින් මුදල් උත්පාදනය (හානිය) | (386,899,851) | 493,249,029 |
| මූල්‍ය පිරිවැය ගෙවුම් | (58,183,414) | (48,748,529) |
| පාරිතෝෂිකය ගෙවුම් | (16,855,803) | (10,208,634) |
| බදු ගෙවුම් | <u>(7,003,693)</u> | <u>(41,218,276)</u> |
| මෙහෙයුම් කටයුතු වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය (හානිය) | <u>(468,942,761)</u> | <u>393,073,590</u> |
| ආයෝජන කටයුතු මගින් මුදල් ප්‍රවාහය (හානිය) | | |
| දේපල, පිරිසිදු හා උපකරණ අත්පත් කර ගැනීම | (50,826,963) | (24,640,616) |
| දේපල, පිරිසිදු හා උපකරණ විකුණුම් ලැබීම් | 2,854,213 | - |
| ලැබුණු මූල්‍යමය ආදායම | <u>7,290,212</u> | <u>5,462,487</u> |
| ආයෝජන කටයුතු වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය (හානිය) | <u>(40,682,538)</u> | <u>(19,178,129)</u> |
| මූල්‍යමය කටයුතු වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය (හානිය) | | |
| ණය හා ණය ගැනුම් ආපසු ගෙවීම් | (63,958,052) | (92,047,578) |
| ණය ගැනීමෙන් ලැබෙන මුදල් | - | 40,000,000 |
| මූල්‍ය කල්බදු ආපසු ගෙවීම් | <u>(7,243,094)</u> | <u>(10,114,808)</u> |
| මූල්‍යමය කටයුතු මගින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය (හානිය) | <u>(71,201,146)</u> | <u>(62,162,386)</u> |
| මුදල් සහ මුදල් වලට සමාන වූ දෑ ශුද්ධ වැඩිවීම / (අඩුවීම) | (580,826,445) | 311,733,076 |
| වර්ෂය ආරම්භයේ සිට මුදල් හා මුදල් සමාන වූ දෑ | <u>157,352,657</u> | <u>(154,380,419)</u> |
| වසර අවසානයේ මුදල් හා මුදල් සමාන වූ දෑ | <u>(423,473,788)</u> | <u>157,352,657</u> |

පිටු අංක 42 සිට 73 දක්වා මූල්‍ය ප්‍රතිපත්ති හා සටහන් මෙම මූල්‍ය ප්‍රකාශනයට අවශ්‍ය කොටසක් ලෙස සැලකිය යුතුය.



රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීනිගත සංස්ථාව

2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මුදල් වර්ෂය ගිණුම්කරණ ප්‍රතිපත්ති

1. සංස්ථාපිත තොරතුරු

1.1. පොදු

රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව 1957 අංක 49 දරණ කාර්මික සංස්ථා පනත යටතේ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර පිහිටුවා ඇති ආයතනයකි. මෙහි ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය නො. 07 බොරැපන පාර, රත්මලාන යන ස්ථානයේ පිහිටුවා ඇත. ආයතනයේ ප්‍රධාන ඉදිකිරීම් කාර්යයන් ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැලියගොඩ සහ පේරාදෙණිය වෙත විමධ්‍යගතකර ඇත. රත්මලාන, බෝපිටිය, වේරගංතොට සහ මැදවව්විය යන ස්ථානවල පෙරසවි කොන්ක්‍රීට් නිප්පාදන අංශය සහ අලෙවි මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇත.

1.2. තුලනාත්මක තොරතුරු

පසුගිය වර්ෂයේදී යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති මේ වර්ෂයේදී යොදා ගෙන ඇත. මෙම වර්ෂයේදී ගිණුම් ඉදිරිපත් කිරීමේදී පසුගිය වර්ෂයේ සමහර සංඛ්‍යා සහ දත්තයන් සුදුසු පරිදි නැවත සංශෝධනය කර ඇත.

1.3. ප්‍රධාන ව්‍යාපාර කටයුතු

ඉදිකිරීම් කොන්ත්‍රාත්තු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය පෙරසවි කොන්ක්‍රීට් නිප්පාදනය කිරීම සහ අලෙවි කිරීම ඒ සඳහා කොන්ත්‍රාත්තු භාර ගැනීම සහ මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා විදුලි සංඥා සවි කිරීම සහ ඒවා අලෙවි කිරීම, නඩත්තු කිරීම ආයතනයේ ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වේ.

1.4. සේවක ප්‍රමාණය

වර්ෂය අවසාන වන විට ආයතනයේ සේවකයන්ගේ ප්‍රමාණය 537 ක් විය.

1.5. නිකුත් කිරීම සඳහා බලයලත් දිනය

මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා 2014 සැප්තැම්බර් මස 30 දින අධ්‍යක්ෂක මණ්ඩලය විසින් බලය ලබා දෙන ලදී.

2. වැදගත් මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සංක්ෂිප්ත සටහන

2.1. පොදු ගිණුම්කරණ ප්‍රතිපත්ති

2.1.1. සැකසීමේ පදනම

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීනිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන ආයතනයේ මූල්‍යමය තත්ත්වය, ආදායම් ලැබීමේ ක්‍රමවේදය විස්තර සහිතව, මුදල් ප්‍රවාහ ප්‍රකාශන, හිමිකම් වල වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය, ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ ගිණුම් සටහන් සම්බන්ධ ප්‍රකාශන වලින් යුක්ත වේ. මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අර්ථ නිරූපණ වලට අනුකූලව පිළියෙල කරනු ලැබේ.

ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුගත වීම තුළින් පසුගිය අවස්ථාවල වාර්තා කරන ලද ආයතනයේ මූල්‍යමය තත්ත්වය, මූල්‍යමය ක්‍රියාකාරීත්වයන් සහ මුදල් සංසරණය පිළිබඳ ප්‍රකාශන වලට සිදුවූ බලපෑම පිළිබඳ විස්තර මූල්‍ය ප්‍රකාශනවලට සම්බන්ධ සටහන් ලෙස ඉදිරිපත් කර ඇත.



මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී යොදා ගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති පහත දක්වා ඇත. වෙනත් අයුරකින් සඳහන් කර ඇති අවස්ථාවකදී හැර සියලුම වර්ෂවල මූල්‍ය වාර්තා සැකසීමේදී මෙම ගිණුම්කරණ ප්‍රතිපත්ති අඛණ්ඩව භාවිතා කර ඇත.

2.1.2. විදේශ මුදල් පරිවර්තනය.

සියලුම විදේශ මුදල් ගනුදෙනු එම ගනුදෙනු සිදු වූ අවස්ථාවේ පැවති විනිමය අනුපාතයට වාර්තා කරන මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කරනු ලැබේ. විදේශීය මූල්‍යමය වටිනාකම් වලින් යුක්ත මූල්‍යමය වත්කම් සහ බැරකම් වර්ෂ අවසානයේදී පැවති විනිමය අනුපාතවලට අනුව ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කර ගන්නා කරනු ලැබේ. මූල්‍යමය නොවන වත්කම් සහ බැරකම් වටිනාකම ගණනය කරන අවස්ථාවේ පැවති විනිමය අනුපාත අනුව පරිවර්තනය කරනු ලැබේ. නිරවුල් නොකරන ලද මූල්‍යම වත්කම් සහ බැරකම් නැවත පරිවර්තනය කිරීමේදී විදේශ විනිමය ලාභ පාඩු ඝෂණිකව හඳුනාගනු ලබන අතර, එසේ නොකරන්නේ විදේශ මෙහෙයුම් හි ශුද්ධ ආයෝජනවල ඉදිරි රැකුමන් ලෙස සුදුසුකම් ලබන විදේශ මුදලින් ණය ගැනීමකදීය. එවැනි අවස්ථාවකදී විනිමය වෙනස්වීම් අනෙකුත් විස්තර කරන ලද අදායමක් ලෙස හඳුනාගන්නා අතර, විදේශ විනිමය සංචිත වලට විදේශීය මෙහෙයුම් නැවත පරිවර්තනය කිරීමෙන් පැන නැගෙන විදේශ විනිමය වෙනස්කම් එකතු කරනු ලබයි.

2.1.3. සම්බන්ධිත පාර්ශව සමග සම්බන්ධතා

මෙම සංස්ථාව මාස්ට් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම සමග හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹ ඇති අතර, ෆුජිමා (Fujima State Corporation) (පුද්ගලික) සමාගම සමග අනුබද්ධිත සමාගමක් ලෙස අතීතයේදී කටයුතු කරගෙන යන ලදී. ප්‍රායෝගික උපකරණ හේතු කොටගෙන ඒ සඳහා ඒකාබද්ධ ගිණුම් පිළියෙල කර නොමැති අතර, අනුබද්ධ සමාගමේ ආයෝජන පිරිවැයට පෙන්වුම්කර ඇත.

2.1.4. බදු තක්සේරු කිරීම

(අ) පවත්නා බදු

මූල්‍ය ප්‍රකාශන වල සඳහන් ආදායම් හා වියදම් මත පාදක වී ආදායම් බදු ගණනය කිරීම පනත් අංක 10 දරණ දේශීය ආදායම් බදු පනත 2006 සහ එයට සිදුකර ඇති සංශෝධනයන්ට අනුකූලව සිදු කරයි.

(ආ) විලම්බිත බදු

විලම්බිත බදු වෙනස් කිරීම වගකීම් ක්‍රමය භාවිතා කරමින් සිදු කරයි. මූල්‍ය ප්‍රකාශනයන්හි වාර්තාකරන වත්කම් සහ වගකීම් සහ බදු අරමුණු සඳහා යොදා ගනු ලබන වත්කම් හා වගකීම් අතර ඇති කෙටි කාලීන වෙනස්කම් සඳහා ප්‍රතිපාදන සිදු කරයි. වාර්තා කරන දිනට පවතින නීති මත පදනම් වී වගකීම් නිදහස් කරන විට තාවකාලික වෙනස්වීම් සඳහා යොදා ගනු ලබන බදු අනුපාතය, විලම්බිත බදු ගණනය කිරීම සඳහා භාවිතා කරයි.

තාවකාලික වෙනස්කම් පියවා ගැනීමට ප්‍රමාණවත් තරම් අනාගත බදු අය කල හැකි ලාභ ඉපයීමට සම්භාවිතාවන් ඇති විටදී ඊට සරිලන ප්‍රමාණයන් දත්වා විලම්බිත බදු වත්කම් හඳුනාගනු ලැබේ.

සංස්ථාවේ ඉදිකිරීම් කටයුතු හා අනෙකුත් කටයුතු සඳහා වෙනස් බදු අනුපාත අදාල වන බැවින් විලම්බිත බදු ගණනය කිරීමේදී වෙන වෙනම ගණනය සිදුකරනු ලබයි. පවත්නා බදු වත්කම් සහ පවත්නා බදු වගකීම් හිලව් කිරීමට හේතික බලාත්මක කලහැකි හිමිකමක් ඇති විටදී සහ විලම්බිත බදු එකම බදු අයකල හැකි ආයතනයකට සහ එකම බදු අධිකාරියකට සම්බන්ධ අවස්ථාවලදී විලම්බිත බදු වත්කම් සහ විලම්බිත බදු වගකීම් හිලව් කලහැක.

2.1.5. ණය පිරිවැය

අපේක්ෂිත කාර්යය හෝ විකිණීම සඳහා සුදානම් කිරීමට සැලකිය යුතු කාල සීමාවන් ගනු ලබන වත්කම් අත්පත් කරගැනීමේදී, ඉදිකිරීමේදී හෝ නිෂ්පාදනය කිරීමේදී සාප්‍රච අදාල වන ණය පිරිවැය එම වත්කමේ



වියදමේ කොටසක් ලෙස ප්‍රාග්ධනගත කරනු ලැබේ. අනෙකුත් සියලු ණය පිරිවැය අදාළ කාලය තුළ සිදුවූ වියදම් ලෙස ගණන් ගැනෙනු ඇත. ණය ලබා ගැනීමේදී ගෙවීමට සිදු වන පොලී සහ අනෙකුත් ගෙවීම් ණය පිරිවැය ලෙස සලකනු ලැබේ.

2.2. වත්කම් සහ වගකීම් තක්සේරු කිරීම සහ ඒවා තක්සේරු කිරීමේ පදනම

2.2.1. දේපළ පිරිසත හා උපකරණ

පිරිවැය සහ වටිනාකම

සියලු දේපළ, පිරිසත සහ උපකරණ මූලික වශයෙන් පිරිවැයට ගිණුම්ගත කරනු ලැබේ. යම් දේපළක්, පිරිසතයක් හෝ උපකරණයක් අත්පත් කරගැනීමට හෝ ඉදිකිරීමට හා එහි අපේක්ෂිත භාවිතය අත්පත් කරගැනීමට අවශ්‍ය ක්‍රියාකල හැකි තත්ත්වය ලබාගැනීම සඳහා දැරිය යුතු වියදම අදාළ වත්කමේ පිරිවැය වේ. මූලික වටිනාකම් තක්සේරු කිරීමෙන් පසුව සිදුකරන නැවත තක්සේරු කිරීම් වලදී වැයවීම් අනුපාතය අනුව අගය අඩුකිරීම් සිදු කිරීම මගින් නැවත සැකසීම සිදු කෙරේ. දේපළ, පිරිසත හෝ උපකරණ වලට අයත් ප්‍රධාන අයිතමයක් සඳහා වෙනස් භාවිතා කල හැකි කාලයක් ඇති අවස්ථා වලදී ඒවා වෙනස් අයිතමයන් ලෙස ගිණුම් ගත කිරීම සිදුකරනු ලැබේ.

පසු වියදම්

ප්‍රධාන පරික්ෂා කිරීම් සහ අලුත්වැඩියා කිරීම් ඇතුළු වෙනම ගිණුම්ගත කර තිබූ දේපළ පිරිසත සහ උපකරණ වල කොටසක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා දැරූ වියදම ප්‍රාග්ධනිගත කරනු ලැබේ. යම් පසු වියදම ඒ දේපළ පිරිසත සහ උපකරණ වල අන්තර්ගත අනාගත ආර්ථික වාසි වර්ධනය කරන්නේ නම් පමණක් එම පසු වියදම් ප්‍රාග්ධනිගත කරනු ලැබේ. දේපළ පිරිසත සහ උපකරණ මගින් ආරම්භයේදී ගණනය කරන ලද කාර්යය සාධන මට්ටම තුලින් ලගාකර ගැනීමට අපේක්ෂා කරන ලද අනාගත ආර්ථික වාසි ප්‍රතිස්ථාපනය කිරීමට හෝ පවත්වාගෙන යාම සඳහ හදාරන ලද අනෙකුත් සියළු වියදම් එම වියදම් දරන අවස්ථාවේ වියදමක් ලෙස හඳුනාගනු ලබයි.

ප්‍රත්‍යාගණනය

දේපළ පිරිසත සහ උපකරණ පසුකාලීනව ප්‍රත්‍යාගණනය කිරීමේදී, ප්‍රත්‍යාගණනය කරනු ලබන වත්කම් පන්තියට ඇතුළත් සියළුම වත්කම් සාධාරණ අගයන්ට ප්‍රත්‍යාගණනය කලයුතුය. ප්‍රමාණවත් කාල සීමාවන් අතරතුරදී ප්‍රත්‍යාගණනයන් සිදුකරනු ලබයි. යම්කිසි වත්කමක් ප්‍රත්‍යාගණනය කිරීමේදී ප්‍රත්‍යාගණන අතිරික්තයන් ඇත්නම් එය අනෙකුත් විස්තරාත්මක ආදායමක් ලෙස හඳුනාගනු ලබන අතර, හිමිකම්හි ඇති වත්කම් ප්‍රත්‍යාගණන සංවිතයට බැර කරනු ලබයි. කෙසේ නමුත් එම වත්කම මීට පෙර ප්‍රත්‍යාගණනය හේතුවෙන් අගය අඩු වී ඇති විට සහ එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයෙහි හඳුනාගෙන ඇති අවස්ථාවලදී නැවත ප්‍රත්‍යාගණනය මගින් පෙර කී අගය අඩුවීම පියවා ගතහැකි අවස්ථාවලදී ප්‍රත්‍යාගණනය අතිරික්තය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලබයි.

යම්කිසි වත්කමක් සම්බන්ධයෙන් ප්‍රත්‍යාගණන අලාභයන් ඇති වූ විට එම වත්කම් සම්බන්ධව පෙර වර්ෂ වල ප්‍රත්‍යාගණන අතිරික්තයක් ඇත්නම් එම අලාභය සාප්පුවම ප්‍රත්‍යාගණන සංවිතයේ ඇති වටිනාකම දක්වා පියවා ඉතිරියක් ඇතිනම් වියදමක් ලෙස සලකනු ලබයි. ප්‍රත්‍යාගණන දිනට ඇති සමුච්චිත ක්ෂය වටිනාකම වත්කමේ දළ වටිනාකමින් ඉවත් කර ශුද්ධ වටිනාකම ප්‍රත්‍යාගණන වටිනාකමට සටහන් කරනු ලැබේ. වත්කම ඉවත් කිරීමේදී විකිණූ වත්කමට සම්බන්ධ ප්‍රත්‍යාගණන සංවිත රඳවාගත් ඉපයීම් වලට මාරු කරනු ලබයි.

අපවය

දේපළ පිරිසත සහ උපකරණ වල වටිනාකම වාර්ෂිකව අපවය සඳහා සමාලෝචනය කිරීම හෝ වටිනාකම අයකරගත නොහැකි බවට සිද්ධි හෝ පවතින තත්ත්වයේ වෙනස්වීම් මගින් ඇගවෙන විට සිදුකරනු ලබයි. එවැනි ඇගවීම් ඇතිවිට එනම් වටිනාකම් ඇස්තමේන්තුගත අයකර ගත හැකි වටිනාකම ඉක්මවා යනවිට



වත්කම් අයකරගත හැකි වටිනාකමට ලියාහරිනු ලබයි. මීට ඉහතදී කිසියම් වත්කමක් සඳහා ප්‍රත්‍යාගණනය අතිරික්තයක් නැති විටදී එම වත්කම සම්බන්ධයෙන් අපවය පාඩු ඇතිවීමට එම පාඩු විස්තරාත්මක අදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලබයි.

ක්ෂයවීම්.

සිත්තක්කර ඉඩම් හැර අනෙකුත් දේපළ පිරිසිදු සහ උපකරණ ඒවායෙහි ඇස්තමේන්තු ගත ප්‍රයෝජනයට ගතහැකි ආයු කාලය පුරා වියදම මත හෝ ගණනය කල වටිනාකම මත සරල රේඛීය ක්‍රමයට ක්ෂය කරනු ලැබේ.

වත්කමේහි ඇස්තමේන්තුගත ප්‍රයෝජනයට ගතහැකි ආයු කාලයන් පහත පරිදි වේ.

| වත්කම් වර්ගය | කාලය (වර්ෂ) |
|--|---|
| <ul style="list-style-type: none"> ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ පිරිසිදු සහ යන්ත්‍ර මෝටර් රථ වාහන වෙනත් වත්කම් | <ul style="list-style-type: none"> දීර්ඝ කාලීන අවුරුදු 20 අවුරුදු 10 අවුරුදු 10 අවුරුදු 05 අවුරුදු 10 |

ක්ෂය අනුපාතයේ ප්‍රයෝජනයට ගතහැකි ආයු කාලය හෝ සුන්බුන් වටිනාකමේ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇතිබව පෙන්නුම් කරන්නේ නම් වත්කම් වල මුළු ජීවිත කාලයේ වටිනාකම සහ වත්කම්වල අවප්‍රමාණය විම නව සංශෝධන සඳහා යොදාගනු ලැබේ.

හඳුනාගැනීම තහර කිරීම.

දේපළ, පිරිසිදු සහ උපකරණ වලට අයත් යම් වත්කමක් ඉවත් කිරීමේදී හෝ එම වත්කම් පාවිච්චි කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් කිසිදු අනාගත ආර්ථික වාසියක් නොලැබෙන විටදී එම වත්කම හඳුනාගැනීම තහර කරනු ලබයි. යම්කිසි වත්කමක් හඳුනාගැනීම තහර කල විටදී පැන නැගෙන ලාභයන් හෝ අලාභයන් වෙනොත් එය සිදු වූ වර්ෂයේ ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.

2.2.2. කල්බදු

(අ) මූල්‍ය කල්බදු

හිමිකාරිත්වයට සම්බන්ධ සියලු අවදානම් හා ප්‍රතිලාභ සංස්ථාව වෙත පවරා ඇති මූල්‍ය කල්බදු යටතේ ලබාගෙන ඇති දේපළ, පිරිසිදු සහ උපකරණ ඒවායේ මුදල් වටිනාකමට ප්‍රාග්ධනිගත කරන අතර මූල්‍ය කල්බදු වශයෙන් හෙලිදරව් කරයි. තවද සංස්ථාවට මෙම කල්බදු වත්කම් භාවිතා කිරීමට අදහස් කෙරෙන කාල පරිච්ඡේදය පුරා එම වත්කම් ඝෂය කරනු ලැබේ. ඊට අනුරූපීව කල්බදු ණයහිමියාට ගෙවිය යුතු ප්‍රධාන වටිනාකම වගකීමක් ලෙස පෙන්නුම් කරයි. ගෙවිය යුතු වගකීම් ශේෂය වන නියත පොලී අනුපාතයක් ලබාගත හැකි ලෙස කල්බදු ගෙවීම් මූල්‍ය පිරිවැය සහ කල්බදු වගකීම අඩුවීම ලෙස බෙදා වෙන්කරනු ලබයි. කල්බදු කාල සීමාව තුළ ගෙවිය යුතු පොලිය අවිනිශ්චිත පොලී ගිණුමට මාරු කරනු ලබයි. එක් එක් වර්ෂයට අදාළ ණය වාරික වගකීමේ අඩංගු පොලිය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයෙහි කල්බදු කාල සීමාව පුරා ගලපනු ලබයි.

වර්ෂය සඳහා අදාළ පොලිය ගණනය කිරීම අභ්‍යන්තර ලැබීම් අනුපාතයට (IRR) අනුව සිදු කරනු ලබන අතර එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.



නිර්ණායකයන් සපුරා ඇත්නම් කල්බදු දේපල වැඩි දියුණු කිරීම සඳහා දැරූ වියදම් ප්‍රාග්ධන ගත කරනු ලැබේ. දේපල, පිරිවිත සහ උපකරණ යටතේ කල්බදු වැඩි දියුණු කිරීමේ ලෙස හෙලිදරව්කර වැඩි දියුණු කිරීම වල ඇස්තමේන්තුගත භාවිතයට ගතහැකි ආයු කාලය පුරා ක්පය කරනු ලබයි.

(ආ) මෙහෙයුම් කල්බදු

කල්බදු ලෙස ඇති වත්කමේ අවදානම සහ ප්‍රතිලාභ කල්බදු සපයන්නා වෙත ඇති විට එය මෙහෙයුම් කල්බදුව ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මෙහෙයුම් කල්බදු සඳහා ගෙවනු ලබන මූලික වාරික කෙලින්ම වියදම් වශයෙන් ගණන් ගැනෙන අතර එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ සරල රේඛීය ක්‍රමයට සටහන් තබනු ලැබේ.

2.2.3 මූල්‍ය උපකරණ (මූල්‍ය ආයතන)

1) මූල්‍යමය වත්කම්

මූලික හඳුනා ගැනීම සහ ඇගයීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (LKAS 39) යටතේ මූල්‍ය වත්කම් සුදුසු පරිදි ලාභ අලාභ, ණය සහ ලැබිය යුතු දෑ, කල් පිරිමි දක්වා ඇති ආයෝජන සහ විකිණීමට ඇති මූල්‍ය වත්කම් මගින් සාධාරණ අගයකට මූල්‍ය වත්කම් සේ පෙන්වනු කෙරෙයි. වර්ගීකරණය ආරම්භක හඳුනාගැනීමේ අවස්ථාවේදී තීරණය කරනු ලබයි.

(අ) ලාභ අලාභ මගින් සාධාරණ වටිනාකමට මූල්‍ය වත්කම්.

ලාභ අලාභ මගින් සාධාරණ වටිනාකමට මූල්‍ය වත්කම් තුළට වෙළඳ කටයුතු සඳහා භාවිතයට ගන්නා මූල්‍යමය වත්කම් සහ ලාභ පාඩු මත පවතින සාධාරණ වටිනාකමක් සහිත මූල්‍යමය වත්කම් ඇතුළත් වේ. මෙහිදී මෙම මූල්‍ය වත්කම් විකිණීම හෝ නැවත මිලදී ගැනීම සඳහා ලබාගෙන ඇත්නම් එම මූල්‍ය වත්කම් වෙළඳාම සඳහා තබාගන්නා බවට වර්ගීකරණය කරයි. ලාභ අලාභ මගින් සාධාරණ වටිනාකමට මූල්‍ය වත්කම් සාධාරණ අගයකට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ සඳහන් කරයි. සාධාරණ අගයේ සිදුවන වෙනස්වීම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ හඳුනාගනු ලබයි. ලාභ අලාභ මගින් සාධාරණ වටිනාකමට මූල්‍ය වත්කම් මත සිදුවන ශුද්ධ ලාභ සහ ශුද්ධ අලාභ සඳහා විච්ඡේදය වෙනස්වීම්, පොලී සහ ලාභ ආදායම අයත් වේ.

(ආ) ණය හා ලැබීම්

ණය හා ලැබීම් යනු සක්‍රීය වෙළඳපොළේ ගෙනහැර දක්වා නොමැති නිශ්චිත ගෙවීමක් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍යමය වත්කම් වේ. මෙවැනි මූල්‍යමය වත්කම් මූලික ගණනය කිරීමෙන් පසුව එලදායී පොලී අනුපාත ක්‍රමය (EIR) යොදා ගනිමින් පිරිවැය මත හිලව් කිරීම මගින් අපවය වීම අවම කර ගැනීම සිදු කෙරේ. ගාස්තු හෝ වියදම් මත ලබා දෙන්නා වූ වාරික හෝ වට්ටම්, පිරිවැය මත ණය හිලව් කිරීමේදී සැලකිල්ලට ගන්නා ප්‍රධාන කරුණක් වන අතර එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය ලැබීම් යටතේ සඳහන් කරනු ලැබේ. අපවය නිසා සිදුවන කෙටිකාලීන අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ සඳහන් කරයි. ලැබීම් වියදමට ගණනය කරනු ලැබේ.

සේවක මණ්ඩල ණය

සේවක මණ්ඩලය සඳහා ලබාදෙන ණය මූල්‍යමය වත්කමක් ලෙස සලකා ආයතනයේ මූල්‍ය තත්ත්ව වාර්තාවට ඇතුළත් කරනු ලැබේ. මෙහිදී එම ණය මුදල, එය අනුමත වන දිනට පවතින පොලී අනුපාතයට අනුව සාධාරණ වටිනාකම ගණනය කිරීම සිදු කරනු ලැබේ. ණය මුදල සහ සාධාරණ වටිනාකම අතර වෙනස ණය කාල සීමාව තුළ අන්තර්ග්‍රහණය කිරීම සිදුකරනු ලැබේ. පොලී ගණනය කිරීම පවතින වෙළඳපොළ පොලී අනුපාතය මත සිදුකරනු ලැබේ.



ලැබිය යුතු වෙළඳ ණය

ඉදිකිරීම් ණයකරුවන්, රඳවා ගැනීම්, ලැබිය යුතු ඇවර හානි සහ ක්‍රොන්කිටි අංගන ණයකරුවන් ආදිය ආයතනයේ වෙළඳ ලැබීම් ලෙස සලකනු ලබන අතර ඒවා LKAS 39 යටතේ ණය සහ ලැබිය යුතු දේ ලෙස සලකනු ලබන අතර ගනුදෙනුව සිදු කිරීමේදී ගෙවූ හෝ ලැබුණු මිලට අනුව සටහන් තැබීම සිදු කරයි. ණයකරුවන් මත සිදු කෙරෙන අපවය ප්‍රතිපාදනය පෙර ලැබීම් සිදු වූ ආකාරය සහ පැහැර හැරීමේ සම්භාවිතාවය මත ගණනය කිරීම සිදුකරන අතර අපවය පාඩු හෝ ආපසු හැරවීම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ දක්වනු ලැබේ.

(ඇ) කල් පිරෙන ආයෝජන පවත්වා ගැනීම

ආයතනයට කල්පිරෙන තෙක් ආයෝජන පවත්වා ගෙන යාම සඳහා ධනාත්මක අරමුණක් සහ හැකියාවක් ඇති විට ස්ථාවර ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් හෝ ස්ථාවර නිශ්චිත ගෙවීම් සහිත සහ ස්ථාවර පරිණතයන් සහිත ආයෝජනයක් පවත්වා ගෙන යාම කල් පිරෙනතෙක් ආයෝජන පවත්වා ගැනීම ලෙස වර්ගීකරණය කරනු ලැබේ. මූලික හඳුනාගැනීමෙන් පසුව කල් පිරෙනතෙක් පවත්වාගෙන යන ආයෝජනයන් සඵලදායී පොලී අනුපාත ක්‍රමය භාවිතා කරමින් අන්තර්ග්‍රහණ පිරිවැය ගණනය කරනු ලැබේ. අපවය අඩුකරනු ලැබේ. කල් පිරෙනතෙක් පවත්වාගෙන යන ආයෝජන හඳුනාගැනීම නතර කරන විටදී හෝ අපවයට ලක් කිරීමේදී ඇති වන ලාභ අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.

(ඈ) විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන

කොටස් හා ණය සුරැකුම්පත් විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන ලෙස සලකනු ලැබේ. විකිණීම සඳහා පවතින මූල්‍ය ආයෝජන ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ කොටස් ආයෝජන ලෙස වෙළඳාම සඳහා හෝ ලාභ අලාභ තුළින් සාධාරණ වටිනාකමකින් යුක්ත කොටස් ආයෝජන හැර අනෙකුත් කොටස් ආයෝජනය වේ. මෙම ගණයට ඇතුළත් වන ණය සුරැකුම්පත් අවිනිශ්චිත කාල සීමාවක් සඳහා තබා ගන්නා අතර අවශ්‍ය විටකදී විකිණීම මගින් මුදල් බවට පත්කිරීම වෙළඳපොළේ වෙනස්වන තත්ත්වයන්ට ප්‍රතිචාර ලෙස සිදුකරයි.

මූලික හඳුනාගැනීමෙන් අනතුරුව විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් සාධාරණ වටිනාකමට ගණනය කරනු ලැබේ. සාධාරණ වටිනාකමක් සහිත මූල්‍ය වත්කම් වල සිදුවන වෙනස්කම් වලදී ඇතිවන ලාභ හෝ පාඩු වෙනත් විස්තරාත්මක ලැබීම් ලෙස ගණන් ගන්නා අතර එය හිමිකම්හි ඇති විකිණීම සඳහා පවතින සංවිතයට එකතු කරනු ලැබේ. අපවය පාඩු මූල්‍යමය මෙවලම් මගින් ලැබෙන විනිමය ලාභ සහ පාඩු, කොටස් ඵලදායී පොලී අනුපාත ක්‍රමය භාවිතා කරමින් ගණනය කරනු ලබන විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ සඳහන් කරනු ලැබේ. මූල්‍යමය වත්කම් ඇවර කිරීමේදී අනෙකුත් විස්තරාත්මක ආදායම් පෙර එකතුවී ඇති ලාභ හෝ පාඩු හිමිකම් ප්‍රකාශනයේ සිට විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට මාරු කරනු ලැබේ.

හඳුනාගැනීම නතර කිරීම.

වත්කමේ මුදල් ප්‍රවාහය සම්බන්ධ ගිවිසුම්ගත හිමිකම් කල් ඉකුත් වූ විට හෝ පසුකාලීනව මූල්‍ය වත්කමේ වගකීම සහ හිමිකාරත්වය අනෙක් පාර්ශවයට පැවරීම සිදුකල විට ආයතනය විසින් එම මූල්‍ය වත්කම් ඉවත් කිරීම සිදුකරනු ලබන අතර මාරු කරන ලද මූල්‍ය වත්කම සම්බන්ධයෙන් සංස්ථාව ගොඩනගා හෝ රඳවාගත් පොලියක් ඇති විට එය වෙනම වත්කමක් හෝ වගකීමක් ලෙස හඳුනාගනු ලබයි.

මූල්‍ය වත්කම් අපවයට (අඩු කිරීමට) ලක් කිරීම.

සෑම වාර්තා කරන දිනයකදීම ආයතනය විසින් එහි මූල්‍ය වත්කම් වටිනාකමේ යම් අපවයන් සිදුවී තිබේද යන්න පිලිබඳව තක්සේරු කිරීමක් සිදුකරනු ලැබේ. යම් මූල්‍ය වත්කමක මූලික වටිනාකම ගණනය කිරීමෙන් පසුව සිදුවූ යම් බලපෑමක් හෝ බලපෑම් හේතුවෙන් එහි මූලික වටිනාකම් අගය යම් අපවයකට භාජනය වී ඇති බවට හඳුනාගත හැකි පැහැදිලි සාක්ෂි පවතින්නේ නම් සහ ඒවා අනාගත මුදල් ප්‍රවාහයට යම් බලපෑමක් ඇතිකරන්නේ නම් එම මූල්‍ය වත්කම අපවය වූ බවට නිගමනය කරයි. අපවයට ලක් වූ පාඩුව විස්තරාත්මක ආදායම් වාර්තාවට ඇතුළත් කරනු ලැබේ.



2. මූල්‍ය වගකීම්

මූලික හඳුනාගැනීම සහ අගය නිර්ණය කිරීම.

ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS39) අනුව සංස්ථාව මූල්‍ය මෙවලමක් සම්බන්ධව ගිවිසුම්ගත ප්‍රතිපාදනයන්හි පාර්ශවකරුවෙකු වූ විටදී පමණක් මූල්‍ය වගකීම් හඳුනාගනු ලැබේ.

සියලු මූල්‍ය වගකීම් ආරම්භයේදී සාධාරණ අගයකට හඳුනාගනු ලබන අතර ණය ගැනීම් සහ අනෙකුත් මූල්‍ය වගකීම් අන්තර්ග්‍රහණය කල පිරිවැයට ගිණුම්ගත කරයි. මෙහි සෘජුව ආරෝපණය කල හැකි ගණුදෙනු පිරිවැයද ඇතුළත්ය.

සංස්ථාවේ මූල්‍ය වගකීම් ලෙස වෙළඳ සහ අනෙකුත් ගෙවීම්, ණය දීම හා ණය ගැනීම්, බැංකු අයිරාවන් ආදිය සලකනු ලැබේ.

පසු ගණනය කිරීම්

මූල්‍ය වත්කම් සම්බන්ධව සිදුකරන ගණනය කිරීම් පහත පරිදි වර්ගීකරණයට ලක්කරනු ලැබේ.

ලාභ සහ පාඩු මගින් සාධාරණ වටිනාකමට ඇති මූල්‍යමය වගකීම්

වෙළඳාම සඳහා පවතින මූල්‍යම වගකීම් සහ මූලිකව හඳුනාගන්නා ලද ලාභ පාඩු මගින් සාධාරණ වටිනාකමක් සඳහා ඇති මූල්‍යමය වගකීම් ලෙස නිර්ණය කර ඇති මූල්‍ය වගකීම් මෙම වර්ගීකරණයට අයත් වේ.

කෙටිකාලීන විකිණීම් සඳහා තබාගෙන ඇති මූල්‍ය වගකීම්, වෙළඳාම සඳහා පවතින මූල්‍යම වගකීම් ලෙස වර්ගීකරණය කරනු ලබන අතර මෙහිදී ඇතිවන ලාභ සහ අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.

ණය සහ ණය ගැනීම් සහ අනෙකුත් මූල්‍ය වගකීම්

මූලික හඳුනා ගැනීමෙන් පසුව ණය ලබා ගැනීම් සඵලදායී පොලී අනුපාත ක්‍රමය භාවිතා කරමින් අන්තර්ග්‍රහණ පිරිවැයට ගණනය කරනු ලබයි. වගකීම් ඇවර කිරීමේදී ගණනය කරන ලද ලාභ සහ අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කරනු ලැබේ. එමෙන්ම සඵලදායී පොලී අනුපාත ක්‍රමයට අන්තර්ග්‍රහණය කරනු ලබයි. වට්ටම් හෝ වාරික සහ සඵලදායී පොලී අනුපාත ක්‍රමයේ කොටසක් වන පිරිවැයද ඇතුළත්වය. විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයේ අඩංගු පොලී වියදම තුළ සඵලදායී පොලී අනුපාත අන්තර්ග්‍රහණය ඇතුළත් වේ.

සංස්ථාවේ කෙටිකාලීන වගකීම් ලෙස ගැනෙන වෙළඳ සහ අනෙකුත් ගෙවීම්, අත්තිකාරම්, තැන්පතු සහ වෙනත් ගෙවිය යුතු දෑ පිරිවැය යටතේ ගණනය කරනු ලැබේ.

හඳුනාගැනීම අවසන් කිරීම

මූල්‍යමය වගකීම් සඳහා ආයතනයට ඇති බැඳීම වලින් නිදහස් වූ හෝ අවලංගු වූ හෝ අවසන් වූ පසු එම මූල්‍ය වගකීම් සඳහා ආයතනය සතු වූ වගකීම් අවසන් වේ. තවද දැනට පවතින මූල්‍ය වගකීම් පසුව එම ණය හිමියා විසින් පවතින කොන්දේසිවලට වෙනස් වෙනත් කොන්දේසි යටතේ අලුත් කරන විටදී පෙර පැවති වගකීම් අවසන් වී ආයතනය සතු තව වගකීමක් ලෙස සැලකෙන අතර අදාළ වටිනාකම් වල වෙනස්වීම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කරනු ලැබේ.



3. මූල්‍ය මෙවලම් සඳහා සාධාරණ වටිනාකම්

සක්‍රීය වෙළඳපොළේ නුවමාරු වන මූල්‍ය මෙවලම් සඳහා සෑම වාර්තා කරන දිනයකටම සාධාරණ මිල තීරණය කිරීම වෙළඳපොළේ පවතින මිලට හෝ අලෙවි නියෝජිත මිල ගණන් කැඳවීම මගින් සිදුකරන අතර සක්‍රීය වෙළඳපොළේ අලෙවි නොවන මූල්‍යමය මෙවලම් සඳහා සාධාරණ මිල නියම කිරීම ඒ සඳහා සුදුසු තක්සේරු කිරීමේ ක්‍රමවේද යොදාගැනීම මගින් සිදුකරනු ලැබේ. මෙහිදී ආසන්න කාලසීමා වලදී සිදු කරන ලද වෙළඳපොළ ගණුදෙනු, සමාන මූල්‍යමය මෙවලම් සමග සංසන්දනය කිරීම, වට්ටම් මුදල් ප්‍රවාහක විග්‍රහ හෝ වෙනත් තක්සේරු කිරීමේ ක්‍රමවේදයන් යොදාගැනීම මගින් සිදුකරනු ලැබේ.

2.2.4. වත්කම් අපවයට ලක් කිරීම.

සෑම වාර්තා කරන දිනයකදීම දේපළ, පිරිසිදු සහ යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් වත්කම් සහ ආයෝජනයන් ඒවායේ වටිනාකම් වල යම් අපවය වීමක් සිදු වී ඇත්ද යන වග විමසා බලන අතර එවැනි අඩුවීමක් ඇතිනම් එම වත්කමෙන් අයකර ගැනීමට හැකි වටිනාකම එම වත්කමේ ගිණුම්ගත වටිනාකම සමග සංසන්දනය කර බලනු ඇත. ගණන් බලන ලද අයකර ගත හැකි අගය කුඩා අගයක්නම් එම වටිනාකමට වත්කම අඩු කර, එම අඩු ප්‍රමාණය වහාම විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරනු ලැබේ. මේ ආකාරයට සෑම වාර්තා කරන දිනයකදීම තොගයන්හි වටිනාකම් අපවය වීම් සෑම තොග අයිතමයකම ගිණුම්ගත වටිනාකම සහ විකිණීමට දරණ පිරිවැය අඩුකල පසු ලැබෙන විකුණුම් මිල සසඳා බලා කරණු ලබයි. යම්කිසි තොග අයිතමයක් අපවය සිදු වී ඇත්නම් එහි ගිණුම්ගත වටිනාකම, විකුණුමට දැරීමට අවශ්‍යය පිරිවැය අඩුකල පසු ලැබෙන විකුණුම් මිලට නැවත සඳහන් කරණු ලබයි. අපවය නිසා සිදු වූ අලාභ වහාම විස්තරාත්මක ගිණුම් ප්‍රකාශනයෙහි හඳුනාගනු ලබයි.

අපවය අලාභයන් පසු කාලීනව ප්‍රතිවර්ථනය වී ඇත්නම් වත්කමේ ගිණුම්ගත වටිනාකම අයකර ගත හැකි වටිනාකමට සංශෝධනය කරනු ලබයි. එසේ එය පෙර වර්ෂයන්හි සිදුකල අපවය අලාභ ප්‍රමාණය ඉක්මවා නොයා යුතුය. අපවය අලාභ ප්‍රතිවර්ථනය වහාම විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයන්හි හඳුනාගනු ලබයි.

2.2.5. ආයෝජන

(අ) ජංගම ආයෝජන

ජංගම ආයෝජන පිරිවැයට ගිණුම්ගත කරන අතර, අත්පත් කරගැනීමේදී දැරිය යුතු පිරිවැය, තැරවී කුලී, තීරුබදු සහ බැංකු ගාස්තු මෙයට ඇතුළත් වේ. ජංගම ආයෝජනයන් සඳහා වන ලබා නොගත් ලාභ සහ පාඩු වෙළඳපොළ වටිනාකමට ඉදිරියට ගෙනයනු ලබයි. එනම් වෙළඳපොළ වටිනාකම අඩුවීම සහ ජංගම ආයෝජන පිරිවැයට හෝ වෙළඳපොළ වටිනාකම සහ අගයන් දෙකක් අඩු අගයට පෙන්වීම සඳහා අවශ්‍යය අඩුවීම් ප්‍රතිවර්ථනයවීම් විස්තරාත්මක ආදායම් වාර්තාවට බැර කිරීම හෝ අඩු කිරීම කරනු ලබයි.

(ආ) ආශ්‍රිත සමාගම් ආයෝජන

ආශ්‍රිත සමාගම් වල සිදුකරන ආයෝජන හිමිකම් ක්‍රමයට සිදුකරන අතර මෙහිදී ආශ්‍රිත සමාගමේ ලාභයෙන් සමාගමට අයිති කොටස ආදායමක් ලෙස ගිණුම් ගත කරයි. ආයෝජනය එම මුදලට සමාන අගයකින් සංශෝධනය කරයි.

2.2.6. භාණ්ඩ තොග

සංස්ථාව විසින් භාණ්ඩ තොගවල අයිතිය සම්බන්ධව සැලකිය යුතු අවදානමක් සහ ප්‍රතිලාභය දැරිය යුතු වීම එම තොග ගිණුම්ගත කරයි. පිරිවැය සහ ශුද්ධ විකුණුම් අගය යන දෙකෙන් අඩු අගයට තක්සේරු කල යුතුය. ශුද්ධ විකුණුම් අගය යනු විකිණීමේදී සිදුවන වියදම් අඩුකල පසු ලද ශුද්ධ විකුණුම් මිල වේ. බඩු තොග සඳහා වියදම් කල මුදල යනු තොග ලබාගැනීම සඳහා සහ එම තොග වර්තමාන ස්ථානයට සහ තත්ත්වයට රැගෙන ඒම සඳහා දරණ ලද පිරිවැය වේ.



| | | |
|-----------------------------------|---|---|
| අමුද්‍රව්‍ය | - | පළමු ඇතුළට පළමු පිටතට පදනම මත සැබෑ වියදමට |
| නිමි භාණ්ඩ-කොන්ක්‍රීට් නිප්පාදන | - | සැබෑ වියදම මත |
| කෙරෙමින් පවතින වැඩ | - | සෘජු යෙදවුම් සහ සෘජු සේවක පිරිවැය මත සහ සුදුසු සෘජු නිප්පාදන පිරිවැය මත පදනම්ව. |
| පරිභෝජන ද්‍රව්‍ය සහ අමතර ද්‍රව්‍ය | - | පළමු ඇතුළට පළමු පිටතට පදනම මත සැබෑ වියදමට |

2.2.7. මුදල් හා මුදල් වලට සමාන දෑ

අතේ ඇති මුදල්, ඉල්ලුම් තැන්පතු සහ අවදානමක් නොමැතිව පවතින වටිනාකමට පහසුවෙන් මුදල් බවට පත් කරගත හැකි කෙටිකාලීන ආයෝජන මුදල් සහ මුදල් වැනි දෑ සලකනු ලැබේ.

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සඳහා අතේ ඇති මුදල්, බැංකු තැන්පත්තු, බැංකු අයිරා, මාස 03 හෝ අඩු කෙටි කාලීන ආයෝජන ආදිය මුදල් හා මුදල් වලට සමාන දේවල් ලෙස සලකනු ලැබේ.

2.2.8. ගණදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු සහ ගණදෙනුකරුට ගෙවිය යුතු දෑ හඳුනා ගැනීම.

ගණදෙනුකරු විසින් ඉදිකිරීම් වැඩ සඳහා සිදුකල යුතු ගෙවීම්වල දල අගයන්

- (අ) දැරීමට සිදුවූ වියදම හා හඳුනාගත් ලාභය : අඩු කලා
- (ආ) හඳුනාගත් පාඩු සහ කල වැඩ සඳහා බිල්පත් වටිනාකම

කරමින් පවතින ඉදිකිරීම් සඳහා දරන වියදම් ඉක්මවා බිල්පත් ඉදිරිපත් කර ඇති විටදී වියදමට ලාභය එකතු කරයි.

2.3 වගකීම් සහ ප්‍රතිපාදන

පසුගිය සිද්ධීන් නිසා වර්තමානයේදී ඇතිවන වගකීම් සම්බන්ධව ඇතිවන බැඳීම් සහ ආර්ථිකමය ප්‍රතිලාභ සඳහා බලපාන සම්පත් පිටතට ගලායාම සම්බන්ධයෙන් සිදුකරන නිරාකරණය කිරීමද මූල්‍යමය තත්ත්ව පිළිබඳ ප්‍රකාශයේ ඇතුළත් කරනු ලැබේ. ණය හිමියන්ගේ වගකීම් සඳහා වාර්තා කරනු ලබන දින සිට අවුරුද්දක් ඇතුළත සිදුකිරීමට සිදුවන ගෙවීම් ජංගම වගකීම් ලෙස සලකනු ලබන අතර, ඒවා ගෙවිය යුතු වගකීම් ලෙස මූල්‍යම තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ ඇතුළත් කරනු ලැබේ. වාර්තාකරණ දින සිට අවුරුද්දක් පසුව, ඒවා ජංගම නොවන වගකීම් ලෙස සලකනු ලැබේ.

අතිරිත සිදුවීමක් නිසා සංස්ථාව වෙත අත්වි තිබෙන නිතිමය හෝ සාධනීය වගකීමක් නිසා සිදුවීමට හැකි ආර්ථිකමය ප්‍රතිලාභ පිටතට ගලා යාමක් සිදුවීමට හැකි අවස්ථාවලදී එය නිරාකරණය කිරීම සඳහා විශ්වාසනීය තක්සේරුවක් සිදුකල හැකි අවස්ථාවකදී එය මූල්‍යම තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ ප්‍රතිපාදනයක් ලෙස ඇතුළත් කල යුතුය.

2.3.1. විශ්‍රාමික ප්‍රතිලාභ බැඳීම්

(අ) නිශ්චිත ප්‍රතිලාභ සැලසුම - පාරිතෝෂිත

පාරිතෝෂිත ගෙවීම නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් ක්‍රමයක් වේ. අදාළ පනත්වල නියමයන්ට අනුකූලව සංස්ථාව පාරිතෝෂිත ගෙවීම සම්බන්ධයෙන් බැඳී සිටී. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා එම ලබා දීම් LKAS39 සඳහන් කර ඇති සූත්‍ර ක්‍රමය භාවිත කිරීම මගින් මුදල් ප්‍රමාණයට සමාන වන පරිදි ගණනය කර මූල්‍යමය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය තුළ ඉදිරියට ගෙන යාම සිදුකරනු ලැබේ.



(ආ) අර්ථ දක්වන ලද දායකත්වය සැලැස්ම - සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල

අදාළ පනත් සහ රෙගුලාසි වලට අනුකූලව සේවකයන් සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල්වල දායකත්වයට හිමිකම් ලැබේ.

2.4. ආදායම්

2.4.1. ආදායම් හඳුනාගැනීම.

සංස්ථාවට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන බවට සම්භාවිතාවයක් ඇති විට ආදායම් හඳුනාගනු ලබන අතර, ආදායම් සහ ඒ හා සම්බන්ධ වියදම් විශ්වාසනීයව ගණනය කිරීමට හැකිවිය යුතු අතර භාණ්ඩ හෝ සේවා සැපයුම පිළිබඳ ඇති හිමිකාරත්වය සම්බන්ධයෙන් වන සැලකිය යුතු අවදානමක් සහ ප්‍රතිලාභ පාටිහෝගිකයා වෙත පැවරීමක් සිදුවිය යුතුය. අවසන් ප්‍රතිඵලය සම්බන්ධව පාලනයකින් තොරවිය යුතුය. ලැබූ හෝ ලැබිය යුතු සාධාරණ වටිනාකම වෙළඳ වට්ටම් සහ විකුණුම් බදු අඩු කිරීමෙන් පසු ආදායම හඳුනාගැනීම සිදුකරනු ලැබේ. පහත සඳහන් විශේෂිත නිර්ණායක ආදායම් හඳුනාගැනීමේදී යොදා ගනී.

(අ) ඉදිකිරීම් ආදායම්

LKAS 11 ට අනුකූලව ප්‍රතිගත සම්පූර්ණ කිරීමේ ක්‍රමවේදයට අනුව ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ආදායම් ගණනය කිරීම සිදුකරනු ලැබේ. අදාළ දිනයට නිමකර ඇති වැඩ කොටස මුළු වැඩ ප්‍රමාණයට අනුව ප්‍රතිගතයක් ලෙස ගණනය කර ඒ අනුව කොන්ත්‍රාත්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදලට අනුව ප්‍රතිගතය ගණනය කරනු ලැබේ.

(ආ) භාණ්ඩ විකිණීම.

භාණ්ඩ වල අයිතියේ සැලකිය යුතු අවදානම් සහ ප්‍රතිලාභ මිලදී ගැනීමකරුට පවරා දී ඇති විටදී සහ සංස්ථාවට විකිණූ භාණ්ඩ හිමිකාරිත්වය සම්බන්ධව කිසිදු කළමණාකරන බැඳියාවක් හෝ පාලනයක් නොමැති විටදී ආදායම හඳුනාගනු ලබයි.

(ඇ) පොලිය.

පොලී ආදායම කාල සීමාව මත තීරණය කරනු ලැබේ.

(ඈ) බදු කුලිය සහ අනෙකුත් ආදායම්.

බදු කුලිය උපවිත පදනම මත හඳුනාගනු ලැබේ.

(ඉ) ලාභ සහ අලාභ.

දේපල, පිරිසිදු සහ උපකරණ සහ ආයෝජන ඇතුළු අනෙකුත් ජංගම නොවන වත්කම් විකිණීමේදී ශුද්ධ ලාභ හා අලාභ ගණනය කිරීම එවැනි වත්කම් විකිණීමෙන් ලද මුදලෙන් වත්කම් වල රැගෙන යන වටිනාකම සහ අදාළ අලෙවි වියදම් ප්‍රමාණය අඩු කිරීමෙන් පසු ගණනය කරන අතර, එය විස්තරාත්මක ආදායම් ප්‍රකාශයෙහි ඇතුළත් කරනු ලැබේ. ප්‍රධාන ආදායම් ජනනය කරන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ක්‍රියාකාරකම් තුළින් ලාභ අලාභ පැන නැගෙයි. සමාන ගනුදෙනු සමූහයක් මගින් ප්‍රමාණාත්මක නොවන ලාභ සහ අලාභ ජනනය කරන විටදී ඒවා එකතු කිරීම වාර්තා කිරීම, සහ ඉදිරිපත් කිරීම ශුද්ධ පදනමට සිදු කෙරේ. සහතික කල බදු වාරික මත යම් අලාභයක් සිදු වී ඇත්නම් එය සිදු වූ වර්ෂයේදී ගිණුම්ගත කරයි. වඩා හොඳම ඇස්තමේන්තුව අලාභයක් පෙන්වුම් කරන විටදී ඒ සඳහා ප්‍රතිපාදනයන් සිදුකරයි.



2.5. වියදම් හඳුනා ගැනීම.

දැරූ වියදම හා නිශ්චිත ආදායම් ඉපයීම් අතර සෘජු සම්බන්ධතාවය මත පදනම් වී වියදම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයෙහි හඳුනාගනු ලබයි. ව්‍යාපාරය පවත්වාගෙන යාම් සඳහා දරණ සියලු වියදම් හා දේපල, පිරිසිදු සහ උපකරණ මනා කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යෑම සඳහා දරණ වියදම් විස්තරාත්මක ආදායම් ප්‍රකාශනයට ඇතුළත්කර ඇත. විස්තරාත්මක ආදායම් ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ අරමුණ උදෙසා "වියදම් කාර්යය භාරය" නම් ක්‍රමය භාවිතා කර ඇත. ඊට පදනම් වී ඇත්තේ එය සංස්ථාවේ කාර්යය මැනවින් පිළිබිඹු කරන බවට වූ පිළිගැනීමයි.

2.6 සංසන්දනාත්මකව බැලීම.

වර්තමාන වර්ෂයේ ඉදිරිපත් කිරීම් වලදී සිදුවී ඇති වෙනස්කම්වලට අනුකූලව සංසන්දනාත්මක දත්ත අවශ්‍යය පරිදි ගැලපුම් කිරීම සිදුකරයි.

2.7. වාර්තාකරණ දිනයට පසුව සිදුවන සිදුවීම්

වාර්තාකරණ දිනයට පසුව සිදුවන වැදගත් සිදුවීම් සියල්ල සැලකිල්ලට ගැනීම, හෙලිදරව් කිරීම සහ අවශ්‍ය ගැලපුම් සිදුකිරීම කරනු ලැබේ.

2.8. භාණ්ඩ තොරතුරු

SLFRS 8 හි සඳහන් නිර්ණායකයන්ට අනුකූලව සමාගමේ කොටස් පිළිබඳව මූල්‍ය වාර්තාවේ හෙලිදරව් කිරීම සිදුකරනු ලැබේ. සමාගමේ හඳුනාගත් කොටස් ලෙස ඉදිකිරීම් අංශය සහ කොන්ක්‍රීට් අංගන සහ යාන්ත්‍රික හා අනෙකුත් යන අංශ වලින් සමන්විත වේ.

2.9. රාජ්‍ය ප්‍රදාන (දීමනා)

රජය මගින් ලබාදෙන ප්‍රදාන (සාධාරණ වටිනාකම් වලින් යුක්ත මූල්‍ය නොවන ප්‍රදාන ඇතුළත්ව) සාධාරණ සහතිකයකින් යුතුව පිළිගැනීම සිදු කරනු ලබන්නේ

- (අ) අනුයුක්ත කොන්දේසි වලට අනුකූලව කටයුතු කරනු ඇත සහ
- (ආ) ප්‍රදාන ලබාගැනීම සිදු කරනු ලැබේ.

මෙම ප්‍රදාන විලම්බිත ආදායම් ලෙස සංස්ථාව විසින් හඳුනාගනු ලබන අතර, ඒවා ක්‍රමානුකූල පදනමක් මත වත්කම් වලට අදාළ ආයු කාලය පුරා ලාභ අලාභ ගිණුමේ හඳුනාගනු ලබයි.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනෙත් අවසන් වර්ෂය

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| | 2013 | 2012 |
|--------------------------------------|----------------------|----------------------|
| සටහන | සටහන | |
| සටහන - 01 ආදායම් | | |
| ඉදිකිරීම් - ආදායම් | 2,579,014,875 | 2,960,545,710 |
| බාහිර අලෙවි කොන්ක්‍රීට් නිෂ්පාදන | 474,718,985 | 403,712,186 |
| අභ්‍යන්තර අලෙවි කොන්ක්‍රීට් නිෂ්පාදන | 48,450,673 | 18,954,813 |
| සංවත්සර ආදායම් | 67,500 | 540,500 |
| වැඩ සේවා | 34,290,336 | 15,165,986 |
| තාර බාහිර විකුණුම් | 40,659,889 | 22,021,192 |
| තාර අභ්‍යන්තර විකුණුම් | 377,700,931 | 112,684,969 |
| පිරිසකර අභ්‍යන්තර අලෙවි | 176,532 | - |
| ලෝහ නිෂ්පාදන | 10,750,650 | 554,125 |
| මුළු එකතුව | 3,565,830,370 | 3,534,179,480 |

සටහන - 02 විකුණුම් පිරිවැය

| | | | |
|---|-------|-------------|-------------|
| මෙහෙයුම් වියදම් | | | |
| සේවක ප්‍රතිලාභ | 04.01 | 441,659,639 | 449,044,711 |
| සීමේන්ති | | 101,101,964 | 89,045,008 |
| වැලි | | 26,719,031 | 26,220,748 |
| ලෝහමය | | 168,415,779 | 207,561,452 |
| වෘත්ත | | 150,172,334 | 154,824,901 |
| දැව | | 14,824,781 | 9,002,699 |
| ඉන්ධන හා ලිහිසි තෙල් | | 163,586,027 | 145,653,000 |
| පුපුරන ද්‍රව්‍ය හා පිපිරුම් ද්‍රව්‍ය | | 635,750 | 1,915,993 |
| පෙරසවි කොන්ක්‍රීට් මිශ්‍රණ | | 29,862,601 | 31,708,383 |
| කොන්ක්‍රීට් නිෂ්පාදන | | 57,858,277 | 21,255,838 |
| යන්ත්‍ර උපකරණ සහ වාහන අමතර කොටස් | | 21,443,107 | 21,690,844 |
| ලිපි ද්‍රව්‍ය පරිභෝජනය | | 1,663,872 | 1,634,238 |
| තාර පරිභෝජනය | | 601,302,473 | 573,039,679 |
| විදුලි අමතර කොටස් පරිභෝජනය | | 31,740,364 | 9,254,221 |
| පයිප්ප හා ජල ප්‍රවාහන අයිතම පරිභෝජනය | | 10,912,761 | 4,128,604 |
| වෙනත් තොග | | 103,462,338 | 100,328,724 |
| බොරළු | | 14,471,875 | 35,087,240 |
| මාර්ග සංවර්ධන අධිකාරිය - වෘත්ත | | 34,819 | 17,975 |
| ගාස්තු (අභ්‍යන්තර) | | 3,000 | 79,875 |
| ගාස්තු (බාහිර) | | 120,632,308 | 166,306,646 |
| ප්‍රවාහන ගාස්තු (අමුද්‍රව්‍ය) | | 16,508,327 | 44,178,355 |
| ප්‍රවාහන ගාස්තු (වෙනත්) | | 19,202,268 | 14,098,627 |
| රැඳවුම් ගාස්තු | | - | 2,100 |
| වාහන රක්ෂණ | | 1,562,223 | 1,675,896 |
| ගබඩා රක්ෂණ | | - | 7,030 |
| පිරිසකර, යන්ත්‍රෝපකරණ හා උපකරණ සඳහා ණය | | 123,781,473 | 123,110,552 |
| මොටර් රථ මත ණය | | 37,336,943 | 30,738,768 |
| අලුත් වැඩියා හා නඩත්තු - පිරිසකර, යන්ත්‍රෝපකරණ හා උපකරණ | | 857,633 | 1,458,745 |
| අලුත් වැඩියා හා නඩත්තු - වාහන (වැඩහල) | | 1,438,568 | 1,547,788 |
| අලුත් වැඩියා හා නඩත්තු - පිරිසකර, යන්ත්‍රෝපකරණ හා උපකරණ (රථ වාහන) | | 177,920 | 34,845 |
| අලුත් වැඩියා හා නඩත්තු - පිරිසකර, යන්ත්‍රෝපකරණ හා උපකරණ (වෙනත්) | | 746,020 | 1,554,040 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනෙත් අවසන් වර්ෂය

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන
2013
2012

මෙහෙයුම් වියදම (මතු සම්බන්ධයි)

| | | |
|--|----------------------|----------------------|
| ලියාපදිංචි සහ බලපත්‍ර ගාස්තු | 587,713 | 421,617 |
| උප කොන්ත්‍රාත් | 1,085,752,228 | 1,092,826,241 |
| වට්ටම | - | 273,717 |
| ප්‍රමාද ගාස්තු | 6,185,652 | 6,003,112 |
| උප කොන්ත්‍රාත් ගිණුමෙන් අඩු කළ පිරිවැටුම් බද්ද | 3,830,498 | 5,446,314 |
| බැඳුම්කර සඳහා ගාස්තු | 9,923,573 | 30,398,683 |
| දුරකථන ගාස්තු | 2,689,992 | 2,945,739 |
| තැපැල් ගාස්තුව හා ටෙලෙක්ස් | 28,806 | 295,269 |
| මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය | 759,105 | 1,086,822 |
| ගමන් | 6,490,934 | 5,293,277 |
| විනෝදාස්වාදය | 3,076,556 | 3,110,135 |
| මුද්දර ගාස්තු | 10,630 | 3,086 |
| කුලියට | 10,620,360 | 12,438,000 |
| විදුලිය | 6,844,164 | 7,134,170 |
| පරිගණක | 61,985 | 43,935 |
| ජලය | 2,035,870 | 1,726,318 |
| ටෙන්ඩර් ගාස්තු | 36,180 | 27,682 |
| ආරක්ෂක වියදම් | - | 54,280 |
| සුඛසාධන හා විනෝදාත්මක කටයුතු - වැඩබිම් | 36,950 | 16,441 |
| රක්ෂණය | 365,142 | 680 |
| රක්ෂණ සියලු අවදානම් | 3,066,306 | 5,876,726 |
| පුවත්පත් හා වාර ප්‍රකාශන | 189,460 | 201,035 |
| විවිධ - වැඩබිම් | 5,372,606 | 4,639,921 |
| උපදේශක හා වෘත්තීය ගාස්තු | 2,200,000 | - |
| ඉදිකිරීම් කර්මාන්ත සහතික අරමුදල් බද්ද | 12,588,540 | 7,317,625 |
| ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම | 621,967 | 69,145 |
| සේවා ගාස්තු | 3,335,131 | 3,901,276 |
| පරික්ෂණ ගාස්තු - වැඩබිම් | 376,649 | 6,380,952 |
| වෙළඳ දැන්වීම් | 305,801 | 255,416 |
| අලුත් වැඩියා හා නඩත්තු - කාර්යාල උපකරණ | 55,116 | 38,194 |
| වටිපනම් හා බදු | 300 | 3,000 |
| ප්‍රකාර කොටස ගෙවීම් ගිවිසුම | (69,804) | 64,978 |
| මන්දගාමී හා හාවිතා නොවන තොග සඳහා හානිකර ප්‍රතිපාදන | (98,891) | 4,266,552 |
| කම්කරු වියදම් - අමුද්‍රව්‍ය | 50,000 | - |
| තොග ගැලපුම 2012 | - | 9,866,497 |
| පුද්ගලික හදිසි අනතුරු රක්ෂණ | 453,292 | 730,488 |
| උප එකතුව | 3,429,897,283 | 3,479,364,849 |
| එකතු කිරීම - ආරම්භක තොග | 142,510,840 | 84,684,600 |
| අඩු - අවසන් තොග | (132,731,434) | (142,510,840) |
| විතුණුම් වටිනාකම | 3,439,676,689 | 3,421,538,609 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය

2013

2012

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන

සටහන - 03 අනේකුත් ආදායම්

| | | |
|---|--------------------|--------------------|
| ප්‍රවාහන ගාස්තු | 1,084,750 | 1,964,051 |
| ගල් සහ කලුගල් විකුණුම් | 2,037,995 | 5,400 |
| විලම්බිත ආදායම | 127,897,205 | 141,965,648 |
| විදේශ විනිමය ලාභය | - | 4,671,336 |
| දඩ | 17,285 | 710 |
| උපදේශක ගාස්තු | 3,867,504 | 2,729,819 |
| විවිධ ආදායම් | 52,741,284 | 13,070,236 |
| අධිභාර | 1,264 | 10,400 |
| රක්ෂණ ලැබීම් | 179,976 | 571,568 |
| නිවාස කුලියට දීමෙන් ලද ආදායම් -(ප්‍රධාන කාර්යාලය) | 33,750 | 57,570 |
| කුලී වාහන ආදායම් -(ප්‍රධාන කාර්යාලය) | 434,500 | 146,400 |
| විවිධ | 4,000 | 282,998 |
| දේපල,පිරිසිටිය හා උපකරණ විකුණුම් මත ලාභ | 2,419,372 | - |
| එකතුව | 190,718,883 | 165,476,136 |

සටහන - 04 - පරිපාලන වියදම්

| | | | |
|--|-------|------------|------------|
| සේවක ප්‍රතිලාභ | 04.01 | 84,328,564 | 84,393,232 |
| සමාජ සේවා වගකීම් | | 150,000 | - |
| දුරකථන | | 1,641,750 | 1,406,927 |
| තැපැල් ගාස්තුව හා ටෙලෙක්ස් | | 71,361 | 120,784 |
| මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය | | 274,315 | 60,069 |
| ගමන් හා යැපීම් දීමනා | | 1,282,984 | 1,247,236 |
| විනෝදාස්වාදය | | 371,528 | 506,893 |
| ප්‍රවාරණය | | 1,184,754 | 1,623,127 |
| නීති ගාස්තු | | 653,100 | 18,600 |
| විගණන ගාස්තු | | 250,000 | 200,000 |
| මුද්දර ගාස්තු | | 605 | 27,750 |
| වටිපනම් සහ බදු | | 171,864 | 1,737,107 |
| විදුලිය | | 3,889,123 | 3,734,755 |
| පරිගණක වියදම් | | 61,665 | 333,093 |
| ඝෂය කිරීම් - ඉඩම් හා ගොඩනැගිලි | | 5,406,502 | 5,214,770 |
| ඝෂය කිරීම්- ගෘහ භාණ්ඩ, කාර්යාල හා සුබසාධන | | 2,129,068 | 2,020,075 |
| ඝෂය කිරීම්-වෙනත් වියදම් | | 6,880,250 | 6,686,185 |
| ජල ගාස්තු | | 608,856 | 482,600 |
| ආපසු නොගෙවනු ලබන ටෙන්ඩර් ගාස්තු | | 167,061 | 212,178 |
| ආයතන | | - | 3,270 |
| ආරක්ෂක වියදම් | | - | 282,691 |
| සේවා ගාස්තු | | 12,235 | 58,478 |
| විවිධ වියදම් | | 3,071,284 | 2,760,347 |
| උපදේශක හා වෘත්තීය ගාස්තු | | 1,324,000 | 889,500 |
| සුබසාධන හා විනෝදාත්මක කටයුතු | | 54,000 | 74,920 |
| අලුත් වැඩියා හා නඩත්තු - ඉඩම් හා ගොඩනැගිලි | | 880 | 24,156 |
| අලුත් වැඩියා හා නඩත්තු - ගෘහභාණ්ඩ සවිකිරීම | | 346,809 | 62,381 |
| අලුත් වැඩියා හා නඩත්තු - වෙනත් වත්කම් | | 248,120 | 372,779 |
| රක්ෂණ සියලු අවදානම් - කොන්ත්‍රාත් | | 2,506,904 | 292,876 |

තොග ගැඟපුම් 2012

- (2,162,731)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| | 2013 | 2012 |
|---|--------------------|--------------------|
| සටහන | | |
| පරිපාලන වියදම් (මතු සම්බන්ධයි) | | |
| හදිසි අනතුරු | 15,203 | - |
| සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල - අධිභාර | 1,184,318 | - |
| පුවත්පත් හා වාර ප්‍රකාශන | 301,690 | 50,709 |
| ස්ථාවර නැවත තක්සේරු ගාස්තු | - | 65,000 |
| පරික්ෂා කිරීම හා රසායනාගාර ගාස්තු | - | 293,622 |
| සේවක අර්ථ සාධක අරමුදල - අධිභාරය | 31,292,048 | - |
| රාජකාරියේදී සිදු වූණ මරණ | - | 15,000 |
| පාරිභෝගික මුදල් - අධිභාරය | 693,264 | 381,155 |
| පරිත්‍යාග | 75,803 | 125,000 |
| සීමේන්ති පරිභෝජනය | - | 10,485 |
| දූව පරිභෝජනය | 70,140 | - |
| වැලි | - | 5,250 |
| ලෝහ | - | 1,620 |
| වෘත්ත පරිභෝජනය | 5,930,855 | 5,265,916 |
| ඉන්ධන පරිභෝජනය | 441,839 | 58,100 |
| ලිපි ද්‍රව්‍ය | 1,467,480 | 1,390,968 |
| විදුලි ආයතන පරිභෝජනය | 66,160 | 60,484 |
| ජල සම්පාදන ආයතන | 32,274 | 13,753 |
| වෙනත් තොග පරිභෝජනය | 439,192 | 226,599 |
| උප කොන්ත්‍රාත් | 7,605,677 | 7,303,905 |
| අලුත් වැඩියා - සැහැල්ලු වාහන | 718,603 | 462,765 |
| අලුත් වැඩියා - යන්ත්‍ර සූත්‍ර හා යන්ත්‍රෝපකරණ | 55,875 | 1,500 |
| ලියාපදිංචි සහ බලපත්‍ර ගාස්තු | 462,596 | 133,008 |
| ගිවිසුම් ගාස්තු- ප්‍රධාන කාර්යාලය | 652,942 | 2,960,221 |
| අන්තර්ජාල හා ඊ-මේල් ගාස්තු- ප්‍රධාන කාර්යාලය | 10,000 | - |
| පැවරීම - ප්‍රධාන කාර්යාලය | 1,030,423 | 792,600 |
| කළමනාකරණ සංවර්ධන - ප්‍රධාන කාර්යාලය | 150,153 | 86,605 |
| බාහිර කුලී - ප්‍රධාන කාර්යාලය | 4,105 | 765,556 |
| රක්ෂණ වාහන - ප්‍රධාන කාර්යාලය | 326,689 | - |
| සංවත්සරය වියදම් | - | 225,600 |
| ලාභ පාඩු ගැලපුම් | 1 | - |
| එකතුව | 170,114,912 | 133,379,468 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

2013 2012
සටහන

සටහන 4. 01 - සේවක ප්‍රතිලාභ වියදම්

මෙහෙයුම් වියදම්

| | | |
|---|-------------|-------------|
| වැඩ සේවා | 2,218,548 | 1,006,388 |
| වැටුප් හා වේතන - ස්ථිර | 81,856,773 | 79,007,329 |
| අතිකාල - ස්ථිර | 23,665,592 | 21,866,141 |
| සේවක අර්ථසාධක අරමුදල - ස්ථිර සේවක කාර්යය මණ්ඩලය | 11,065,654 | 9,028,554 |
| සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල - ස්ථිර සේවක කාර්යය මණ්ඩලය | 2,362,759 | 2,257,139 |
| වැටුප් හා වේතන - අනියම් කාර්ය මණ්ඩලය | 3,262,093 | 3,485,260 |
| අතිකාල - අනියම් කාර්ය මණ්ඩලය | 561,902 | 537,275 |
| සේවක අර්ථසාධක අරමුදල - අනියම් කාර්ය මණ්ඩලය | 277,456 | 221,904 |
| සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල - අනියම් කාර්ය මණ්ඩලය | 56,451 | 54,883 |
| උපකොන්ත්‍රාත්තුව - කම්කරු වැටුප් | 219,316,260 | 232,959,383 |
| වැඩ මුර දීමනා | 1,258,882 | - |
| විශේෂ දීමනා | 1,216,365 | 1,142,230 |
| නිවාඩුවට මුදල් ලබා ගැනීම | 1,050,674 | 2,633,084 |
| දිවි දීමනා | 4,676,143 | 8,513,932 |
| අවදානම් දීමනා | 244,025 | 343,700 |
| වැටුප් - කොන්ත්‍රාත් | 58,331,733 | 57,640,233 |
| අතිකාල - කොන්ත්‍රාත් | 20,221,935 | 18,770,629 |
| සේවක අර්ථසාධක අරමුදල - කොන්ත්‍රාත් | 7,602,852 | 6,470,346 |
| සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල - කොන්ත්‍රාත් | 1,668,283 | 1,617,587 |
| කම්කරු අතුරු වන්දි - වැඩබිම් | 330,968 | 703,262 |
| කම්කරු අතුරු වන්දි - වැඩබිම් | 414,289 | 403,496 |
| රක්ෂණ කම්කරු අතුරු වන්දි - වැඩබිම් | - | 381,957 |

441,659,639 449,044,711

පරිපාලන වියදම්

| | | | |
|---------------------------------------|-------|------------|------------|
| නිශ්චය කරන ලද විශ්‍රාම වැටුප් වියදම් | 19.01 | 7,668,071 | 8,142,994 |
| ආපදා ණය පිරිවැය | | 127,712 | 216,423 |
| අධ්‍යක්ෂ ගාස්තු | | 1,140,150 | 1,446,900 |
| සභාපතිගේ වැටුප් | | 512,333 | 840,000 |
| කම්කරු අතුරු වන්දි - ප්‍රධාන කාර්යාලය | | - | 32,963 |
| වැටුප් හා වේතන | | 51,244,874 | 52,067,861 |
| අතිකාල | | 7,098,964 | 6,918,593 |
| සේවක අර්ථ සාධක අරමුදල | | 5,939,852 | 5,978,515 |
| සේවක භාරකාර අරමුදල | | 1,484,963 | 1,492,258 |
| වෘත්තීය ග්‍රාහකත්වය | | 332,902 | 415,452 |
| විශේෂ දීමනා | | 197,100 | 3,600 |
| දීමනාව සේවා වැඩමුර - ප්‍රධාන කාර්යාලය | | - | 18,320 |
| දිවි දීමනා | | 8,043,073 | 5,154,463 |
| රක්ෂණ කම්කරු අතුරු වන්දි | | - | 1,050,772 |
| උපයන විට ගෙවීමේ බදු (PAYEE) | | 152,754 | 522,597 |
| පුහුණු සහ සංවර්ධන - ප්‍රධාන කාර්යාලය | | 385,813 | 91,523 |

84,328,564 84,393,232

සමස්ත සේවක ප්‍රතිලාභ වියදම්

525,988,203 533,437,942

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වර්ෂය
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

2013 2012
 සටහන

සටහන 05 - බෙදා හැරීම් වියදම්

ව්‍යාපාර ප්‍රවර්ධන

එකතුව

| | |
|---|---|
| - | - |
| - | - |
| - | - |

සටහන 06 - අනෙකුත් වියදම්

වෙළඳ ලැබීම් මත හානිකර පාඩු

බැංකු හර බදු

බැංකු ගාස්තු

මුළු එකතුව

| | |
|--------------------|-------------------|
| (11,388,082) | 22,053,047 |
| 22,070 | - |
| 1,783,724 | 843,502 |
| (9,582,288) | 22,896,549 |

සටහන 07 - මූල්‍ය ආදායම් හා මූල්‍ය වියදම්

මූල්‍ය ආදායම

පොලී ආදායම් - දැනට පවතින මූල්‍ය වත්කම් විකිණීමේදී

පොලී ආදායම් - ආයෝජන කල්පිරීමේදී

පොලී ආදායම් - ණය හා අනෙකුත් මුදල් ලැබීමේදී

ලාභයේ හෝ අලාභයේ හඳුනාගත් මුළු මූල්‍ය ආදායම

| | |
|------------------|------------------|
| 1,905,530 | 1,431,900 |
| 6,302,857 | 4,992,754 |
| 307,280 | 479,298 |
| 8,515,667 | 6,903,952 |

මූල්‍ය වියදම්

බැංකු අයිරා පොලී

ක්‍රමකෂය මූල්‍ය වගකීම් ගණනය මත පොලී වියදම

බදු පොලී

අනෙකුත් මූල්‍ය වියදම්

ලාභයේ හෝ අලාභයේ හඳුනාගත් මුළු මූල්‍ය වියදම

| | |
|-------------------|-------------------|
| 35,193,372 | 30,106,773 |
| 28,675,245 | 28,915,578 |
| 2,112,361 | 3,046,024 |
| 1,665,936 | 804,323 |
| 67,646,914 | 62,872,698 |

සටහන -08 බදු වියදම

වත්මන් බදු වියදම

වර්ෂය සඳහා ලාභය මත බදු

පෙර කාල වලදී උරුම ප්‍රතිපාදන ගැලපීම සඳහා

මුළු ජංගම බදු

| | |
|-------------------|---|
| 24,693,338 | - |
| - | - |
| 24,693,338 | - |

විලම්බිත බදු වියදම්

පිළිගත් බදු අය කල හැකි තාවකාලික වෙනස්කම් වල වෙනසක්

පිළිගත් අඩු කල හැකි තාවකාලික වෙනස්කම් වල වෙනසක්

අඛණ්ඩ මෙහෙයුම් මත මුළු බදු වියදම්

12

| | |
|-------------------|------------------|
| - | 1,675,928 |
| - | 1,263,791 |
| 24,693,338 | 2,939,719 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 2013 දෙසැම්බර් 31 වන දිනට
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන 09 - දේපල, පිරිසික හා උපකරණ

පිරිවැය හෝ තක්සේරු

| විස්තරය | සටහන | ඉඩම් | ගොඩනැගිලි | කාර්යාල උපකරණ | පිරිසික හා යන්ත්‍රෝපකරණ | මෝටර් රථ වාහන | වෙනත් වත්කම් | එකතුව |
|-------------------------------------|------|--------------------|--------------------|-------------------|-------------------------|--------------------|-------------------|----------------------|
| ජනවාරි 01, 2012 දී ශේෂය | | 635,312,513 | 103,968,767 | 31,538,754 | 185,313,888 | 120,944,822 | 67,556,756 | 1,144,635,501 |
| එකතු කිරීම් | | - | 1,428,274 | 2,749,371 | 1,224,555,550 | 144,984,500 | 5,530,367 | 1,379,248,061 |
| බැහැර කිරීම් | | - | - | - | - | - | - | - |
| ගැලපුම් | | - | - | (110,175) | (371,705) | (1,792) | (735,875) | (1,219,547) |
| 2012 දෙසැම්බර් 31 දී ශේෂය | | 635,312,513 | 105,397,041 | 34,177,950 | 1,409,497,733 | 265,927,531 | 72,351,248 | 2,522,664,016 |
| එකතු කිරීම් | | - | 14,808,843 | 1,087,728 | 8,348,975 | 982,143 | 204,592 | 25,432,281 |
| බැහැර කිරීම් | | - | - | - | 304,576 | 1,060,001 | - | 1,364,577 |
| 2013 දෙසැම්බර් 31 දී ශේෂය | | 635,312,513 | 120,205,884 | 35,265,678 | 1,417,542,131 | 265,849,673 | 72,555,840 | 2,546,731,720 |
| සම්මුඛිත ක්‍ෂය වීම් | | | | | | | | |
| විස්තරය | සටහන | ඉඩම් | ගොඩනැගිලි | කාර්යාල උපකරණ | පිරිසික හා යන්ත්‍රෝපකරණ | මෝටර් රථ වාහන | වෙනත් වත්කම් | එකතුව |
| ජනවාරි 01, 2012 දී ශේෂය | | - | 34,692,398 | 21,283,327 | 142,335,224 | 82,117,679 | 30,138,456 | 310,567,084 |
| වර්ෂය සඳහා ක්‍ෂය කිරීම් | | - | 5,214,770 | 2,020,075 | 123,110,552 | 30,738,768 | 6,686,185 | 167,770,350 |
| බැහැර කිරීම් | | - | - | - | - | - | - | - |
| ගැලපුම් | | - | - | (6,988) | (2,960,815) | 1 | (342,557) | (3,310,360) |
| 2012 දෙසැම්බර් 31 දී වන ශේෂය | | - | 39,907,168 | 23,296,414 | 262,484,960 | 112,856,447 | 36,482,084 | 475,027,073 |
| වර්ෂය සඳහා ක්‍ෂය කිරීම් | | - | 5,406,502 | 2,111,068 | 123,781,473 | 37,336,943 | 6,880,250 | 175,516,236 |
| බැහැර කිරීම් | | - | - | - | 217,763 | 1,059,999 | - | 1,277,762 |
| 2013 දෙසැම්බර් 31 දී ශේෂය | | - | 45,313,670 | 25,407,482 | 386,048,670 | 149,133,391 | 43,362,334 | 649,265,547 |

65,489,873 10,881,536 1,147,012,772 153,071,084 35,869,163 2,047,636,942
 74,892,215 9,858,197 1,031,493,461 116,716,282 29,193,506 1,897,466,173

(මතු සම්බන්ධයි)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීතිගත සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනට

(සියලු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන 09.01 - නොනිම් ප්‍රාග්ධන කාර්යය

| විස්තරය | වඩු කාර්මික වැඩ හල (අංගන 51) | නව කොන්ක්‍රීට් තලාද (අංගන 52 සහ 53) | ගබඩා (812) | ගෙට්ටුව හා ඉදිරිපස බිත්ති (053) | වැඩ අංශය (අංගන 53 සහ 812) | සූඛ පිරිසත (අංගන 52 සහ 53) | වැසිකිලි, වතුර ටැංකි කොන්ක්‍රීට් තට්ටු හා කාණු (අංගන 812) | මාර්ග ඉදිරිපස හා සයිකල් ගරාජය වැඩ හා ගල් කුඩු ආවරණය (53) | ගොඩනැගිල්ල නවීකරණය හා ඉදිකිරීම් (001) | එකතුව |
|--|------------------------------|-------------------------------------|----------------|---------------------------------|---------------------------|----------------------------|---|--|---------------------------------------|------------------|
| වටිනාකම | | | | | | | | | | |
| ජනවාරි 1, 2013 දී ශේෂය | 364,614 | 3,592,996 | 592,065 | 39,478 | - | - | - | - | - | 4,589,154 |
| එකතු කිරීම් | - | 11,681,470 | - | 359,374 | 241,274 | 1,725,528 | 667,410 | 306,906 | 1,113,053 | 16,095,014 |
| යැවීම් | - | (13,194,401) | - | (398,853) | (241,274) | - | (667,410) | (306,906) | - | (14,808,843) |
| එකතුව | 364,614 | 2,080,065 | 592,065 | - | - | 1,725,528 | - | - | 1,113,053 | 5,875,324 |
| සම්මුඛිත ක්‍ෂය වීම | | | | | | | | | | |
| 2013 වර්ෂය සඳහා ක්‍ෂය කිරීම් | - | - | - | - | - | - | - | - | - | - |
| වර්ෂය සඳහා ක්‍ෂය වීම් වෙනස් කිරීම් | - | 102,014 | - | 11,198 | 10,586 | - | 8,720 | 4,132 | - | 136,650 |
| 2013 වර්ෂය සඳහා ක්‍ෂය වීම් මාරු කිරීම් | - | (102,014) | - | (11,198) | (10,586) | - | (8,720) | (4,132) | - | (136,650) |
| එකතුව | - | - | - | - | - | - | - | - | - | - |
| දෙසැම්බර් 31, 2013 දී ශේෂය | 364,614 | 2,080,065 | 592,065 | - | - | 1,725,528 | - | - | 1,113,053 | 5,875,324 |

| විස්තරය | ප්‍රධාන වැඩ වල ප්‍රගතිය | ඉඩම් | ගොඩනැගිලි | කාර්යාල උපකරණ | පිරිසත හා යන්ත්‍රෝපකරණ | මොටර් රථ වාහන | වෙනත් වත්කම් | එකතුව |
|------------------------|-------------------------|-------------|------------|---------------|------------------------|---------------|--------------|---------------|
| ධාරණ පිරිවැය | | | | | | | | |
| දෙසැම්බර් 31, 2012 සිට | 4,589,154 | 635,312,513 | 65,489,873 | 10,881,536 | 1,147,012,772 | 153,071,084 | 35,869,163 | 2,052,226,096 |
| දෙසැම්බර් 31, 2013 සිට | 5,875,324 | 635,312,513 | 74,892,214 | 9,858,197 | 1,031,493,461 | 116,716,282 | 29,193,506 | 1,903,341,497 |

(මතු සම්බන්ධයි)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
2013 දෙසැම්බර් 31 වන දිනට
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

1.3. ඉඩම් හා ගොඩනැගිලි ප්‍රත්‍යාගණනය කිරීම.

නො.07 ග්‍රෙගරිගේ මාවත කොළඹ 07 හි මෙම ඉඩම් හා ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 317.54 සහ රු. මිලියන 37.99, 2005.03.28 කොන්ත්‍රාත් පදනම මත සංස්ථාපිත තක්සේරුකරුවකු විසින් තක්සේරු කරන ලදී. මෙම නැවත තක්සේරු කිරීමේ බලපෑම 2005.12.31 වන දිනට ගිණුම් කටයුතු වල දැනටමත් සංස්ථාපනය කර ඇත.

1.4 මෝටර් රථ ප්‍රත්‍යාගණනය කිරීම

සම්පූර්ණයෙන් ඝෂය වී තිබූ මෝටර් රථ 10ක ප්‍රධාන අලුත් වැඩියා පිරිවැය පදනම මත නැවත තක්සේරු කිරීම හා ගිණුම් සංස්ථාපනය කරන ලදී.

1.5. ගිණුම් වල ඇතුළත් කර නැති ස්ථාවර වත්කම්

දේපල අයිතිය නොමැති බැවින් පහත සඳහන් දේපල 2013-12-31 වන දිනට ගිණුම් ගතකර නොමැත.

| ස්ථානය | | ඉඩම් ප්‍රමාණය | | වටිනාකම |
|---------------------|----------|------------------------|------|----------------------|
| පැලියගොඩ | Block 01 | 16.45 perches | 1.00 | } 19,500,000.00 |
| පැලියගොඩ | Block 02 | 12.22 perches | 3.00 | |
| වේරගංතොට | | 4 Acr & 0.8 perches | - | } 7,080,000.00 |
| පේරාදෙණිය | Block 01 | 2 Hect. & 0.95 perches | 2.00 | |
| පේරාදෙණිය | Block 02 | 12.7 perches | - | } 13,990,875.00 |
| මැදවව්විය | | 2 Acres | 1.00 | |
| පොල්වත්ත - රත්මලාන | | 116 perches | 1.00 | 6,250,000.00 |
| | | | | 29,000,000.00 |
| මුළු වටිනාකම | | | | 75,820,875.00 |

(මතු සම්බන්ධයි)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
දෙසැම්බර් 31 වන දිනට

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| | සටහන | 2013 | 2012 |
|---|-------|---------------------|---------------------|
| සටහන 10 - රජයේ සමාගම් වල ආයෝජන | | | |
| වෙච්ඤාපෝවා (පෞද්ගලික සමාගම) | | 9,210,740 | 9,210,740 |
| ලංකා මැදිනිස් ලීසරස් (පෞද්ගලික සමාගම) | | | - |
| උප එකතුව | | 9,210,740 | 9,210,740 |
| ආයෝජන සඳහා ප්‍රතිපාදන එකතුව | | 9,210,740 | 9,210,740 |
| | | | |
| සටහන 11 - අනෙකුත් ආයෝජනයන් | | | |
| ජංගම නොවන ආයෝජන | | | |
| ස්ථාවර තැන්පතු - පරිණතයින්ට | | 50,130,743 | 46,031,076 |
| එකතුව | | 50,130,743 | 46,031,076 |
| | | | |
| ජංගම ආයෝජන | | | |
| ඉතිරි කිරීමේ තැන්පතු | | 38,045,055 | 35,186,721 |
| එකතුව | | 38,045,055 | 35,186,721 |
| | | | |
| මුළු ආයෝජන | | 88,175,798 | 81,217,797 |
| | | | |
| සටහන 12 - විලම්බිත බදු වත්කම් සහ වගකීම් | | | |
| වසර ආරම්භයේ සිට | | 6,850,855 | 6,850,855 |
| නුවමාරුව දක්වා/(සිට) ආදායම් ප්‍රකාශ | | 2,939,719 | 2,939,719 |
| වසර අවසානයේදී | 12.01 | 9,790,574 | 9,790,574 |
| | | | |
| සටහන 12.01 - විලම්බිත බදු වත්කම් /වගකීම් | | | |
| විලම්බිත බදු වගකීම් | | | |
| බදු කාර්යයන් සඳහා ප්‍රාග්ධන වියදම් දීමනාව | | 16,641,429 | 16,641,429 |
| විශ්‍රාමික ප්‍රතිලාභ පොරොන්දුව | | | - |
| එකතුව | | 16,641,429 | 16,641,429 |
| | | | |
| විලම්බිත බදු වත්කම් | | | |
| බදු කාර්යයන් සඳහා ප්‍රාග්ධන වියදම් දීමනාව | | - | - |
| විශ්‍රාමික ප්‍රතිලාභ පොරොන්දුව | | 6,231,977 | 6,231,977 |
| එකතුව | | 6,231,977 | 6,231,977 |
| ශුද්ධ බදු වත්කම් /(වගකීම්) | | (10,409,452) | (10,409,452) |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනට
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| සටහන | 2013 | 2012 | |
|--|--------------------|----------------------|----------------------|
| සටහන 13 - ලේඛණය | | | |
| සීමෙන්ති | 3,236,808 | 2,963,377 | |
| වැලි | 2,016,618 | 3,843,007 | |
| ලෝහමය | 16,232,644 | 7,307,441 | |
| වානේ | 42,506,069 | 40,996,809 | |
| දැව | 1,421,366 | 956,679 | |
| ඉන්ධන හා ලිහිසි තෙල් | 3,243,865 | 2,504,813 | |
| පුපුරන ද්‍රව්‍ය හා පිපිරුම් ද්‍රව්‍ය | 479,065 | 437,969 | |
| කොන්ක්‍රීට් අයිතම | 4,962,920 | 6,264,268 | |
| වාහන අමතර කොටස් | 16,116,551 | 13,371,463 | |
| ලිපි ද්‍රව්‍ය | 693,644 | 580,138 | |
| තාර | 11,539,039 | 36,929,629 | |
| විදුලි භාණ්ඩ | 10,331,579 | 7,461,757 | |
| පයිප්ප හා ජල ප්‍රවාහන අයිතම | 2,089,600 | 3,862,260 | |
| වෙනත් තොග අයිතම | 60,991,115 | 40,723,125 | |
| බොරළු කොටස් | 12,000 | 83,825 | |
| වානේ - මාර්ග සංවර්ධන අධිකාරිය | - | 167,357 | |
| පූර්ව නිර්මිත | 4,822,350 | 4,694,250 | |
| නිමි භාණ්ඩ - කොන්ක්‍රීට් අයිතම | 132,474,189 | 141,727,082 | |
| නිමි භාණ්ඩ - ලෝහ නිප්පාදන | 257,244 | 314,210,425 | |
| තොග ගැලපීම | 1,301,236 | - | |
| | 314,727,903 | 629,085,675 | |
| වලනය සහ වලනය නොවන තොග සඳහා වෙන් කිරීම | (4,167,661) | (4,266,552) | |
| එකතුව | 310,560,242 | 624,819,123 | |
| සටහන 14 - ආදායම් බදු වත්කම් | | | |
| ආර්ථික සේවා ගාස්තු | 25,684,943 | 25,684,943 | |
| රඳවා ගැනීමේ බද්ද ව්‍යාපෘති මත | 128,389,149 | 127,987,299 | |
| රඳවා ගැනීමේ බද්ද පොලිය මත | 6,207,881 | 5,976,483 | |
| | 160,281,972 | 159,648,725 | |
| වර්ජනය සඳහා ප්‍රතිපාදන | (84,609,105) | (59,915,767) | |
| එකතුව | 75,672,867 | 99,732,958 | |
| සටහන 15 - වෙළඳ සහ වෙනත් ලැබිය යුතු | | | |
| වෙළඳ ණයගැතියන් | 15.01 | 1,741,703,851 | 1,638,767,671 |
| රඳවා තබා ගත් මුදල් | 15.02 | 495,747,505 | 420,033,273 |
| විවිධ ණයගැතියන් | 15.03 | 37,680,993 | 30,294,132 |
| ණය සහ අත්තිකාරම් | 15.04 | 7,319,342 | 8,392,843 |
| මිලදී ගැනීම් සහ උප කොන්ත්‍රාත් මත අත්තිකාරම් | 15.05 | 143,022,798 | 144,199,925 |
| වෙනත් අත්තිකාරම් සහ තැන්පතු | 15.06 | 14,933,412 | 14,906,292 |
| | | 2,440,407,901 | 2,256,594,136 |
| ජංගම නොවන වෙළඳ සහ වෙනත් ලැබිය යුතු මුදල් | | | - |
| ජංගම වෙළඳ සහ වෙනත් ලැබිය යුතු මුදල් | | 2,440,407,901 | 2,256,594,136 |
| එකතුව | | 2,440,407,901 | 2,256,594,136 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)

දෙසැම්බර් 31 වන දිනට

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| සටහන | 2013 | 2012 |
|--|----------------------|----------------------|
| සටහන 15.01 - වෙළඳ ණය ගැතියෝ | | |
| ඉදිකිරීම් ණයගැතියෝ | 128,016,108 | 187,831,901 |
| කොන්ක්‍රීට් අංගන ණයගැතියෝ | 112,506,201 | 102,094,751 |
| ගනුදෙනුකරුවන් වෙතින් අයවිය යුතු එකතුව | <u>1,501,181,543</u> | <u>1,348,841,018</u> |
| | 1,741,703,851 | 1,638,767,671 |
| සටහන 15.02 රඳවා තබාගත් මුදල් | | |
| රඳවා තබා ගත් - ඉදිකිරීම් කටයුතු | 435,271,383 | 358,693,272 |
| ලැබිය යුතු ඇවර හානි මුදල් | 60,476,122 | 61,340,001 |
| එකතුව | <u>495,747,505</u> | <u>420,033,273</u> |
| සටහන 15.03 විවිධ ණය ගැතියෝ | | |
| සේවක ආරක්ෂක තැන්පතු | 776,974 | 798,905 |
| ලැබිය යුතු පොලී | 65,707 | 82,040 |
| පෙර ගෙවුම් | 1,073,212 | 696,416 |
| ජාතිය ගොඩ නැගීමේ බදු අවිනිශ්චිත ගිණුම | 201,028 | 168,500 |
| ලැබිය යුතු ජාතිය ගොඩනැගීමේ බදු මුදල් | 1,130,343 | 1,130,343 |
| පෙර මිලුණ ණයකරුවෝ බෙවිකොපෝවා (පොද්ගලික සමාගම) | 34,433,731 | 27,417,928 |
| එකතුව | <u>37,680,993</u> | <u>30,294,132</u> |
| සටහන 15.04 ණය සහ අත්තිකාරම් | | |
| ආපදා ණය මත පෙර ගෙවුම් වියදම් | 528,340 | 423,712 |
| වැටුප් හා වෙනත් අත්තිකාරම් | 947,549 | 2,090,018 |
| උත්සව අත්තිකාරම් | 831,287 | 803,887 |
| අත්තිකාරම් - ගමන් | 167,447 | 110,519 |
| ආපදා ණය | 2,993,789 | 2,965,166 |
| වෛද්‍ය රක්ෂණය | - | (1,123) |
| වැටුප් අත්තිකාරම් - අතියම් සේවක | 48,933 | 70,933 |
| වැටුප් අත්තිකාරම් - කොන්ත්‍රාත් සේවක | 1,315,100 | 1,648,637 |
| වෛද්‍ය රක්ෂණය | 486,898 | 281,096 |
| එකතුව | <u>7,319,342</u> | <u>8,392,843</u> |
| සටහන 15.05 - මිලදී ගැනීම් සහ උප කොන්ත්‍රාත් මත අත්තිකාරම් | | |
| ණය වර ලිපි ආන්තික ගිණුම | 49,516,662 | 18,515,552 |
| මිලදී ගැනීම් අත්තිකාරම් - ප්‍රධාන කාර්යාලය | 545,519 | 668,494 |
| මිලදී ගැනීම් අත්තිකාරම් - ව්‍යාපෘති | 15,996,093 | 23,277,727 |
| මිලදී ගැනීම් අත්තිකාරම් - ඉදිකිරීම් | 20,682,443 | 27,293,931 |
| මිලදී ගැනීම් අත්තිකාරම් - රත්මලාන කොන්ක්‍රීට් අංගනය | 1,968,559 | 7,539,475 |
| විවිධ අත්තිකාරම් | 5,121,079 | 947,587 |
| සමුපකාර සමිතිය පොලොන්නරුව | 5,000 | 5,000 |
| ඉන්ධන අත්තිකාරම් | 413,537 | 413,537 |
| සේවා අත්තිකාරම් | (11,900) | (11,900) |
| මිලදී ගැනීම් අත්තිකාරම් - පැලියගොඩ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය | 33,434,454 | 21,633,899 |
| උප කොන්ත්‍රාත් අත්තිකාරම් | 15,299,042 | 43,864,313 |
| මිලදී ගැනීම් අත්තිකාරම් - අවිස්සාවෙල්ල (ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය) | 52,311 | 52,311 |
| එකතුව | <u>143,022,798</u> | <u>144,199,925</u> |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනට

| (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්) | සටහන | 2013 | 2012 |
|--|------|-------------------|-------------------|
| සටහන 15.06 - වෙනත් අත්තිකාරම් සහ තැන්පතු | | | |
| ටෙන්ඩර් තැන්පතු (නැවත නොගෙවන) | | 199,875 | 124,875 |
| ඉන්ධන තැම්පතු - අමිනිටිගල (992) | | 1,500,000 | 1,500,000 |
| විදුලිබල මණ්ඩලය - තැන්පතු | | 1,350,065 | 1,336,141 |
| ඉන්ධන තැම්පතු - දෙහිවල | | 500,000 | - |
| ඉන්ධන තැම්පතු - ගල්මය | | 200,000 | - |
| ඉන්ධන තැම්පතු - කොට්ටාව | | 100,000 | - |
| ජල තැම්පතු | | 426,231 | 297,536 |
| ඉන්ධන තැම්පතු - වෙරගංතොට | | 20,000 | 20,000 |
| ඉන්ධන තැම්පතු - රත්තනපිටිය | | 100,000 | 100,000 |
| ඉන්ධන තැම්පතු - ප්‍රධාන කාර්යාලය - රථ වාහන | | 300,100 | 300,100 |
| ඉන්ධන තැම්පතු - ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය | | 415,000 | 415,000 |
| ඉන්ධන තැම්පතු - කුටුගස්තොට | | 4,421 | 4,421 |
| ඉන්ධන තැම්පතු - තල්දූව-මිට්ටිගමමන | | - | 3 |
| ඉන්ධන තැම්පතු - මාවතැල්ල අරණයක පාර | | 600,000 | 600,000 |
| ඉන්ධන තැම්පතු - කැගල්ල - රඹුක්කින පාර | | 300,000 | 300,000 |
| ඉන්ධන තැම්පතු - කොළඹ මහ නගර සභාව | | - | 400,000 |
| ඉන්ධන තැම්පතු - කැගල්ල - පොලොන්නරුව | | 400,000 | 100,000 |
| ඉන්ධන තැම්පතු - පාලවිය | | 250,000 | 250,000 |
| ඉන්ධන තැම්පතු - කල්ලඩි | | 1,000,000 | 600,000 |
| ඉන්ධන තැම්පතු - රන්ටැඹේ | | - | 150,000 |
| ඉන්ධන තැම්පතු - දැදුරු ඔය | | - | 300,000 |
| ඉන්ධන තැම්පතු - කඵගග - නිකවතු ඔය | | - | 200,000 |
| ඉන්ධන තැම්පතු - මොරගහකන්ද අඹන් | | 700,000 | 700,000 |
| ඉන්ධන තැන්පතු - යටියන්තොට දැරණියගල | | 1,800,000 | 1,800,000 |
| ඉන්ධන තැන්පතු - මැදවව්විය | | 75,000 | 75,000 |
| ඉන්ධන තැන්පතු - උසුගල - සියම්ඹලාගමුව | | 500,000 | 500,000 |
| ඉන්ධන තැම්පතු - පොලොන්නරුව | | 1,000,000 | 1,000,000 |
| ඉන්ධන තැම්පතු - මැදිටිගිය | | 150,000 | 150,000 |
| ඉන්ධන තැම්පතු - මීන්තෙටිය පාර | | - | 500,000 |
| ඉන්ධන තැම්පතු - හොරණ ඊධප ආයෝජන කලාපය | | - | 150,000 |
| ඉන්ධන තැම්පතු - තිරුවානාකැටිය | | 100,000 | 100,000 |
| ඉන්ධන තැම්පතු - ගල්පොත්තේ ගම තන්තිට්මලේ | | 49,993 | 149,993 |
| ඉන්ධන තැම්පතු - මැණික් ෆාම් | | 200,000 | 200,000 |
| ඉන්ධන තැම්පතු - පැකේජ් 06 | | - | 400,000 |
| ඉන්ධන තැම්පතු - දැදුරු ඔය | | 100,000 | 100,000 |
| ඉන්ධන තැම්පතු - රුවන්වැල්ල | | 50,000 | - |
| වෙනත් තැම්පතු - ඇඹිලිපිටිය වතුර ටැංකිය | | - | - |
| ඉන්ධන තැම්පතු - දැදුරු ඔය ජලාශය | | 200,000 | 200,000 |
| ඉන්ධන තැන්පතු - බෝපිටිය ගල් කුඩු මගින් | | 405,000 | 405,000 |
| ඉන්ධන තැන්පතු - දැදිගම ගලිගමුව | | 300,000 | 300,000 |
| ඉන්ධන තැන්පතු - මොණරාගල | | 7,726 | 7,726 |
| ඉන්ධන තැන්පතු - සමුපකාර සමිතිය මොරටුව | | 250,000 | 250,000 |
| ඉන්ධන තැන්පතු - ගැටඹේ | | - | 90,496 |
| ඉන්ධන තැන්පතු - උලපනේ | | 850,000 | 650,000 |
| ඉන්ධන තැන්පතු - සෙන්ගල් ඔය | | - | 50,000 |
| ඉන්ධන තැන්පතු - හේකිත්ත | | 30,000 | 30,000 |
| ඉන්ධන තැන්පතු - බතලගොඩ | | 150,000 | - |
| ඉන්ධන තැන්පතු - සිදුව ජල ව්‍යාපෘතිය | | 300,000 | - |
| ඉන්ධන තැන්පතු - මුවගම | | 50,000 | - |
| ඉන්ධන තැන්පතු - කිරිමැටියාන | | - | 100,000 |
| එකතුව | | 14,933,412 | 14,906,292 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනට
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| සටහන | 2013 | 2012 |
|---|----------------------|--------------------|
| සටහන 16 - බැංකුවේ මුදල් | | |
| ලංකා බැංකුව ඉඩම, මොරටුව - 71102809 | - | 856 |
| සම්පත් බැංකුව 001860000985 - (985) | - | 242,409 |
| ලංකා බැංකුව ඉඩම, මොරටුව - 71103201 | - | 32,108 |
| ලංකා බැංකුව ඉඩම, මොරටුව - 682972 | 134,981 | - |
| ලංකා බැංකුව සි/වයි 229786 - 134 | 20,082 | 21,382 |
| බැංකු මාරු ප්‍රධාන කාර්යාලය | 3,023,313 | 101,857 |
| ලංකා බැංකුව බෝපීටිය - ගිට්ටල්ල 3441284 | 432,710 | 2,558,533 |
| සම්පත් බැංකුව 001860000365 - (365) | 1,598,912 | 1,755,665 |
| අන්තර්ගත ගිණුම සම්පත් බැංකුව | 1,370,896 | 1,370,896 |
| සම්පත් බැංකුව - 001860000 1620 | - | 1,035,475 |
| ලංකා බැංකුව රත්මලාන 0004146443 | - | 3,144 |
| ලංකා බැංකුව රත්මලාන 0038856597 | - | 710 |
| ලංකා බැංකුව රත්මලාන 0001274730 | - | 25,848 |
| ලංකා බැංකුව රත්මලාන (පේරාදෙණිය) - 1274460 | 38,148 | 38,148 |
| බැංකු මාරු - (වැඩබිම්) | 7,741,355 | 1,637,155 |
| ලංකා බැංකුව - මැදවව්විය | 23,519 | 1,091,495 |
| සම්පත් බැංකුව - 1860000195 (195) | - | 2,026,563 |
| මහජන බැංකුව රත්මලාන - 080100921101178 (92) | 98,765 | 8,722 |
| මහජන බැංකුව රත්මලාන - 14 | 66,747 | 18,099,035 |
| මහජන බැංකුව රත්මලාන - 83 | 4,180,031 | - |
| ලංකා බැංකුව ඉඩම, මොරටුව - 0610213103 | 39,471,212 | 322,750,079 |
| ලංකා බැංකුව ඉඩම, මොරටුව - 6510876 | 2,718 | - |
| උප එකතුව | 58,203,391 | 352,800,082 |
| | | |
| අනෙක් ඇති මුදල් - සුළු මුදල් | | |
| රත්මලාන - සුළු මුදල් | 75,276 | 50,343 |
| සහාපති කාර්යාලය - සුළු මුදල් | 64 | - |
| PMU - සුළු මුදල් | 12,945 | - |
| D,P&P - සුළු මුදල් | 8,833 | - |
| කල්ලි - සුළු මුදල් | 13 | - |
| සංචාරක බංගලාව පේරාදෙණිය - සුළු මුදල් | 2,530 | - |
| පරිපාලන - සුළු මුදල් | 19,045 | - |
| කැගල්ල - සුළු මුදල් | 1 | - |
| ඉතිරි වැඩ කැලණිසිරි - සුළු මුදල් | 25,000 | 25,000 |
| අලංකාර - සුළු මුදල් | 14,074 | 22,783 |
| කැගල්ල - රඹුක්කන - සුළු මුදල් | 865 | 866 |
| සිරිවර්ධන ජල සම්පාදන - සුළු මුදල් | - | 25,000 |
| අම්පාර නිවාස යෝජනා ක්‍රමය - සුළු මුදල් | - | 1,227 |
| සාමාන්‍යාධිකාරී කාර්යාලය - සුළු මුදල් | - | 3,000 |
| උප එකතුව | 158,645 | 128,218 |
| එකතුව | 58,362,036 | 352,928,300 |
| කෙටි කාලීනව කල්පිරෙන ආයෝජන | 38,045,055 | 35,186,721 |
| අවාසිදායක මුදල් හා මුදල් සමාන දෑ | (519,880,879) | (192,465,734) |
| | | |
| මුදල් හා මුදල් සමාන දෑ මුදල් ප්‍රවාහ ප්‍රකාශයට | (423,473,788) | 195,649,287 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
දෙසැම්බර් 31 වන දිනට
(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| | සටහන | 2013 | 2012 |
|---|-------|-----------------------------|-----------------------------|
| සටහන 17 - කල් බදු ණය හිමියන් | | | |
| වසර ආරම්භයේදී ශේෂය | | 24,731,706 | 34,846,514 |
| වසර තුළ ලබා ගැනීම | | - | - |
| | | <u>24,731,706</u> | <u>34,846,514</u> |
| වසර තුළදී ආපසු ගෙවීම් | | (8,964,456) | (10,114,808) |
| | | <u>15,767,250</u> | <u>24,731,706</u> |
| අවිනිශ්චිත පොලී ශුද්ධ | | (1,644,321) | (3,756,681) |
| | | <u>14,122,929</u> | <u>20,975,025</u> |
| | | | - |
| වසරක් තුළ ගෙවිය යුතු කල් බදු ණය හිමියන් | | 7,347,450 | 6,852,095 |
| වසරකින් පසුව ගෙවිය යුතු කල් බදු ණය හිමියන් | | 6,775,480 | 14,122,931 |
| | | <u>14,122,930</u> | <u>20,975,025</u> |
| සටහන 18 - ණය හා ණය ගැනීම් | | | |
| වසර ආරම්භයේදී ශේෂය | | 214,273,755 | 289,476,833 |
| වසර තුළදී ණය ගැනීම් | | - | 40,000,000 |
| එකතුව | | <u>214,273,755</u> | <u>329,476,833</u> |
| වසර තුළදී ආපසු ගෙවීම් | | (63,958,052) | (92,047,578) |
| ලියා හරිනු ලැබූ ණය ශේෂය | | (48,488,000) | (23,155,500) |
| ශුද්ධ | | <u>101,827,703</u> | <u>214,273,755</u> |
| එක් වසරක් තුළ ගෙවිය යුතු | | 14,877,204 | 59,877,204 |
| එක් වසරකින් පසු ගෙවිය යුතු | | 86,950,499 | 154,396,551 |
| මුළු ණය හා ණය ගැනීම් | | <u>101,827,703</u> | <u>214,273,755</u> |
| සටහන 19 - විශ්‍රමික ප්‍රතිලාභ බැඳීම | 19.01 | | |
| වර්ෂය ආරම්භයේ ශේෂය | | 47,984,168 | 56,995,829 |
| ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කිරීම/ඉවත් කිරීම | | 16,006,003 | 1,604,388 |
| වසර තුළ කල ගෙවීම් | | (7,549,637) | (10,616,050) |
| වසර අවසානයේ ශේෂය | | <u>56,440,533</u> | <u>47,984,168</u> |
| සටහන 19.01 - වසර තුළ වෙනස් කිරීම් | | | |
| පොලිය පිරිවැය | | 2,596,540 | 6,008,622 |
| වර්තමාන සේවා පිරිවැය | | 5,071,531 | 2,134,372 |
| වහාම හඳුනාගත් ශුද්ධ ලාභ අලාභ අඩුකිරීම | | 8,337,932 | (6,538,606) |
| එකතුව | | <u>16,006,003</u> | <u>1,604,388</u> |
| සටහන 20 - ගෙවිය යුතු වෙළඳ සහ අනෙකුත් | | | |
| වෙළඳ ගෙවීම් | 20.01 | 472,937,497 | 873,600,172 |
| එකතු කල අගය මත බදු | 20.02 | 381,633,457 | 211,242,261 |
| විවිධ ගෙවීම් | 20.03 | 508,922,256 | 191,626,089 |
| ගෙවිය යුතු සේවක ප්‍රතිලාභ | 20.04 | 63,481,704 | 49,238,635 |
| නැවත ගෙවන අත්තිකාරම් සහ රඳවා ගැනීම් | 20.05 | 787,451,637 | 979,367,179 |
| නැවත ගෙවන තැම්පතු | 20.06 | 810,745 | 832,497 |
| එකතුව | | <u>2,215,237,296</u> | <u>2,305,906,833</u> |
| ජංගම නොවන වෙළඳ සහ වෙනත් ගෙවීම් | | 175,684,228 | 500,439,673 |
| ජංගම වෙළඳ සහ වෙනත් ගෙවීම් | | <u>2,215,237,296</u> | <u>2,305,906,833</u> |
| එකතුව | | <u>2,390,921,524</u> | <u>2,806,346,506</u> |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීරණ සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනට
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| සටහන | 2013 | 2012 |
|---|--------------------|----------------------|
| සටහන - 20.01 වෙළඳ ගෙවීම් | | |
| ප්‍රධාන ණය හිමියන් - ප්‍රධාන කාර්යාලය | 30,203,523 | 23,405,536 |
| ණය හිමියන් - වැඩබිම් | 374,667,296 | 760,786,214 |
| ණය හිමියන් - ණය මුදල් | 46,998,869 | 54,405,504 |
| ජාතිය ගොඩනැගීමේ බද්ද | 9,099,278 | 8,849,941 |
| ජාතිය ගොඩනැගීමේ බද්ද | 80,804 | 140,856 |
| ද්‍රව්‍ය සඳහා ලැබූ මුදල් - වැඩබිම් | 11,733,827 | 25,858,221 |
| පාලන ගිණුම- අත්තිකාරම් | 153,900 | 153,900 |
| එකතුව | 472,937,497 | 873,600,172 |
| සටහන - 20.02 එකතු කළ අගය මත බදු | | |
| එකතු කළ අගය මත රඳවා ගත් බදු | - | (46,326) |
| එකතු කළ අගය මත ලබාගත් බදු | (612,179) | (556,853) |
| අවිනිශ්චිත එකතු කළ අගය මත බදු | 12,405,510 | 10,618,572 |
| ගෙවිය යුතු එකතු කළ අගය මත බදු | 8,445,187 | 11,362,032 |
| එකතු කළ අගය මත බදු පාලන ගිණුම | 361,394,939 | 189,864,835 |
| එකතුව | 381,633,457 | 211,242,261 |
| සටහන 20.03 විවිධ ගෙවීම් | | |
| උපවිත වියදම් | 401,834,842 | 101,514,840 |
| විගණනකාධිපති | 3,025,200 | 2,775,200 |
| ගංවතුර සහනාධාර අත්තිකාරම් | - | 92,894 |
| නැවත ගෙවන තැම්පතු | 4,330,609 | 3,661,000 |
| සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් අධිභාර | 26,563,192 | 19,881,507 |
| ඉදිකිරීම් ආරක්ෂක අරමුදලේ මිලියන 100 ණය පොලී ගෙවිය යුතු | 73,143,304 | 63,679,804 |
| ජනශක්ති රක්ෂණ සමාගම | 25,087 | 19,276 |
| නැවත ගෙවන ණය | 22 | 1,568 |
| එකතුව | 508,922,256 | 191,626,089 |
| සටහන 20.4 - සේවක ප්‍රතිලාභ ගෙවීම් | | |
| ශුද්ධ වැටුප් හා වේතන | 2,268,214 | 2,543,811 |
| අතියම් වේතන පාලන ගිණුම | 585,286 | 432,172 |
| මුදල් අවකරය - පාලන ගිණුම | 380,776 | 565,777 |
| උපයන විට ගෙවීම් | 30,000 | - |
| සේවක අර්ථ සාධක අරමුදල | 53,870,197 | 32,873,657 |
| සේවක භාරකාර අරමුදල | 872,703 | (322,606) |
| කොන්ත්‍රාත් සේවක වැටුප් | 3,342,204 | 1,827,456 |
| පාරිතෝෂිත මුදල් ගෙවීම් | - | 9,333,994 |
| වෛද්‍ය රක්ෂණය | 497,119 | 482,541 |
| නොගෙවූ ප්‍රසාද දීමනා | 6,000 | |
| නොගෙවූ වැටුප් හා වේතන | 1,499,783 | 1,372,411 |
| නොගෙවූ වැටුප් හා වේතන - අත්තිකාරම් | 129,424 | 129,424 |
| එකතුව | 63,481,704 | 49,238,635 |
| සටහන 20.5 - ගෙවිය යුතු අත්තිකාරම් හා රඳවා ගැනීම් | | |
| ගනුදෙනුකරුවන්ගේ අත්තිකාරම් | 734,576,329 | 919,309,568 |
| ඇතැම් අත්තිකාරම් - කොන්ක්‍රීට් වැඩපල | 52,875,308 | 59,739,726 |
| ඇතැම් අත්තිකාරම් - තාර නිෂ්පාදනාගාරය | - | 317,885 |
| විශේෂ අත්තිකාරම් | 175,684,228 | 500,439,673 |
| එකතුව | 963,135,865 | 1,479,806,852 |
| ගනුදෙනුකරුවන්ගේ අත්තිකාරම් | | |
| සටහන 20.06 - නැවත ගෙවන තැම්පතු | | |
| ආරක්ෂක තැන්පතු - සේවක | 810,745 | 832,497 |
| එකතුව | 810,745 | 832,497 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ තීන්ත සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනට
 (සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

| | සටහන | 2013 | 2012 |
|--|------|--------------------|--------------------|
| සටහන - 21 බැංකු අයිරා | | | |
| ලංකා බැංකුව - 75416320 | | 200,841,425 | - |
| ලංකා බැංකුව - 683115 (649) | | - | 792,358 |
| ලංකා බැංකුව - 682972 (972) | | - | 757,766 |
| ලංකා බැංකුව - 683116 (657) | | 100,316,418 | 99,988,244 |
| ලංකා බැංකුව - 6183114 (622) | | 162 | 171,389 |
| සම්පත් බැංකුව - 195 | | 2,514,623 | 19,408,881 |
| සම්පත් බැංකුව - 242 | | 127,366,730 | - |
| මහජන බැංකුව රත්මලාන -801620112601 | | 14,998,880 | 19,627,813 |
| සම්පත් බැංකුව - 001860000349 - (349) | | 23,681,017 | 28,999,574 |
| ලංකා බැංකුව වේරගංතොට 3535848 (848) | | 66 | 593 |
| මහජන බැංකුව රත්මලාන - 08010038110178 | | - | 1,212,600 |
| මහජන බැංකුව රත්මලාන- 080100471101178 | | 5,840,677 | 4,567,281 |
| සම්පත් බැංකුව - 001860000 1620 | | 1,676,576 | - |
| මහජන බැංකුව රත්මලාන - 08010056110178 | | - | 5,429,508 |
| මහජන බැංකුව රත්මලාන 91101178-29 | | 6,484,070 | 4,379,282 |
| මහජන බැංකුව රත්මලාන 08010092110178 | | 5,360,829 | - |
| නුවමාරු මුදල් | | - | 186,911 |
| මහජන බැංකුව රත්මලාන - 08010083110178 | | 29,719,719 | - |
| ලංකා බැංකුව ඉඩම. මොරටුව - 6443 | | 2,656 | - |
| සම්පත් බැංකුව - 001860000985 | | 1,077,031 | - |
| ලංකා බැංකුව ඉඩම. මොරටුව 0006358457 | | - | 682,474 |
| මහජන බැංකුව රත්මලාන -83-080100831101 | | - | 5,392,137 |
| ලංකා බැංකුව ඉඩම. මොරටුව- 6510876 (876) | | - | 868,924 |
| එකතුව | | 519,880,879 | 192,465,734 |

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
 මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
 දෙසැම්බර් 31 වන දිනට
 (සියලු මුදල් ශ්‍රී ලංකාවේ රුපියල් වලින්)

2013 2012

සටහන 22 - සම්බන්ධිත පාර්ශව

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව හා මාස් ට්‍රස්ට් ගෝල්ඩන්ස් (පුද්) සමාගම එක්ව භූමිමා ස්ටේට් කෝපරේෂන් (පුද්ගලික) සමාගම බිහිකිරීම සඳහා ගිවිසුමකට එළඹ ඇත. රා.සං.හා නී. නී.සංස්ථාව එහි බලයලත් ප්‍රාග්ධන කොටස් 51 ක් සහ මාස් ට්‍රස්ට් ගෝල්ඩන්ස් (පුද්) සමාගම 49% දරයි.

ඩිවිකොපෝවා (පුද්) සමාගම සම්පූර්ණයෙන් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාවේ අනුබද්ධිත ආයතනයකි. කෙසේ වෙතත් 1997 වසරේ සිට අධ්‍යක්ෂක මණ්ඩලය නිදහස්ව හා සාධාරණව ආයතනයේ කළමනාකරන කටයුතු සිදු කරයි. වර්තමානයේ මෙම සමාගමේ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු නතර වී ඇත. එම නිසා කෘෂිකර්ම හා ජල සම්පාදන අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කොට සමාගමේ කටයුතු අවසන් කිරීමට යොදවා ඇත. මෙම සමාගමේ සේවය කල සියලුම සේවකයින්ට වන්දි මුදල් ලබා දීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කර ඇත.

මූල්‍ය තත්ත්වය පිළිබඳ අදාළ පාර්ශවයන්ගේ ප්‍රකාශන

| | | |
|-----------------------------------|-------------------|-------------------|
| ඩිවිකොපෝවා (පුද්) සමාගමේ ආයෝජන | 9,210,740 | 9,210,740 |
| පෙර මිශ්‍ර ණය ගැතියෝ (ඩිවිකොපෝවා) | 34,433,731 | 27,417,928 |

සටහන 23 - සම්බන්ධිත පාර්ශව සමග ගනුදෙනු

සටහන 23.01 - මව් සමාගම /අනුබද්ධ සමාගම/ආශ්‍රිත සමාගම් සමග ගනුදෙනු

| සමාගම | ගනුදෙනු | | |
|-------------------------|--------------|------------------|------------------|
| ඩිවිකොපෝවා (පුද්) සමාගම | මුදල් ලැබීම් | - | 1,503,000 |
| | මුදල් ගෙවීම් | 6,551,334 | 1,702,144 |
| එකතුව | | 6,551,334 | 3,205,144 |

සටහන 23.02 - ප්‍රධාන කළමනාකරණ පිරිස් සමග ගනුදෙනු

| | | |
|--|------------------|------------------|
| ප්‍රධාන කළමනාකරණ අංශයේ සේවා නියුක්තිකයන් සඳහා වැටුප් | 1,652,483 | 2,286,900 |
| එකතුව | 1,652,483 | 2,286,900 |

සටහන 24 - වත්කම් ඇපයට

වත්කම් ස්වභාවය හා වගකීම් ස්වභාවය

ඉඩකඩම් සටහන් අංක 09 දී පෙන්වා දී ඇත.

ග්‍රෙගරි මාවතේ ඉඩම් හා ගොඩනැගිලි

| | | |
|---|-------------|-------------|
| ඉඩම් හා ගොඩනැගිලි සම්පත් බැංකුවේ බැඳුම්කර හා ඇප පහසුකම් (රුපියල් 380.000.000) සහ බැංකු අයිරා පහසුකම් (ශ්‍රී ලංකා රුපියල් 50.000.000.) වලට ඇපකර වශයෙන් තබා ඇත. | 355,000,000 | 355,000,000 |
|---|-------------|-------------|

රත්මලාන ඉඩම් හා ගොඩනැගිලි

| | | |
|--|-------------|-------------|
| ඉඩම් හා ගොඩනැගිලි ලංකා බැංකුවේ පහසුකම් වලට (ශ්‍රී ලංකා රුපියල් 700.000.000.) වලට ඇපකර වශයෙන් තබා ඇත. | 800,000,000 | 800,000,000 |
|--|-------------|-------------|

සටහන 25 - ශේෂ පත්‍ර දිනයට සිදු වූ සිද්ධි

මූල්‍ය ප්‍රකාශණ වල ගැලපුම් කිරීමට හෝ හෙලිදරව් කිරීමට අවශ්‍ය ප්‍රමාණාත්මක සිද්ධි කිසිවක් වාර්තා කරන දිනට පසුව

සිදු වී නොමැත.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව
මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන් (මතු සම්බන්ධයි)
දෙසැම්බර් 31 වන දිනට

2013

2012

(සියලු සංඛ්‍යා ශ්‍රී ලංකා රුපියල් වලින්)

සටහන 26 - අංශිත තොරතුරු

අංශිත ආදායම් සහ වියදම්

| | කොන්ක්‍රීට් අංගනය | ඉදිකිරීම් | වෙනත් | එකතුව | කොන්ක්‍රීට් අංගනය | ඉදිකිරීම් | වෙනත් | එකතුව |
|--------------------|-------------------|--------------------|----------------------|-------------------|--------------------|--------------------|----------------------|-------------------|
| ආදායම් | 523,169,658 | 2,579,014,875 | 463,645,838 | 3,565,830,371 | 422,666,998 | 2,960,545,710 | 150,966,771 | 3,534,179,480 |
| විකුණුම් පිරිවැය | (412,970,117) | (2,432,434,204) | (594,694,968) | (3,439,676,689) | (293,169,729) | (2,776,154,183) | (352,214,698) | (3,421,538,609) |
| වෙනත් ආදායම් | 1,084,750 | 184,505,992 | 5,128,141 | 190,718,883 | 1,964,051.00 | 149,366,803.55 | 14,145,281.70 | 165,476,136 |
| පරිපාලන වියදම් | (20,424,122) | (120,300,066) | (29,411,625) | (170,114,913) | (11,428,432) | (108,220,895) | (13,730,141) | (133,379,468) |
| බෙදාහැරීමේ පිරිවැය | - | - | - | - | - | - | - | - |
| වෙනත් වියදම් | 1,150,457 | 6,776,301 | 1,655,531 | 9,582,288 | (1,961,858.59) | (18,577,709.08) | (2,356,980.83) | (22,896,549) |
| මූල්‍ය ආදායම | | | 8,515,667 | 8,515,667 | - | - | 6,903,952 | 6,903,952 |
| මූල්‍ය වියදම් | (8,121,738) | (47,837,830) | (11,695,657) | (67,646,914) | (5,387,158.78) | (51,013,395.70) | (6,472,143.32) | (62,872,698) |
| බදු පෙර ලාභය | 83,888,888 | 169,725,068 | (156,857,073) | 97,208,693 | 112,683,871 | 155,946,332 | (202,757,958) | 65,872,244 |

අංශිත වත්කම්

| | කොන්ක්‍රීට් අංගනය | ඉදිකිරීම් | වෙනත් | එකතුව | කොන්ක්‍රීට් අංගනය | ඉදිකිරීම් | වෙනත් | එකතුව |
|----------------------------------|--------------------|----------------------|-------------------|----------------------|--------------------|----------------------|--------------------|----------------------|
| ජංගම නොවන වත්කම් | | | | | | | | |
| දේපල, පිරිසිදු හා උපකරණ | 54,113,654 | 1,849,227,843 | - | 1,903,341,497 | 39,107,438 | 1,990,132,937 | 22,985,722 | 2,052,226,096 |
| රජයේ සතු සමාගම් වල ආයෝජන කිරීම | | | 9,210,740 | 9,210,740 | - | - | 9,210,740 | 9,210,740 |
| ව්‍යුත්පන්නයන් හා වෙනත් ආයෝජන | | | 50,130,743 | 50,130,743 | - | - | 46,031,076 | 46,031,076 |
| විලම්බිත වත්කම් බදු | 829,285 | 5,402,692 | - | 6,850,855 | 829,285 | 5,402,692 | - | 6,850,855 |
| ජංගම වත්කම් | - | - | - | - | - | - | - | - |
| භාණ්ඩ තොග | 205,095,479 | 89,172,321 | 16,292,442 | 310,560,242 | 193,324,251 | 69,380,302 | 48,687,902 | 311,392,455 |
| ව්‍යුත්පන්නයන් ඇතුළු වෙනත් ආයෝජන | | 38,045,055 | - | 38,045,055 | - | 35,186,721 | - | 35,186,721 |
| ආදායම් බදු වත්කම් | 28,166,800 | 84,954,673 | (37,448,605) | 75,672,868 | 28,166,800 | 109,014,763 | (36,987,354) | 99,732,958 |
| වෙළඳ සහ වෙනත් ලැබිය යුතු මුදල් | 165,322,792 | 2,225,347,911 | 49,737,199 | 2,440,407,902 | 118,243,704 | 2,016,899,210 | 67,045,718 | 2,202,188,632 |
| මුදල් හා මුදල් සමාන දෑ | 4,636,260 | 49,138,291 | 4,587,484 | 58,362,035 | 4,685,502 | 344,412,550 | 3,830,248 | 352,928,300 |
| එකතුව | 458,164,270 | 4,341,288,786 | 92,510,003 | 4,892,581,937 | 384,356,981 | 4,570,429,175 | 160,804,051 | 5,115,747,833 |

අංශිත වත්කම්

| | කොන්ක්‍රීට් අංගනය | ඉදිකිරීම් | වෙනත් | එකතුව | කොන්ක්‍රීට් අංගනය | ඉදිකිරීම් | වෙනත් | එකතුව |
|--------------------------------|----------------------|--------------------|--------------------|----------------------|--------------------|----------------------|----------------------|----------------------|
| ජංගම - නොවන වගකීම් | | | | | | | | |
| ණය හා ණය ගැනුම් | - | 51,900,499 | 35,050,000 | 86,950,499 | - | 83,538,000 | 94,014,051 | 154,396,551 |
| විග්‍රාමික ප්‍රතිලාභ පොරොන්දුව | 3,364,134 | 26,347,949 | 26,728,270 | 56,440,533 | 2,961,732 | 22,382,435 | 22,640,001 | 47,984,168 |
| කල් බදු ණය හිමියන් | | | 6,775,480 | 6,775,480 | - | - | 14,122,931 | 14,122,931 |
| විලම්බිත බදු වගකීම් | 4,667,485 | 11,355,066 | - | 16,641,429 | 4,667,485 | 11,355,066 | - | 16,641,429 |
| වෙළඳ සහ වෙනත් ගෙවීම් | | 175,684,228 | - | 175,684,228 | - | 500,439,673 | - | 500,439,673 |
| ජංගම වගකීම් | | | | | | | | |
| වෙළඳ සහ වෙනත් ගෙවීම් | 1,850,899,843 | 81,350,283 | 235,807,222 | 2,215,237,296 | 190,156,091 | 2,630,804,038 | (569,458,800) | 2,251,501,329 |
| ණය හා ණය ගැනුම් | | | 14,877,204 | 14,877,204 | - | - | 59,877,204 | 59,877,204 |
| කල් බදු ණය හිමියන් | | | 7,347,450 | 7,347,450 | - | - | 6,852,095 | 6,852,095 |
| බැංකු අයිරා | 152,724,389 | 56,563,659 | 310,592,831 | 519,880,879 | 29,000,167 | 36,661,410 | 126,804,157 | 192,465,734 |
| එකතුව | 2,011,655,852 | 403,201,685 | 637,178,456 | 3,099,834,998 | 242,569,387 | 1,242,140,161 | 1,858,393,376 | 3,244,281,114 |

අනෙකුත් අංශ - ප්‍රධාන කාර්යාලය, යාන්ත්‍රික අංශය සහ සංස්ථාවේ අනෙකුත් අංශයන්

ප්‍රතිපාදන - එක් එක් කොටස් වලින් වියදම් කරන ලද මෙහෙයුම්වලින් පදනම් කර ගෙන ඇත.

STATE DEVELOPMENT & CONSTRUCTION CORPORATION
Disclosure Requirement As Per LKAS 11

| NO. | PROJ. CODE | PROJECT NAME | Revised Contract Sum | Estimated Cost | Total Cost incurred up to 2012 | Cost incurred 2013 | Total Cost incurred up to 2013 | % Completion | Revenue Recognition up to 2013 | Revenue Recognition up to 2012 | DUE FROM/TO CUSTOMER | | | | | Amount of Retention | Mobilisation Advance | |
|-----|------------|--|----------------------|------------------|--------------------------------|--------------------|--------------------------------|--------------|--------------------------------|--------------------------------|----------------------|--|------------------------------------|---|-------------------|---------------------|----------------------|-----------------|
| | | | | | | | | | | | For the Year | Total Cost incurred to date as at 31.12.2013 | Recognised Profit as at 31.12.2013 | Bill Received (Cumulative) as at 31.12.2013 | Due From customer | | | Due to Customer |
| 1 | 873 | ULAPONE BRIDGE | 103,725,295.84 | 102,361,540.64 | 79,545,425.75 | 9,420,575.31 | 88,966,001.06 | 0.87 | 90,151,288.48 | 80,851,387.30 | 9,299,901.18 | 88,966,001.06 | 1,185,287.42 | 79,012,145.92 | 11,139,142.56 | - | 3,750,326.80 | (2,760,238.23) |
| 2 | 896 | HEKITTA FLOD PROTECTION | 34,396,957.58 | 61,569,516.72 | 45,411,459.25 | 12,911,557.79 | 58,323,017.04 | 0.95 | 34,396,957.58 | 34,104,630.08 | 292,327.50 | 58,323,017.04 | (23,926,059.46) | 13,113,143.42 | 21,283,814.16 | - | 1,287,233.47 | 3,208,558.48 |
| 3 | 909 | IHANDALA USWATAKEYYAWA | 32,117,908.30 | 27,847,774.36 | 27,676,176.32 | 171,598.04 | 27,847,774.36 | 1.00 | 32,117,908.30 | 32,893,891.42 | (775,983.12) | 27,847,774.36 | 4,270,133.94 | 18,113,829.30 | 14,004,079.00 | - | 1,577,180.07 | 1,113,916.65 |
| 4 | 912 | KALAWANA RAKWANA ROAD | 277,393,772.83 | 209,896,811.20 | 208,315,614.27 | 1,581,196.93 | 209,896,811.20 | 1.00 | 277,393,772.83 | 210,985,401.90 | 66,408,370.93 | 209,896,811.20 | 67,496,961.63 | 239,645,284.18 | 37,748,488.65 | - | 7,949,700.59 | - |
| 5 | 916 | VEYANGODA RUWANWELLA ROAD | 78,489,438.21 | 88,617,726.05 | 70,301,202.92 | 13,154,679.88 | 83,455,882.80 | 0.94 | 73,917,551.81 | 71,533,995.48 | 2,383,556.33 | 83,455,882.80 | (9,538,330.99) | 59,441,606.13 | 14,475,945.68 | - | 3,708,552.69 | - |
| 6 | 917 | KADAWATA GANEMULLA | 249,770,099.36 | 212,581,541.48 | 197,008,193.73 | 12,632,359.01 | 209,660,552.74 | 0.89 | 246,338,119.13 | 232,507,029.71 | 13,831,089.42 | 209,660,552.74 | 36,677,566.39 | 200,926,719.69 | 45,411,399.44 | - | 8,762,674.33 | - |
| 7 | 927 | IPALAVI KALPITIYA - ROAD | 88,933,126.06 | 71,479,180.98 | 59,139,575.43 | 2,858,625.88 | 61,998,201.31 | 0.87 | 77,137,059.73 | 73,580,408.24 | 3,556,651.49 | 61,998,201.31 | 15,138,858.42 | 58,595,516.79 | 18,541,542.94 | - | 4,363,486.27 | 513,638.32 |
| 8 | 929 | HOSTEL BLOCK BATHALAGODA | 167,141,413.13 | 127,271,788.08 | 107,284,228.06 | 19,987,560.02 | 127,271,788.08 | 0.95 | 112,405,703.19 | (112,405,703.19) | - | 127,271,788.08 | (127,271,788.08) | 139,400,000.00 | (139,400,000.00) | - | 4,740,039.60 | - |
| 9 | 936 | VERUGALARU | 90,563,462.84 | 62,532,187.68 | 62,532,187.68 | - | 62,532,187.68 | 1.00 | 90,563,462.84 | 82,650,859.81 | 7,912,603.03 | 62,532,187.68 | 28,031,275.16 | 79,278,771.88 | 11,284,690.96 | - | 4,852,317.67 | - |
| 10 | 948 | MOTOR TRAFFIC OF JAFFNA | 24,082,807.99 | 20,229,558.71 | 12,635,831.41 | 6,416,339.94 | 19,052,171.35 | 0.94 | 22,681,156.37 | 15,042,656.44 | 7,638,499.93 | 19,052,171.35 | 3,628,985.02 | 9,343,379.85 | 13,337,776.52 | - | 843,500.00 | 1,913,088.19 |
| 11 | 951 | KALLADY - BRIDGE | 1,329,826,142.64 | 1,320,000,000.00 | 963,490,001.95 | 317,712,190.65 | 1,281,202,192.60 | 0.97 | 1,290,739,522.52 | 993,288,661.80 | 297,450,860.72 | 1,281,202,192.60 | 9,537,329.92 | 1,228,076,767.17 | 62,662,755.35 | - | 61,403,838.36 | - |
| 12 | 957 | CONST. OF BR.NO.26 - RATTANAPITIYA | 65,269,963.63 | 51,243,793.56 | 26,572,667.96 | 10,598,380.13 | 37,171,048.09 | 0.73 | 47,345,303.47 | 34,067,523.03 | 13,277,780.44 | 37,171,048.09 | 10,174,255.38 | 24,160,014.85 | 23,185,288.62 | - | 2,416,001.49 | 249,945.00 |
| 13 | 958 | BR.NO. 51, MUDUNGODA ORUTOTA - GAMPAHA | 48,636,362.14 | 48,000,000.00 | 33,050,083.23 | 13,157,331.11 | 46,207,414.34 | 0.96 | 46,820,011.20 | 41,312,604.04 | 5,507,407.16 | 46,207,414.34 | 612,596.86 | 43,945,186.43 | 2,874,824.77 | - | 2,662,088.95 | (77,544.05) |
| 14 | 960 | DELKANDA OLD KESBEWA ROAD | 12,427,683.00 | 9,942,146.40 | 174,129.00 | 50,000.00 | 224,129.00 | 0.02 | 280,161.25 | 217,661.25 | 62,500.00 | 224,129.00 | 56,032.25 | 5,256,422.40 | (4,976,261.15) | - | 525,642.24 | - |
| 15 | 962 | ROADS - ZOOLOGICAL GAR.DEHIWALA | 53,462,404.96 | 43,343,969.98 | 15,083,949.55 | 7,998,769.37 | 23,082,718.92 | 0.53 | 28,471,265.25 | 18,840,667.62 | 9,630,597.63 | 23,082,718.92 | 5,388,546.33 | 31,879,964.53 | (3,408,699.28) | - | 2,299,644.31 | 275,957.32 |
| 16 | 963 | DEDURUOYA KON OYA PROJECT PAC PACHAHAELA | 208,570,807.44 | 169,844,167.92 | 102,028,422.25 | 53,856,961.51 | 155,885,383.76 | 0.92 | 191,429,242.21 | 127,011,000.58 | 64,418,241.63 | 155,885,383.76 | 35,543,858.45 | 149,940,866.54 | 41,488,375.67 | - | 11,235,939.74 | 3,109,617.27 |
| 17 | 965 | SEW DISP. SYS. AT RANPOKUNAGAMA | 10,103,954.21 | 11,663,606.15 | 8,611,012.90 | 3,052,593.25 | 11,663,606.15 | 1.00 | 10,103,954.21 | 10,012,805.69 | 91,148.52 | 11,663,606.15 | (1,559,651.94) | 10,103,954.21 | - | - | 1,135,395.42 | - |
| 18 | 966 | REP.WORKS AT MALIGAWATTA HOUSING SCHEME | 711,500.00 | 675,800.00 | 647,963.55 | - | 647,963.55 | 0.96 | 682,193.05 | 809,954.44 | (127,761.39) | 647,963.55 | 34,229.50 | - | 682,193.05 | - | - | 142,300.00 |
| 19 | 968 | GABION WALL ALONG BTT ROAD | 4,094,900.00 | 1,607,300.00 | 1,607,300.00 | - | 1,607,300.00 | 1.00 | 4,094,900.00 | 2,060,641.03 | 2,034,258.97 | 1,607,300.00 | 2,487,600.00 | 4,094,900.00 | - | - | - | - |
| 20 | 971 | RUKMALGAMA HOUSING SCHEME | 20,002,010.00 | 16,401,648.20 | 4,985,801.32 | - | 4,985,801.32 | 0.30 | 6,080,245.51 | 6,080,245.51 | 0.00 | 4,985,801.32 | 1,094,444.19 | 18,842,340.60 | (12,762,095.09) | - | 1,000,000.00 | - |
| 21 | 973 | BEAUTIFICATION ROAD | 32,357,545.74 | 24,062,942.91 | 15,793,249.18 | 8,269,693.73 | 24,062,942.91 | 1.00 | 32,357,545.74 | 20,780,591.02 | 11,576,954.72 | 24,062,942.91 | 8,294,602.83 | 32,357,545.74 | - | - | 3,323,468.76 | - |
| 22 | 974 | SAND SEALING ON JAFFNA #2 | 35,049,661.50 | 26,988,239.36 | 18,023,630.44 | 35,969.94 | 18,059,600.38 | 0.67 | 23,454,026.46 | 23,407,312.26 | 46,714.20 | 18,059,600.38 | 5,394,426.08 | 15,940,118.41 | 7,513,908.05 | - | 1,470,868.33 | 701,798.36 |
| 23 | 976 | WENAPPUWA KIRIMETIYANA ROAD 313/1,833 | 57,377,976.52 | 73,596,901.64 | 55,360,407.27 | 18,236,494.37 | 73,596,901.64 | 1.00 | 57,377,976.52 | 67,032,537.70 | (9,654,561.18) | 73,596,901.64 | (16,218,925.12) | 57,377,976.52 | - | - | 1,429,991.13 | - |
| 24 | 978 | SIYABALANGAMUWA DAM | 141,692,783.70 | 120,118,235.57 | 65,976,202.60 | 26,486,525.75 | 92,462,728.35 | 0.77 | 109,070,045.08 | 79,955,349.59 | 29,114,695.49 | 166,007,316.73 | 6,035,268.22 | 83,134,468.18 | 25,935,576.90 | - | 6,035,268.22 | - |
| 25 | 979 | ASPHALT SURFACING OF PROVINCIAL ROADS MAWANELLA | 425,895,830.82 | 350,280,500.00 | 126,476,651.53 | 71,261,132.76 | 197,737,784.29 | 0.56 | 240,423,597.44 | 145,878,490.81 | 94,545,106.63 | 197,737,784.29 | 42,685,813.15 | 135,407,875.36 | 105,015,722.08 | - | 12,660,817.85 | 106,593,135.93 |
| 26 | 980 | ASPHALT SURFACING OF PROVINCIAL ROADS KEGALLE | 1,068,577,567.99 | 960,500,600.00 | 460,566,393.26 | 207,163,127.23 | 667,729,520.49 | 0.70 | 742,863,447.54 | 531,218,446.67 | 211,645,000.87 | 667,729,520.49 | 75,133,927.05 | 612,040,696.88 | 130,822,750.66 | - | 49,542,747.67 | 147,331,860.90 |
| 27 | 981 | ASPHALT SURFACING OF PROVINCIAL ROADS DEDIGAMA | 1,232,995,957.14 | 1,050,000,000.00 | 327,227,785.14 | 295,262,201.42 | 622,489,986.56 | 0.59 | 730,978,701.70 | 377,425,357.72 | 353,553,343.98 | 622,489,986.56 | 108,488,715.14 | 730,978,701.70 | - | - | 47,289,208.98 | 24,951,857.13 |
| 28 | 982 | ASPHALT SURFACING OF PROVINCIAL ROADS YATIYANTOTA | 1,840,133,543.90 | 1,600,000,000.00 | 498,505,588.95 | 331,872,843.36 | 830,378,432.31 | 0.52 | 955,004,504.64 | 574,977,611.25 | 380,026,893.39 | 830,378,432.31 | 124,626,072.33 | 701,051,485.13 | 253,953,019.51 | - | 66,586,801.41 | 152,286,227.51 |
| 29 | 983 | ASPHALT SURFACING OF PROVINCIAL ROADS POLONNARUWA | 1,196,170,142.72 | 1,082,533,979.16 | 537,291,399.33 | 196,761,038.77 | 734,052,438.10 | 0.68 | 811,077,666.41 | 619,713,263.36 | 191,394,403.05 | 734,052,438.10 | 77,055,228.31 | 685,567,530.49 | 125,540,135.92 | - | 37,084,506.15 | 24,716,889.23 |
| 30 | 984 | ASPHALT SURFACING OF PROVINCIAL ROADS MEDIRIGIRIYA | 734,276,709.80 | 645,000,000.00 | 212,011,597.47 | 106,636,125.92 | 318,647,723.39 | 0.49 | 362,752,871.19 | 244,534,715.50 | 118,218,155.69 | 318,647,723.39 | 44,105,147.80 | 332,439,905.39 | 30,312,965.80 | - | 18,815,450.15 | 21,785,720.79 |
| 31 | 985 | ASPHALT SURFACING OF PROVINCIAL ROADS MINNERIYA | 619,967,481.17 | 575,225,000.00 | 240,195,668.14 | 56,966,811.66 | 297,162,479.80 | 0.52 | 320,276,542.40 | 277,042,293.13 | 43,234,249.27 | 297,162,479.80 | 23,114,062.60 | 349,465,554.58 | (29,189,012.18) | - | 18,294,167.17 | 7,367,389.98 |
| 32 | 986 | POLIPTO LANKA - FACTORY BUILDING | 22,452,570.56 | 18,507,024.81 | 10,174,510.96 | 6,067,955.39 | 16,242,466.35 | 0.88 | 19,705,226.83 | 13,387,514.42 | 6,317,712.41 | 16,242,466.35 | 3,462,760.48 | 14,349,418.03 | 5,355,808.80 | - | 883,595.58 | - |
| 33 | 987 | THIRUWANA KATIYA AGALAWATTA RD. | 37,912,456.49 | 53,146,825.56 | 18,390,816.37 | 32,621,662.76 | 51,012,479.13 | 0.96 | 36,389,913.70 | 22,983,887.87 | 13,406,025.83 | 51,012,479.13 | (14,622,565.43) | 25,631,820.35 | 10,758,093.35 | - | 2,159,267.74 | 1,652,471.40 |
| 34 | 988 | WATER SUPPLY AT NEGAMBO ROAD | 36,940,075.20 | 40,642,474.89 | 21,209,403.43 | 18,616,857.11 | 39,826,260.54 | 0.98 | 36,198,215.37 | 24,867,010.21 | 11,331,205.16 | 39,826,260.54 | (3,628,045.17) | 20,373,979.28 | 15,824,236.09 | - | 1,937,397.93 | 3,325,739.60 |
| 35 | 989 | DAYATAKIRULA - EXHIBITION HALL | 215,904,737.00 | 182,434,898.47 | 173,216,893.89 | 9,218,004.58 | 182,434,898.47 | 1.00 | 215,904,737.00 | 199,099,878.04 | 16,804,858.96 | 182,434,898.47 | 33,469,838.53 | 215,904,737.00 | - | - | - | - |
| 36 | 990 | UPGRADING MAGURUWELLA ROAD | 20,582,552.08 | 17,764,328.37 | 15,867,287.37 | 1,897,041.00 | 17,764,328.37 | 1.00 | 20,582,552.08 | 19,426,933.91 | 1,155,618.17 | 17,764,328.37 | 2,818,223.71 | 20,582,552.08 | - | - | 475,244.25 | - |
| 37 | 994 | MORAGAHAKANDA WELLAWELA ROAD | 89,084,299.40 | 70,411,709.90 | 4,179,674.66 | 33,098,233.17 | 37,277,907.83 | 0.53 | 47,163,693.47 | 5,358,557.26 | 41,805,136.21 | 37,277,907.83 | 9,885,785.64 | 12,134,689.17 | 35,029,004.30 | - | 1,213,468.92 | 10,424,336.33 |
| 38 | 995 | COLOMBO MUNICIPAL COUNCIL ROAD | 283,513,616.98 | 266,140,621.24 | 13,843,163.96 | 174,444,512.22 | 188,287,676.18 | 0.71 | 200,578,625.91 | 17,747,646.10 | 182,830,979.81 | 188,287,676.18 | 12,290,949.73 | 138,625,914.60 | 61,952,711.31 | - | 13,862,591.46 | 12,143,759.38 |
| 39 | 996 | MODIFICATION OF DRAWING OFF.11 - phase 02 | 11,120,088.77 | 12,000,000.00 | 767,439.93 | 10,882,566.53 | 11,650,006.46 | 0.97 | | | | | | | | | | |

| NO. | PROJ CODE | PROJECT NAME | Revised Contract Sum | Estimated Cost | Total Cost incurred up to 2012 | Cost incurred 2013 | Total Cost incurred up to 2013 | % Completion | Revenue Recognition up to 2013 | Revenue Recognition up to 2012 | DUE FROM/TO CUSTOMER | | | | | | Amount of Retention | Mobilisation Advance |
|-----|-----------|--|--------------------------|---------------------------|--------------------------------|-------------------------|--------------------------------|-----------------------------------|--------------------------------|--------------------------------|-------------------------|--|------------------------------------|---|-------------------------|------------------------|-----------------------|-----------------------|
| | | | | | | | | | | | For the Year | Total Cost incurred to date as at 31.12.2013 | Recognised Profit as at 31.12.2013 | Bill Received (Cumulative) as at 31.12.2013 | Due From customer | Due to Customer | | |
| 52 | 1012 | BR OVER GALOYA CONNECTING SALGASHANDIYA RIGHT BANK | 77,812,681.60 | 63,806,398.91 | | 1,353,777.41 | 1,353,777.41 | 0.02 | 1,650,948.06 | | 1,650,948.06 | 1,353,777.41 | 297,170.65 | | 1,650,948.06 | | | |
| 53 | 1013 | DEYATA KIRULA FAIRFIEL-GALIGAMUWA | 10,011,597.17 | 7,708,929.82 | | 314,552.03 | 314,552.03 | 0.04 | 408,509.13 | | 408,509.13 | 314,552.03 | 93,957.10 | 958,512.71 | - | (550,003.58) | 95,851.27 | 2,115,658.26 |
| 54 | 1014 | DAYATA KIRULA HATTINIYA NATTANDIYA | 14,695,435.13 | 11,462,439.40 | | 105,568.59 | 105,568.59 | 0.01 | 135,344.35 | | 135,344.35 | 105,568.59 | 29,775.76 | | 135,344.35 | | 2,772,723.00 | |
| 55 | 1015 | DEYATA KIRULA YATIKALANA - NATTANDIYA | 11,369,319.05 | 8,868,068.86 | | 508,620.78 | 508,620.78 | 0.06 | 652,077.92 | | 652,077.92 | 508,620.78 | 143,457.14 | | 652,077.92 | | 2,145,154.00 | |
| 56 | 1016 | DEYATA KIRULA MAHAWEWA - NATTANDIYA | 21,525,277.01 | 16,789,716.07 | | 880.00 | 880.00 | 0.00 | 1,128.21 | | 1,128.21 | 880.00 | 248.21 | | 1,128.21 | | 4,000,000.00 | |
| 57 | 1017 | DEYATA KIRULA KARUKKUWA - CHILAW | 14,695,435.13 | 11,462,439.40 | | 782,414.68 | 782,414.68 | 0.07 | 1,003,095.74 | | 1,003,095.74 | 782,414.68 | 220,681.06 | | 1,003,095.74 | | 2,772,723.00 | |
| 58 | 1018 | DEYATA KIRULA KAKKAPALLIYA - CHILLAW | 11,925,195.76 | 9,301,652.69 | | 77,982.39 | 77,982.39 | 0.01 | 99,977.42 | | 99,977.42 | 77,982.39 | 21,995.03 | | 99,977.42 | | 2,170,154.00 | |
| 59 | 1019 | DEYATA KIRULA ANAWILUNDAWA - CHILLAW | 11,369,319.05 | 8,868,068.86 | | 16,911.19 | 16,911.19 | 0.00 | 21,681.01 | | 21,681.01 | 16,911.19 | 4,769.82 | | 21,681.01 | | 2,145,154.00 | |
| 60 | 1020 | DEYATA KIRULA ATTANGANAYA - CHILLAW | 11,369,319.05 | 8,868,068.86 | | 566,028.74 | 566,028.74 | 0.06 | 725,677.87 | | 725,677.87 | 566,028.74 | 159,649.13 | | 725,677.87 | | 2,145,154.00 | |
| 61 | 1029 | DEYATA KIRULA - MAHOLAWA | 10,257,377.13 | 8,411,049.25 | | 579,375.03 | 579,375.03 | 0.07 | 706,554.91 | | 706,554.91 | 579,375.03 | 127,179.88 | | 706,554.91 | | 1,935,000.00 | |
| 62 | 1030 | DEYATA KIRULA - MEDDEPOLA | 10,257,377.13 | 8,411,049.25 | | 827,976.28 | 827,976.28 | 0.10 | 1,009,727.17 | | 1,009,727.17 | 827,976.28 | 181,750.89 | | 1,009,727.17 | | 1,935,000.00 | |
| 63 | 1038 | DEYATA KIRULA FAIR AT KITHULGALA | 14,787,099.40 | 11,386,066.54 | | 201,037.26 | 201,037.26 | 0.02 | 261,087.35 | | 261,087.35 | 201,037.26 | 60,050.09 | | 261,087.35 | | 3,124,821.00 | |
| 64 | 1043 | DEYATA KIRULA DEWALEGAMA | 13,377,647.92 | 10,167,012.42 | | 122,316.41 | 122,316.41 | 0.01 | 160,942.64 | | 160,942.64 | 122,316.41 | 38,626.23 | | 160,942.64 | | 2,826,974.65 | |
| 65 | 1046 | DEYATA KIRULA FAIR AT KARAVITAGARA | 12,261,490.78 | 9,441,347.90 | | 23,656.70 | 23,656.70 | 0.00 | 30,722.99 | | 30,722.99 | 23,656.70 | 7,066.29 | | 30,722.99 | | 2,313,488.00 | |
| | | Total | 12,474,069,212.28 | 11,058,980,092.95 | 4,855,268,686.69 | 2,391,842,962.94 | 7,247,111,649.63 | - | 7,919,213,844.59 | 5,463,432,006.55 | 2,455,781,838.04 | 7,247,111,649.63 | 672,102,194.96 | 6,154,876,048.91 | 1,849,553,773.45 | (85,215,977.76) | 416,658,504.32 | 652,586,915.68 |
| 66 | 915 | RANDY ROAD PERADENIYA | - | | 6,214,315.67 | 442,636.58 | 6,656,952.25 | - | | - | 319,520.19 | 9,281,805.48 | 13,228,252.87 | 22,510,058.35 | - | | 2,251,005.84 | - |
| 67 | 1000 | DISMANTLING OF OLD BRIDGE MUWAGAMA | | | | 2,667,354.14 | 2,667,354.14 | | | | | 2,667,354.14 | - | - | | | | |
| | | Grand Total | 12,474,069,212.28 | 11,058,980,092.95 | 4,861,483,002.36 | 2,394,952,953.66 | 7,256,435,956.02 | - | 7,919,213,844.59 | 5,463,432,006.55 | 2,456,101,358.23 | 7,256,393,455.11 | 685,330,447.83 | 6,177,386,107.26 | 1,849,553,773.45 | (85,215,977.76) | 418,909,510.16 | 652,586,915.68 |
| | | | | Other project cost | | 37,481,250.34 | | Reversal of income | | | 122,913,516.49 | | | | | | | |
| | | | | Total Cost | | 2,432,434,204.00 | | As per Financial Statement | | | 2,579,014,874.72 | | | | | | | |